

Ceylon Government Gazette

Published by Authority.

No. 5,802—FRIDAY, SEPTEMBER 20, 1901.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	2274
Western Province	2233	Land Resumption Notices	—
Central Province	2250	Notices under Ordinance No. 1 of 1897	2305 & <i>Suppl.</i>
Northern Province	—	Abstracts of Season Reports	2307
Southern Province	2251	Notices under "The Forest Ordinance"	—
Eastern Province	2255	Sales of Arrack, Opium, and Toll Rents	2307
North-Western Province	2256	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	2260	Sales of Salt and Timber	—
Province of Uva	2270	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	2271	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

NOTICE is hereby given that the Government Agent for the Western Province will put up for sale by public auction on Monday, September 30, 1901, at 12 noon, at the Colombo Kachcheri, the lease of lot P in the Maradana Cinnamon Gardens, known as Kadurugastuduwa, belonging to Government, for a period of five years, commencing from December 1, 1901, on the condition that should the lot or any portion thereof be required for the purposes of Government before the expiry of the lease, the lessee shall surrender it after one month's notice of such requirement without compensation. The extent of lot P is 85 acres 3 roods and 29 perches.

The person whose bid is selected by the Government Agent for submission to His Excellency the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the bid be accepted by His Excellency, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and also the expenses of appraising properties and registering the securities.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the party offering security.

Any further information can be obtained on application to the Government Agent.

The Kachcheri,
Colombo, September 11, 1901.

F. R. ELLIS,
Government Agent.

ආණ්ඩුවට අයිති කදුරුගස්කුඩුව නැමති මරදුනේ කුරුඳුවතු වල P අක්ෂරය දරන බිම් කවිටිය වම්
 1901 ක්වු සැප්තැම්බ් මස 1 වෙනි දින පටන් පුර පස්අවුරුද්දකට බද්ද මෙහි පහත දක්වන
 කොන්දේසි ප්‍රකාර වම් 1901 ක්වු සැප්තැම්බ් මස 30 වෙනි සඳුදින දවල් දෙලොහේ කනිසමට කොලඹ
 කවිටියේදී ප්‍රසිඛ වෙන්දේසියේ විකුණන බව. මෙයින් දැනුම්දෙමි. P අක්ෂරය දරන කවිටියේ
 ප්‍රමාණය අක්කර 85, රූච්චි 3, පර්චස් 29යි. බද්ද ඉකුත්වෙන්ට ප්‍රථමයෙන් මෙම කවිටිය හෝ කවිටි
 යෙන් කොටසක් ආණ්ඩුවට ඕනෑකල විට එසේ ඕනෑකර තිබෙන බව මාසයක් කල්මත්තෙන් දැනුම්
 දුන්නාම ඊට කිසි මුදල් ගනනක් නොඉල්ලා බදුකාරයා විසින් එම කවිටිය නොහොත් කවිටියෙන්
 කොටස ආණ්ඩුවට බාරදෙන්ට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් උතුමානන්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරන
 හන්තාලද ඉල්ලීම කල ඉල්ලීමකාරයා විසින් ඉල්ලාපු ගණනින් දහයෙන් කොටසකට වැටහෙන
 මුදල් ගණන සලලිවලින් වහාම ඇප තිබන්ට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්
 සේ විසින් භාරගන්ට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව
 දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනින් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තු
 ගත් මුදලමුදලින් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තබා සම්පුණ් කරන්ට
 ඕනෑය.

ඇප පිතිස තබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවිය
 යුතු වූ ගාස්තුවද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපඔප්පු රෙජිස්තර් කිරීමට ගෙවියයුතු වූ ගාස්තුත් ඔහු
 විසින් ගෙවන්ට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට
 යටත්තැති බවට ඉඩම් ලියා පදිත්තිකරණ රෙජිස්ත්‍රාර්තැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි.
 මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ වියදම ඇපතබන අය විසින් දරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්ට
 පුළුවන.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 11 වෙනි දින කොලඹ කවිටියේදීය. ඇප. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්තතැන.

NOTICE is hereby given that the Government Agent for the Western Province will put up for sale by public
 auction on Monday, September 30, 1901, at 12 noon, at the Colombo Kachcheri, the lease of the Maradana
 Cinnamon Gardens, inside and outside the gravets of Colombo, belonging to Government, for a period of five years,
 commencing from March 1, 1902, on the condition that should any of the lots or portion thereof be required for the
 purposes of Government before the expiry of the lease, the lessee shall surrender it after one month's notice of such
 requirement without compensation.

The person whose bid is selected by the Government Agent for submission to His Excellency the Governor
 will be required to deposit at once one-tenth of the purchase amount in cash ; and should the bid be accepted by His
 Excellency, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the
 whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's
 acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his
 opinion on the title deeds of properties tendered by him as security, and also the expenses of appraising properties
 and registering the securities.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands
 that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the party offering
 security.

Any further information as regards extent, &c., can be obtained on application to the Government Agent.
 The Kachcheri, F. R. ELLIS,
Government Agent.
 Colombo, September 11, 1901.

බණ්ඩාරාගේ දිසාමේ කොලඹ කවිටියහතර ඇතුලත සහ පිටත තිබෙන ආණ්ඩුවට අයිති මරදුනේ
 කුරුඳු වතු වල වම් 1902 ක්වු මාර්තු මස 1 වෙනි දින පටන් පුර පස්අවුරුද්දකට බද්ද මෙහි
 පහත දක්වන කොන්දේසි ප්‍රකාර වම් 1901 ක්වු සැප්තැම්බ් මස 30 වෙනි සඳු දිනදී දවල් දෙලොහේ
 කනිසමට කොලඹ කවිටියේදී ප්‍රසිඛ වෙන්දේසියේ විකුණනබව මෙයින් දැනුම්දෙමි—බද්ද ඉකුත්
 වෙන්ට ප්‍රථමයෙන් යම් කවිටියක්හෝ කවිටියකින් කොටසක් ආණ්ඩුවට ඕනෑකල විට එසේ ඕනෑ
 කර තිබෙන බව මාසයක් කල්මත්තෙන් දැනුම්දුන්නාම ඊට කිසි මුදල්ගනනක් නොඉල්ලා බදුකාරයා
 විසින් එම කවිටිය නොහොත් කවිටියෙන් කොටස ආණ්ඩුවට බාරදෙන්ට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් උතුමානන්වහන්සේ වෙත ඔප්පුකරසිටීමට තෝරන
 හන්තාලද ඉල්ලීම කල ඉල්ලීමකාරයා විසින් ඉල්ලාපු ගණනින් දහයෙන් කොටසකට වැටහෙන මුදල්
 ගණන සලලිවලින් වහාම ඇප තිබන්ට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ
 විසින් භාරගන්ට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන්
 දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනින් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තුගත් මුද
 ලමුදලින් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තබා සම්පුණ් කරන්ට ඕනෑය.

ඇප පිතිස තබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවිය
 යුතු වූ ගාස්තුවද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපඔප්පු රෙජිස්තර් කිරීමට ගෙවියයුතු වූ ගාස්තුත් ඔහු
 විසින් ගෙවන්ට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට
 යටත්තැති බවට ඉඩම් ලියා පදිත්තිකරණ රෙජිස්ත්‍රාර්තැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි
 මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ වියදම ඇපතබන අය විසින් දරිය යුතුයි.

මෙම වතු වල ප්‍රමාණය සහ වෙනත් වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්
 ඉල්ලීමකල විට දැනගන්ට පුළුවන.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 11 වෙනි දින කොලඹ කවිටියේදීය. ඇප. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්තතැන.

No. 1,232, W. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
Z 4	Battaramulla	Kottawakumbura	W. Salman Perera and others	2	2	2	50
V 183	Mabodeley	Preliminary plan 558. Situation—Dasiya pattu of Alutkuru korale north. Ehalabowitiyawa	M. Sanchy Appu	3	2	0	50
S 696	Mirihana	Preliminary plan 2,147. Situation—Palle pattu of Salpiti korale. Millagahawatta	E. Carolis Joris and another	7	3	37	50
M 527	Pinnawala	Preliminary plan 9,040. Situation—Meda pattu of Hewagam korale. Bellingahawatta	Simanohy Appu	52	0	0	75
1348	Akarawita	Preliminary plan 4,715. Situation—Udugaha pattu of Hewagam korale. Akarawitalanda	Uwariradage Babanisa	0	1	15	20
1349	Do.	do.	do.	1	0	21	20
8805	Koratota	Preliminary plan 6,272. Situation—Palle pattu of Hewagam korale. Asweddumkelewatta	R. Telenis Appuhamy	1	0	3	20
8806	Do.	do.	do.	4	3	29	20
8807	Do.	do.	do.	0	1	21	20
8808	Do.	do.	do.	1	1	23	20
8809	Do.	do.	do.	0	2	8	20
8810	Do.	do.	R. Don Davith and others	2	2	30	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,232, W. P.

විෂි 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ

මහසෙනසුනාරීඡ්ලත්තානාන්සේනේ කන්තෝරුවේදිස.

ජනාභි රදිසාමේ වංශ ධිපති ආණ්ඩුවේ ඒජන්සුලත්තානාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන් තක ඉඩම් ආණ්ඩුවේ නිකෝතවල ප්‍රකාරයට විෂි 1901 ක්වු මක්තෝලේ මස 22 වෙනි දිනකු අභගරුවාද දවල් 12ව කොළඹ කවිවේරියේදි වෙත්දේසියර විකුණන්වි නොහොත් නිත්දකරදෙත්ව යෙදෙනවා ඇත.

සිතියම 4,662. පිහිටිම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.

අක්කර

මහත. කක මල.

කො.	කම.	ඉඩමේ නම.	අයිතිකම නිසන්තා.	අ. රු. ප.	රු.
Z 4	බත්තරමුල්ල	කොටුමේ කුඹුර	ව. සල්මන් පෙරු සහ තවත්	2	2 2 50
V 183	මාබොදලේ	සිතියම 558. පිහිටිම උතුරු අඵන්කුරුකෝරලේ දුසිපත්තුව.	ආ.ලලවෝවිටියාව ම. සාන්චිඅප්පු	3	2 0 50
S 696	මිරිහ හ	සිතියම 2,147. පිහිටිම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.	එ. කරෝලිස් ජෝරිස් සහ කෙතෙක්	7	3 37 50
M 527	පිත්තවල	සිතියම 9,040. පිහිටිම හේවාගම්කෝරලේ මැදපත්තුව.	බ්ලිංගහ වත්ත සිමාන්චිඅප්පු	52	0 0 75
1348	අකරවිටි	සිතියම 4,715. පිහිටිම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.	අකරවිටිලත්ද කවිවේරියේ බිබි නිසා	0	1 15 20
1349	එම	එම	එම	1	0 21 20
8805	කොරතොට	සිතියම 6,272. පිහිටිම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව.	අසවාද්දත් කැලේ වත්ත ජ. කෙලනිස් අප්පුහම්	1	0 3 20
8806	එම	එම	එම	4	3 29 20
8807	එම	එම	එම	0	1 21 20
8808	එම	එම	එම	1	1 23 20
8809	එම	එම	එම	0	2 8 20
8810	එම	එම	ජ. දෙත් දුටින් සහ තවත්	2	2 30 20

මෙම ඉඩම් කැණ වැඩිසුර කැරණ සර්වේසර්ජන්සුලත්තානාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ග ණ ඛස්තාභි රදිසාමේ වංශ ධිපති ආණ්ඩුවේ ඒජන්සුලත්තානාන්සේගෙන්ද දුහගන්ව ප්‍රඵවන.

නරුගර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිවු. ටී. වේලර්,
වැඩබලන මහසෙනසුනාරීඡ්ලම.

No. 1,233, w. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 5,583. Situation—Palle pattu of Hewagam korale.					
157	Hokandara	Diyaporagahawatta	Weragalage Don Carolis	5 2 3	50
217	Do.	Amuwattamullewatta	do.	8 0 18	40
Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale south.					
119	Bollata	Natangahalanda	S. Sardiell Appu and others	10 3 19	10
Preliminary plan 6,598. Situation—Meda pattu of Hewagam korale.					
10211	Horagala	Polgahakanatta	Hewaradage Babbuwa	1 2 28	20
U 475	Do.	do.	do.	0 3 38	20
V 475	Do.	Alubogahakanatta	Hewaradage Babochebi Fernando	1 3 38	20
Preliminary plan 5,203. Situation—Udugaha pattu of Hewagam korale.					
4902	Kadugoda	Kahatagahalanda	R. Don Marthelis	1 1 31	20
4903	Do.	do.	do.	2 0 38	20
4906	Do.	do.	do.	1 2 24	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,233, w. P.

මහලු 1901 ක්‍රිස්තු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කාර්යාලයේ කටයුතු වෙයි.

මහලු 1901 ක්‍රිස්තු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කාර්යාලයේ කටයුතු වෙයි. මහලු 1901 ක්‍රිස්තු සැප්තැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කාර්යාලයේ කටයුතු වෙයි. මහලු 1901 ක්‍රිස්තු සැප්තැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කාර්යාලයේ කටයුතු වෙයි.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අක්කර මහක. සක මිල	
				අ. රු. ප.	රු.
157	කෝකන්දර	දිගපොරගහවත්ත	වෙරලගලයේ දෙව් කාරෝලිය	5 2 3	50
217	එම	අමුණකුලියේවත්ත	එම	8 0 18	40
සිතියම 9,525. පිහිටීම දකුණු අර්ධකරුකෝරලේ රාගම්පත්තුව.					
119	බොල්ලග	නාගනගලයේද	ස. සර්දියෙල් සහ තවත්	10 3 19	10
සිතියම 6,598. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව.					
10211	හොරගල	පොල්ගහකනත්ත	හේවාරදගේ බිඳිවුමා	1 2 28	20
U 475	එම	එම	එම	0 3 38	20
V 475	එම	අර්බෝගහකනත්ත	එම බබොච්චි ප්‍රයාන්ද	1 3 38	20
සිතියම 5,203. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.					
4902	කඩුගොඩ	කහවගලයේද	ර. දෙව් මර්තෙලිය	1 1 31	20
4903	එම	එම	එම	2 0 38	20
4906	එම	එම	එම	1 2 24	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ස්වරුන්ගේ කාර්යාලයේද, විකිනීමේ කොන්දේසි ගැණ මහලු 1901 ක්‍රිස්තු සැප්තැම්බර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කාර්යාලයේ කටයුතු වෙයි.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්දගේ ආඥාවලස,
බණ්ඩු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරීන් වහන්ස.

No. 1,234, w. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 10,898. Situation—Meda pattu of Hewagam korale.					
Village—Padukka.					
9929	Kiriwatuwalanda	Crown	Overgrown chena. Supposed to contain plumbago	3 0 15	30
Preliminary plan 7,177. Situation - Udugaha pattu of Hewagam korale.					
Village—Uruwala.					
O 297	Malwatulandehena	Godamullage Brampy and another	Encroachment	1 3 37	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,234, W. P.

විෂි 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෛක්‍යාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු මක්තෝරුවේ මස 22 වෙනි දිනවු අහසරුවාද දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර එකතුකර නියෝගයන් කීන්දුකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,898. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. ගම්—පාදක්ක. අක්කර මහත. සක මිල. 3 0 15 30

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අත්දම.	අ. රු. ප.	රු.
9929	කිරිවතුදවලත්ද	ආණ්ඩුව	සේන (මිනිර. ඉඩම)	3 0 15	30
0 297	පිහිතම 7,177. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම්—උගුරුවල. වල්වතුරත්දසේන	ගොඩවුල්ලාගේ බ්‍රිමපි සහ කෙනෙකන්	වැහිපුර අල්ලාගත් ඉඩම	1 3 37	10

මෙම ඉඩම් ගැණ වැහිපුර කාරණ සර්වේශ්වර්තනල්ලන්තාන්තේශයන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිවු. ටී. වේලර්,
වැඩබලන මහසෛක්‍යාධිපතිවරයා.

No. 1,235, W. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale south.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
38	Bollata	Millagahawatta	P. Don Baron Gunaratne	0 2 1	10
47	Do.	Ketakelagahawatta	D. Don Juanis Appu	6 3 38	10
305	Do.	Laulugahawatta	S. Don Julis Appu and another	3 0 0	10
339	Do.	Delgahawatta	M. Don Piloris	0 3 25	10
Preliminary plan 10,607. Situation—Udugaha pattu of Salpiti korale.					
9110	Eswatta	Godellekele	W. Don Hendrick	0 3 21	10
U 745	Do.	Delgahakumbura	B. Babanisa	0 0 27	10
Preliminary plan 10,602. Situation—Udugaha pattu of Hewagam korale.					
9070	Akarawita	Galpottakumbura	Dettagamage Carolis	0 0 6	10
Preliminary plan 4,613. Situation—Udugaha pattu of Hewagam korale.					
I 53	Kaluaggala	Halberiyawatta alias Pelengahawatta	K. P. Hendappu	5 3 28	20
Preliminary plan 4,385. Situation—Ragam pattu of Alutkuru korale south.					
Y 632	Galahitiyawa	Hikgahawatta	Christian Naide and others	2 0 26	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,235, W. P.

විෂි 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෛක්‍යාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු මක්තෝරුවේ මස 22 වෙනි දිනවු අහසරුවාද දවල් 12ට කොළඹ කම්මේරියේදී විකුණන්නට නොහොත් කීන්දුකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 9,525. පිහිටීම දකුණු අළුතැන්නෝරලේ රහම්පත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	නෙගෙහි අයගේනම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
38	බොල්ලන	මිල්ලගහවත්ත	ප. දෙන්න බාලගේ ගුණරත්න	0 2 1	10
47	එම	කැටකැලගහවත්ත	ඩ. දෙන්න පුටානිස්අප්පු	6 3 38	10
305	එම	ලාබුලගහවත්ත	සෝ. දෙන්න ජුලිස්අප්පු සහ නවත්	3 0 0	10
339	එම	දෙල්ලගහවත්ත	මෝදරගමගේ දෙන්න පිලෝරිස්	0 3 25	10
සිතියම 10,607. පිහිටීම සල්පිටිකෝරලේ උඩුගහපත්තුව.					
9110	ඇස්වත්ත	ගොඩවුල්ලේකැලේ	වැන්තසිංහගේ දෙන්න කෙනදිස්	0 3 21	10
U 745	එම	දෙල්ලගහකුඹුර	බද්දෙහකුරුගේ කරෝලිස්	0 0 27	10
සිතියම 10,602. පිහිටීම සේවාගම්කෝරලේ.					
9070	අකරවිට	ගල්පොත්තේ කුඹුර	දන්නරගමගේ කරෝලිස්	0 0 6	10
සිතියම 4,613. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.					
I 53	කළුඅත්ගල	හල්බේරිගවත්ත නොහොත් පැලුන්ගහවත්ත	ක. ප. කෙනදප්පු	5 3 28	20
සිතියම 4,385. පිහිටීම දකුණු අළුතැන්නෝරලේ රහම්පත්තුව.					
Y 632	ගලහිටිකව	හික්ගහවත්ත	ක්‍රිස්තියාන්තර්දේ සහ නවත්	2 0 26	20

මෙම ඉඩම් ගැණ වැහිපුර කාරණ සර්වේශ්වර්තනල්ලන්තාන්තේශයන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිවු. ටී. වේලර්,
වැඩබලන මහසෛක්‍යාධිපතිවරයා.

No. 1,236, w. p.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 5 (cadastral plan). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 10	Nikawala	Mahaowita	B. A. Johanis Perera	0 2 2	20
I 33	Dangalla	Preliminary plan 18 (cadastral survey). Kelagahawatta	Situation—Gangaboda pattu of Siyane korale east. J. A. Saram Appu	0 3 34	20
V 30	Udakanampella	Preliminary plan 17 (cadastral survey). Weliamunehena	Situation—Gangaboda pattu of Siyane korale east. C. P. Samarakkodi	8 0 0	20
Z 2	Pugoda	Preliminary plan 2 (cadastral survey). Kelagahawatta	Situation—Gangaboda pattu of Siyane korale east. W. K. Punchi Nona and others	0 1 21	10
Z 8	Detemulla	Preliminary plan 5 (cadastral survey). Kahatagahawatta	Situation—Gangaboda pattu of Siyane korale east. R. A. Deonis and others	0 2 26	10
G 10	Nikawala	Galgediangodawatta	K. A. Jamis Appu and others	0 1 27	10
J 6	Owitagama	Preliminary plan 4 (cadastral survey). Paratapayalanda	Situation—Gangaboda pattu of Siyane korale east. R. A. Enohami	1 0 25	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,236, w. p.

මම 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ කන්දොරුවේදී.

මුද්‍රාණය කර ඇති මහ බැංකු ආණ්ඩුවේ එස්. ජයවර්ධන මහතාගේ විසින් මෙහි සහකරු වන ආණ්ඩුව සහ ආණ්ඩුවේ ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට මම 1901 ක්වු ඔක්තෝබර් මස 22 වෙනි දිනට අගතරුවා: 4 දවල් 12ව කොළඹ කන්දොරුවේදී විකුණන බව කොමසාරිස් ජනරාල්වරයාට දන්වමි.

සිතියම 5. (ලංකාමැනීම). සහකරුවන්ගේ ගනුදෙනු සහකරුවන්ගේ.

කො.	ගම.	ඉඩමේ නම.	කොමසාරිස් ජනරාල්වරයාගේ නම.	ඉ. රු. ප.	අක්කර යක මිල. රු.
C 10	කිකු වල	මහලුව	බී. ජයවර්ධන මහතා	0 2 2	20
I 33	දක්කල්ල	සිතියම 18. කැලගහවත්ත	(ලංකාමැනීම). ජ. ඒ. සරම්ආප්පු	0 3 34	20
V 30	උඩකනන්දොල්ල	සිතියම 17. වැලිඅඩුකේ සේන	(ලංකාමැනීම). සී. පී. සමරකෝසොනි	8 0 0	20
Z 2	පුළුගොඩ	සිතියම 2. කැලගහවත්ත	(ලංකාමැනීම). වී. ක. පුත්තේකෝසොනි සහ තවත්	0 1 21	10
Z 8	දකුමල්ල	සිතියම 5. කනවගහවත්ත	(ලංකාමැනීම). ජ. ඒ. දිසෝනිස් සහ තවත්	0 2 26	10
G 10	නිකවල	ගල්ගෙඩිකන්දොරුවත්ත	ක. ඒ. ජයවර්ධන සහ තවත්	0 1 27	10
J 6	මිහිච්චම	සිතියම 4. පරතපායලන්ද	(ලංකාමැනීම). ජ. ඒ. එනෝහාමි	1 0 25	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ කාර්යාලයේදී විකුණීමේ කොන්දේසි ගැන බස්කාරියර දිනට මහ බැංකු ආණ්ඩුවේ එස්. ජයවර්ධන මහතාගේ කාර්යාලයේ දැනගත හැකි වුවහොත්.

ගරුඟර ආණ්ඩුකාර උතුමානන්වගමස්සේන ආඥා ලෙස,

ඩබ්ල්. ඩී. ජේ. ජේ. ජේ.
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහලය.

No. 1,237, w. p.

Colonial Secretary's Office,
Colombo, September 6, 1901.

ON Saturday, November 2, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 29 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Village—Pelahela.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1	Hikgahahena	G. Babanis Appu	Chena	2 2 35	10
2	Hikgahawatta	do.	Old garden	0 0 12	30
3	Do.	do.	Cocoanut plants 12 years old	0 2 6	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
4	Gorakagahawatta	B. Don Cornelis Appuhamy and others	Old garden	2	0 13	30
5	Gorakagahawatta	do.	Owita	0	1 5	10
6	Gorakagahawatta	Richard Samaradiwakara and others	Old garden	2	0 3	30
7	Gorakagahawatta	do.	Owita	1	3 25	10
8	Gorakagahadeniya	do.	Deniya	1	0 27	10
9	Wattupallewatta	do.	Cocoanut plants 12 years old	2	2 1	20
10	Galadolehena	do.	Low jungle	0	0 11	10
10a	Do.	do.	do.	0	1 4	10
11	Do.	do.	do.	1	1 10	10
12	Kosgahawatta	G. Babanis Appu	Cocoanut plants 10 years old	0	2 32	20
13	Galadolehena	Richard Samaradiwakara and others	Low jungle	2	3 15	10
14	Do.	do.	Cocoanut plants 6 years old	0	0 16	20
15	Ataharaliyagahawatta	do.	Old garden	1	0 25	30
16	Do.	do.	Cocoanut plants 10 years old	3	0 23	20
17	Lawalugahawatta	do.	Chena	7	0 18	10
18	Ataharaliyagahawatta and Laulugahawatta	do.	Old garden	88	1 32	50
19	Millagahawatta	A. Cornis Appu and another	Cocoanut plants 10 years old	2	3 2	20
20	Do.	A. R. Siman Appu	do.	0	2 34	20
21	Do.	Richard Samaradiwakara and others	Cocoanut plants 12 years old	0	2 39	20
22	Ehe-kumbura	James Samaradiwakara and others	Paddy field	12	1 20	25
23	Millagahawatta	Richard Samaradiwakara and others	Old garden	0	1 7	30
24	Do.	do.	Cocoanut plants 12 years old	2	3 14	20
25	Angagahawatta	A. Inchihamy and others	Old garden	2	1 12	30
26	Do.	do.	Cocoanut plants 6 years old	0	1 26	20
27	Do.	do.	Cocoanut plants 8 years old	5	3 39	20
28	Do.	do.	Old garden	0	2 36	30
29	Nugagahawatta	Richard Samaradiwakara and others	A few old cocoanut trees	8	0 2	20
30	Nugagahawatta	do.	Old garden	0	1 38	30
31	Do.	A. Inchihamy	Cocoanut plants 6 years old	0	3 36	20
32	Madurawatta	M. Girigoris Appu and others	Cocoanut plants 10 years old	1	1 39	20
32a	Ehalakumburedeniya	M. Hendrick Appu and others	Cocoanut plants 12 years old	1	2 32	20
32b	Kosgahawatta	M. Karolis Appu and others	Cocoanut plants 10 years old	0	3 7	20
32c	Kohambagahawatta	M. Girigoris and others	do.	0	3 26	20
32d	Bulatkotuwaowita	Don Karthelis and others	One cocoanut tree 18 years old	0	0 20	20
33	Agalawatta	A. R. Menohamy	Cocoanut plants 10 years old	3	0 16	20
34	Do.	A. R. Menohamy and others	Cocoanut plants 8 years old	2	2 31	20
35	Dawatagahalanda	Crown	Jungle	0	2 15	10
36	Hikgahawatta, Dawatagahawatta, &c.	M. Bempi Appu and others	Old garden	74	3 35	30
37	Hikgahawatta	M. Bempi Appu and another	Cocoanut plants 10 years old	2	3 25	20
39	Kurundugahawatta	M. A. Welun Appuhamy and others	Owita	0	2 28	10
40	Walipillewatta	M. Mohotti Appu and others	Cocoanut plants 10 years old	1	1 8	20
41	Hikgahawatta	H. Thegis Appu	Cocoanut plants 11 years old	4	0 35	20
42	Millagahawatta, &c.	H. Thegis Appu and others	Old garden	73	0 35	50
42a	—	Owner of title plan No. 65,665	Garden	0	1 5	20
42b	—	do. 64,121	do.	0	1 1	20
42c	—	do. 64,120	do.	4	0 24	20
42d	Millagahawatta, &c.	do.	do.	0	0 16	20
42e	—	Owner of title plan No. 64,119	do.	0	0 35	20
42f	—	do. 64,118	do.	0	2 3	20
42g	Millagahawatta, &c.	H. Geelis Appu and others	Old garden	62	2 12	50
43	Ambalamagawakumbura	M. Isaac Perera and others	Paddy field	4	2 23	25
43a	Millagahawatta	M. Johanis Appu	Low jungle	0	1 26	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
43b	Millagahawatta	M. Johanis Appu	Cocoanut plants 8 years old	0	1	25	20
44	Jambugahawatta	M. Welun Appu and others	Cocoanuts plants 10 years old	4	2	25	20
45	Do.	do.	Old garden	2	1	2	30
46	Do.	R. A. Siman Appu and others	Cocoanut plants 8 years old	1	2	28	20
47	Dawatagahalandewatta	M. Welun	Cocoanut plants 12 years old	2	2	31	20
47½	Galahenawatta	H. Mohotti Appu	do.	0	0	9	20
48	Hikgahawatta	M. Mathes Perera and others	Cocoanut plants 10 years old	2	2	37	20
49	Rukattanagahawatta	A. Samitchihamy and others	Old garden	1	2	6	30
49½	Do.	do.	Cocoanut plants 10 years old	0	1	27	20
50	Hikgahawatta	M. Mathes Perera	do.	0	0	37	20
51	Welabodawatta	M. Francinahamy	do.	2	1	7	20
52	Galkandawatta	P. Don Livinis Appu	Cocoanut plants 12 years old	2	3	7	20
52a	Do.	M. Akalis Appu	Cocoanut plants 10 years old	3	3	35	20
52b	Do.	do.	do.	0	3	38	20
53	Rukattanagahawatta	M. Bastian and others	Old garden	0	3	23	20
54	Uspolhenawatta	A. Charlis Appu and others	Cocoanut plants 8 years old	12	3	37	20
55	Nagahahenawatta	Richard Samaradiwakara and others	Cocoanut plants 12 years old	2	1	7	20
56	Nagahahena	do.	Cocoanut plants 10 years old	2	0	36	20
57	Nagahawatta	do.	Cocoanut plants 6 years old	1	0	33	20
58	Do.	do.	do.	1	1	9	20
59	Ambalamagawakumbura	M. Isaac Perera and others	Paddy field	1	3	27	15
60	Nagahawatta	Richard Samaradiwakara and others	Old garden	2	3	25	30
61	Do.	do.	Cocoanut plants 6 years old	2	3	38	20
62	Nagahahena	do.	Low jungle	11	0	17	10
63	Nagahawatta, &c.	do.	Old garden	58	3	32	50
64	Jambugahaowita	A. Charlis and others	Owita	0	0	31	10
65	Jambugahadeniya	Richard Samaradiwakara and others	Deniya	0	1	15	10
66	Jambugahawatta	A. Aralis Appuhamy and others	Old garden	0	2	0	20
67	Do.	E. James Appu and others	One old cocoanut tree	0	3	38	20
68	Do.	E. Polonchi Appu	Cocoanut plants 10 years old	0	3	4	20
69	Rukattanagahawatta	E. Polonchi Appu and others	do.	0	1	39	20
69a	Millagahawatta	James Samaradiwakara	do.	0	2	25	20
69b	Rukattanagahahena	Robert Samaradiwakara and others	Jungle and cocoanut plants 4 years old	1	3	9	10
70	Rukattanagahawatta	do.	Jungle and cocoanut plants 6 years old	2	1	23	20
71	Ehelakumburedeniya	James Samaradiwakara	Deniya	2	3	6	10
72	Pelahelakumbura	Robert Samaradiwakara and others	Paddy field	25	0	2	50
73	Delgahawatta, &c.	Robert Samaradiwakara and others	Old garden	29	2	1	30
74	Kahatagahawatta	B. Suwaris and others	Cocoanut plants 12 years old	0	3	4	20
75	Dawatagahawatta	Don Allis and others	Cocoanut plants 8 years old	0	0	30	20
76	Dematagahawatta	B. Don Karthelis Appuhamy	Cocoanut plants 12 years old	3	0	36	20
77	Do.	Don Allis	Cocoanut plants 6 years old	3	0	14	20
78	Delgahawatta	H. Sanchihamy	Old garden	0	1	2	30
79	Gorakagahadeniya	R. Samaradiwakara and others	Deniya	0	3	30	10
80	Horagahawatta	Robert Samaradiwakara and others	Old garden	11	0	17	30
80a	Do.	do.	do.	0	0	6	30
80b	Do.	do.	do.	0	0	7	30
80c	Do.	do.	do.	4	0	7	30
80d	Do.	do.	do.	4	0	3	30
80e	Do.	do.	do.	0	2	37	30
80f	Do.	do.	do.	0	1	36	30
81	Delgahawatta	K. Mohotti Appu and others	Cocoanut plants 8 years old	0	2	2	20
81½	Mehelagahakumbura- deniya	do.	Deniya	0	3	38	10
82	Delgahawatta	do.	Cocoanut plants 8 years old	0	0	9	20
83	Madugahawattahena	William Dias Bandaranaike	Jungle and old garden	28	1	13	10
84	Mulkandedeniya	Richard Samaradiwakara and others	Deniya	4	2	1	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
85	Mulkandehena <i>alias</i> Rukattanagahawatta	Richard Samaradiwakara and others	Jungle and cocoanut plants 10 years old	13 2 12	10
85½	Watuyayawatta	do.	Jungle and cocoanut plants 8 years old	1 0 10	20
86	Do.	do.	do.	0 1 9	20
87	Galwathena	A. Polaris Appuhamy	Low jungle	0 3 8	10
88	Galkotuwawatta	do.	Cocoanut plants 10 years old	5 2 27	20
89	Nugakandewatta	Richard Samaradiwakara and others	do.	2 2 37	20
90	Do.	do.	Old garden	2 2 25	30
91	Patanduwagahawatta	D. Thelonis Appu and others	Cocoanut plants 11 years old	9 0 2	20
92	Galbodawatta	do.	Old garden	15 2 34	30
92½	Do.	do.	Cocoanut plants 8 years old	1 1 29	20
93	Pelangahawatta	Richard Samaradiwakara and others	Cocoanut plants 10 years old	4 0 32	20
94	Do.	do.	Jungle and cocoanut plants 4 years old	2 3 20	10
95	Dalukandeniyaowita	do.	Owita	0 0 39	10
96	Dalukandenyakumbura	do.	Paddy field	1 1 0	20
97	Do.	do.	Old garden	0 2 0	30
98	Pelangahawatta	do.	Cocoanut plants 7 years old	1 3 25	20
99	Halkandekumbura	Robert Namaradiwakara and others	Paddy field	8 1 5	25
101	Pelangahaowita	Richard Samaradiwakara and others	Owita	0 1 27	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,237, W. P.

විෂි 1901 ක්වු සැප්තැම්බර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවැරිස්සර්වනාන්දේශ් කන්කෝරුවෙදීය.

බණ්ඩාරි දිසාවේ මාකැබ්ටනි ආණ්ඩුවේ ඒජන්තවරයාණන් විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු ජනවාරි මස 2 වෙනි දිනවු සෙනසුරුදා දවල් 12ට මෑණේ තානාසමේදී වෙන්දේසිකර එකුණත්ව නොහොත් තිත්දකරදෙත්ව පෙදෙනවා ඇත.

සිතියම 29. (ලංකාමැනීම) පිහිටීම සියනැකෝරලේ ගඟබොඩපත්තුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තා.	අත්දම.	ආක. සක මිල.	අක්කර
				අ. රු. ප.	රු.
1	කික්ගහගේන	ග. බඩානිස් අප්පු	සේන	2 2 35	10
2	කික්ගහවත්ත	එම	පරනවත	0 0 12	30
3	එම	එම	12 අවුරුදු මසස් පොල් පැල	0 2 6	20
4	ගොරකගහවත්ත	බ. දෙත් නොර්නෙලිස් අප්පුතාමි සහ තවත්	පරනවතාව	2 0 13	30
5	ගොරකගහමිව්ව	එම	මිව්ව	0 1 5	10
6	ගොරකගහවත්ත	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	පරනවතාව	2 0 3	30
7	ගොරකගහමිව්ව	එම	මිව්ව	1 3 25	10
8	ගොරකගහදෙනිය	එම	දෙනිය	1 0 27	10
9	මතුපල්ලේවත්ත	එම	12 අවුරුදු මසස් පොල් පැල	2 2 1	20
10	ගලදොලේසේන	එම	ලදකැලුව	0 0 11	10
10A	එම	එම	එම	0 1 4	10
11	එම	එම	එම	1 1 10	10
12	කොස්ගහවත්ත	ග. බඩානිස් අප්පු	10 අවුරුදු මසස් පොල් පැල	0 2 32	20
13	ගලදොලේසේන	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	ලදකැලුව	2 3 15	10
14	එම	එම	6 අවුරුදු මසස් පොල් පැල	0 0 16	20
15	අකකරලියගහවත්ත	එම	පරනවතාව	1 0 25	30
16	එම	එම	10 අවුරුදු මසස් පොල් පැල	3 0 23	20
17	ලාවලුගහවත්ත	එම	සේන	7 0 18	10
18	අකකැරලියගහවත්ත සහ ලාවලුගහ වත්ත	එම	පරනවතාව	88 1 2	50
19	මිල්ලගහවත්ත	අ. කොර්නිස් අප්පු සහ තවකෙ නෙක්	10 අවුරුදු මසස් පොල් පැල	2 3 2	20
20	එම	අ. ර. සිමන් අප්පු	එම	0 2 34	20
21	එම	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	12 අවුරුදු මසස් පොල් පැල	0 2 39	20

අංක.	ඉඩමේ නම	අයිතිකම් කීසයන්.	අන්දම.	මහත. යක මිල.		අක්කර රා.	
				අ. රු. ප.	රු.		
22	ඇකැලකුඹුර	ජේමිස් සමරදිවාකර සහ තවත්	සමුර	12	1	20	25
23	මිල්ලකවත්ත	ජිවර්ති සමරදිවාකර සහ තවත්	පරනවතාව	0	1	7	30
24	එම	එම	12 අවුරුදු වසස් පොල් පැල	2	3	14	20
25	අන්තකභේතවත්ත	අ. ඉන්ඩිහාමි සහ තවත්	පරනවතාව	2	1	12	30
26	එම	එම	6 අවුරුදු වසස් පොල්	0	1	26	20
27	එම	එම	8 අවුරුදු වසස් පොල් පැල	5	3	39	20
28	එම	එම	පරනවතාව	0	2	36	30
29	නුගකභේත	ජිවර්ති සමරදිවාකර සහ තවත්	පරන පොල්ගසක්විලප	8	0	2	20
30	නුගකභේතවත්ත	එම	පරනවතාව	0	1	38	30
31	එම	අ. ඉන්ඩිහාමි	6 අවුරුදු වසස් පොල් පැල	0	3	36	20
32	මදුරවත්ත	ම. හිරිභෝජිස්අප්පු සහ තවත්	10 අවුරුදු වසස් පොල් පැල	1	1	39	20
32a	ඇකැලකුඹුරේදෙකික කොස්තවත්ත	ම. හෙන්රිජිස්අප්පු සහ තවත්	12 එම	1	2	32	20
32b	කොස්තවත්ත	ම. කරෝලිස්අප්පු සහ තවත්	10 එම	0	3	7	20
32c	කොස්තවත්ත	ම. හිරිභෝජිස් සහ තවත්	එම	0	3	26	20
32d	බුලත්කොටුමිච්චි	දෙත් කර්මාලිස් සහ තවත්	18 අවුරුදු පොල්ගස 1	0	0	20	20
33	අහලවත්ත	අ. ර. මෙහෝනාමි	10 අවුරුදු වසස් පොල් පැල	3	0	16	20
34	එම	එම සහ තවත්	8 එම	2	2	31	20
35	දවවකලන්ද	අණ්ඩුව	කැලාව	0	2	15	10
36	හික්කවත්ත, දවව කවත්ත සහ තවත්	ම. මෙම්පිඅප්පු සහ තවත්	පරන වතාව	74	3	35	30
37	හික්කවත්ත	ම. මෙම්පිඅප්පු සහ තව කෙනෙක්	10 අවුරුදු වසස් පොල් පැල	2	3	25	20
39	කුරුදුගහමිච්චි	ම. අ. වෙලුන්අප්පුකාමි සහ තවත්	මිච්චි	0	2	28	10
40	වලිපිල්ලා වෙත්ත	ම. මොහොම්මිඅප්පු සහ තවත්	10 අවුරුදු වසස් පොල් පැල	1	1	8	20
41	හික්කවත්ත	හ. තෙතිස්අප්පු	11 එම	4	0	35	20
42	මිල්ලකවත්ත සහ තවත්	එම සහ තවත්	පරන වතාව	73	0	35	50
42a	—	සිනිසම් නොමමර 65,665 අයිති කාරයා	වතාව	0	1	5	20
42b	—	එම 64,121	එම	0	1	1	20
42c	—	එම 64,120	එම	4	0	24	20
42d	මිල්ලකවත්ත සහ තවත්	එම එම	එම	0	0	16	20
42e	—	එම 64,119	එම	0	0	35	20
42f	—	එම 64,118	එම	0	2	3	20
42g	මිල්ලකවත්ත සහ තවත්	හ. ජිලිස්අප්පු සහ තවත්	පරන වතාව	62	2	12	50
43	අම්බලමාවකුඹුර	ම. අයිසෙක් ප්‍රේරු සහ තවත්	කුඹුර	4	2	23	25
43a	මිල්ලකවත්ත	ම. තේකානිස්අප්පු	උද කැලාව	0	1	26	10
43b	මිල්ලකවත්ත	එම	8 අවුරුදු වසස් පොල් පැල	0	1	25	20
44	ජම්බුකවත්ත	ම. වෙලුන්අප්පු සහ තවත්	10 එම	4	2	25	20
45	එම	එම	පරන වතාව	2	1	2	30
46	එම	ර. අ. සිමන්අප්පු සහ තවත්	8 අවුරුදු වසස් පොල් පැල	1	2	28	20
47	දවවකලන්දේවත්ත	ම. වෙලුන්	12 එම	2	2	31	20
47½	හලුභේතවත්ත	හ. මොහොම්මිඅප්පු	එම	0	0	9	20
48	හික්කවත්ත	ම. මනෙස් ප්‍රේරු සහ තවත්	10 අවුරුදු වසස් පොල් පැල	2	2	37	20
49	රුක්අත්තකහක වත්ත	අ. සාමිච්චිකාමි සහ තවත්	පරන වතාව	1	2	6	30
49½	එම	එම	10 අවුරුදු වසස් පොල් පැල	0	1	27	20
50	හික්කවත්ත	ම. මනෙස් ප්‍රේරු	එම	0	0	37	20
51	වැලුඛොඩවත්ත	ම. ප්‍රත්තිනාමාමි	එම	2	1	7	20
52	ගල්කන්දවත්ත	ප. දෙත් ලිච්චිස්අප්පු	12 එම	2	3	7	20
52a	එම	ම. අකාරිස්අප්පු	10 එම	3	3	35	20
52b	එම	එම	එම	0	3	38	20
53	රුක්අත්තකහක වත්ත	ම. චිස්තිසන් සහ තවත්	පරන වතාව	0	3	23	20
54	උස්පොල්භේතවත්ත	අ. මාර්ලිස්අප්පු සහ තවත්	8 අවුරුදු වසස් පොල් පැල	12	3	37	20

නං. (No.)	ඉඩම් නම. (Name of Land)	අයිතිකම් කිසිදු නොවන. (No Right Reserved)	අත්දැම. (Assessment)	අක්කර මිඟය. (Acreage)		
				අ. රූ. ප. (A. R. P.)	රූ. (Rupees)	
55	නාගගණේන වත්ත	රිචර්ඩ් සමරදිවාකර සහ තවත්	12 අචිරුදු වගස් පොල් පැල	2	1 7	20
56	නාගගණේන	එම	10 එම	2	0 36	20
57	නාගගණේන	එම	6෦ එම	1	0 33	20
58	එම	එම	එම	1	1 9	20
59	අම්බලමුඛාව කුඹුර	ම. අධිකාරී පුර සහ තවත්	කුඹුර	1	3 27	15
60	නාගගණේන	රිචර්ඩ් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	2	3 25	30
61	එම	එම	6 අචිරුදු වගස් පොල් පැල	2	3 38	20
62	නාගගණේන	එම	ලදකැලාව	11	0 17	10
63	නාගගණේන සහ තවත්	රිචර්ඩ් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	58	3 32	50
64	ජම්බුගහ මිඞ්ට	අ. වර්ල්ස් සහ තවත්	මිඞ්ට	0	0 31	10
65	ජම්බුගහදෙණිය	රිචර්ඩ් සමරදිවාකර සහ තවත්	දෙණිය	0	1 15	10
66	ජම්බුගහවත්ත	අ. අරුල්ස් අස්පුනාමි සහ තවත්	පරණ වගාව	0	2 0	20
67	එම	ඒ. ජේවන්අස්පු සහ තවත්	පරණ පොල්ගහක්	0	3 38	20
68	එම	එ. පොලොන්නරුව	10 අචිරුදු වගස් පොල් පැල			
69	රුක්අත්තනගහ වත්ත	එම සහ තවත්	පැල	0	1 39	20
69a	මිල්ලගහවත්ත	ජේම්ස් සමරදිවාකර	එම	0	2 25	20
69b	රුක්අත්තනගහ ජේත	ගේබර්ට් සමරදිවාකර සහ තවත්	කැලේ සහ 4 අචිරුදු පොල්	1	3 9	10
70	එම වත්ත	එම	6 එම	2	1 23	20
71	ඇහැලකකුඹුර දෙණිය	ජේම්ස් සමරදිවාකර	දෙණිය	2	3 6	10
72	පැලකැලකුඹුර	ගේබර්ට් සමරදිවාකර සහ තවත්	කුඹුර	25	0 2	50
73	දෙල්ගහවත්ත සහ තවත්	ගේබර්ට් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	29	2 1	30
74	කහවගහවත්ත	බ. පුවාට්ස් සහ තවත්	12 අචිරුදු වගස් පොල්	0	3 4	20
75	දව්වගහවත්ත	දෙව් අල්ලිස් සහ තවත්	8 එම	0	0 30	20
76	දෙමට්ගහවත්ත	බ. දෙව් කාර්නේලිස්අස්පුනාමි	12 එම	3	0 36	20
77	එම	දෙව් අල්ලිස්	6 එම	3	0 14	20
78	දෙල්ගහවත්ත	හ. සාන්චියාමි	පරණ වගාව	0	1 2	30
79	කොරගහදෙණිය	රි. සමරදිවාකර සහ තවත්	දෙණිය	0	3 30	10
80	කොරගහවත්ත	ගේබර්ට් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	11	0 17	30
80a	එම	එම	එම	0	0 6	30
80b	එම	එම	එම	0	0 7	30
80c	එම	එම	එම	4	0 7	30
80d	එම	එම	එම	4	0 3	30
80e	එම	එම	එම	0	2 37	30
80f	එම	එම	එම	0	1 36	30
81	දෙල්ගහවත්ත	ක. මොහොමඩ්අස්පු සහ තවත්	8 අචිරුදු වගස් පොල්	0	2 2	20
81½	මැහැලකකුඹුර දෙණිය	එම	දෙණිය	0	3 38	10
82	දෙල්ගහවත්ත	එම	8 අචිරුදු වගස් පොල්	0	0 9	20
83	මදුගහවත්තගේත	මිලියම් දියස් බන්ධාරනාගහ	කැලේ සහ පරණ වගාව	28	1 13	10
84	මල්කන්දේ දෙණිය	රි. සමරදිවාකර සහ තවත්	දෙණිය	4	2 1	10
85	මල්කන්දේගේත නොහොත් රුක් කන්තනගහ වත්ත	එම	10 අචිරුදු වගස් පොල්	13	2 12	10
85½	වතුසාගවත්ත	එම	8 එම	1	0 10	20
86	එම	එම	එම	0	1 9	20
87	ගල්වතුගේත	අ. පොලොන්නරුව	ලදකැලාව	0	3 8	10
88	ගල්කොටුවේවත්ත	එම	10 අචිරුදු වගස් පොල්	5	2 27	20
89	නුගහන්දේවත්ත	රි. සමරදිවාකර සහ තවත්	එම	2	2 37	20
90	එම	එම	පරණ වගාව	2	2 25	30
91	පහදුවගහවත්ත	ම. කෙලෙහිස්අස්පු සහ තවත්	11 අචිරුදු වගස් පොල්	9	0 2	20
92	ගල්බොඩවත්ත	එම	පරණ වගාව	15	2 34	30
92½	එම	එම	8 අචිරුදු වගස් පොල්	1	1 29	20
93	පැලක්කවත්ත	රි. සමරදිවාකර සහ තවත්	10 අචිරුදු වගස් පොල්	4	0 32	20
94	එම	එම	කැලේ සහ 4 අචිරුදු වගස් පොල්	2	3 20	10
95	දළුකන්දෙණිය මිඞ්ට	එම	මිඞ්ට	0	0 39	10
96	දළුකන්දෙණියකුඹුර	එම	කුඹුර	1	0 0	20

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අන්දම.	අක්කර		
				මහල. සහ රූ.	රූ.	
97	දළුකන්දෙතිස්සේකුඹුර	ඊ. සමරදිවාකර සහ තවත්	පරණ වගාව	0	2 0	30
98	පැලක්කනවත්ත	එම	7 එම	එම	1 3 25	20
99	ගල්කන්දෙකුඹුර	ඊ. සමරදිවාකර සහ තවත්	කුඹුර	8	1 5	25
101	පැලක්කනම්මිවි	ඊ. සමරදිවාකර සහ තවත්	ඹ්ව	0	1 27	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමොර්ප්පවරුන්ගේ සේවයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ බිස් නාභර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගේ සේවයෙන් දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු-නැගෙනහිර දිසාවේ ආශ්ව ලෙස,
 ඩබ්ලිව්. ඊ. මේරි, වැඩබලන මහසෙකුකාරිස් වමන.

No. 1,238, W. P.

Colonial Secretary's Office,
 Colombo, September 12, 1901.

ON Monday, November 4, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,134. Village—Bombuwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
10850	Amuhengodella	Crown	Jungle	4 2 28	35
10851	do.	Crown and Suduhakuruge Cornis Fernando of Desestra Kalutara	Garden	0 1 13	25
Situating in the Kalutrabadda of Kalutara totamune.					
Preliminary plan 11,100. Village—Munhena.					
10715	Podiooikumbura	Crown	Abandoned field	1 0 4	30
10716	Podiwikumburadeniya	do.	Deniya	0 1 3	10
Situating in the Maggonbadda of Kalutara totamune.					
Preliminary plan 11,081. Village—Kudagonaduwa.					
10636	Kudagalaowita	Crown	Deniya	1 3 15	15
10637	Do.	do.	Abandoned field	0 0 1	20
10638	Do.	do.	do.	0 0 9	20
10639	Do.	do.	Deniya	0 1 35	15
10640	Do.	do.	Abandoned field	0 0 9	20
Preliminary plan 11,083.					
10653	Kotawiladeniya alias Delgahawattapaula	Crown and Handunge Nadoris Perera and others of Maha Gonaduwa	Garden	0 0 28	20
10654	Do.	Crown and Sangarange Don Siadoris Sandanayaka	Owita	0 0 3	15
10655	Do.	Crown and Sangarange Don Andris and others	do.	0 0 5	15
10656	Kotawiladeniya	do.	Garden	0 0 15	20
10657	Do.	Crown	Deniya	0 2 25	10
10658	Do.	do.	do.	0 0 4	10
10659	Do.	do.	do.	1 0 4	10
10660	Do.	do.	do.	0 0 26	10
10661	Ranawakawalaindura	do.	do.	0 1 9	10
10662	Ranawakawala	do.	Pond	0 2 4	10
Preliminary plan 11,099. Village—Waddugoda.					
10713	Dandulandawatta	Crown	Jungle	1 0 4	25
10714	Do.	do.	Path reservation.	0 0 5	—
Situating in the Waskadubadda of Panadure totamune.					
Preliminary plan 10,580. Village—Pelpola.					
A 743	Kongahawila	Crown	Paddy field	9 1 19	20
Situating in the Munwattabage pattu of Rayigam korale.					
Preliminary plan 1,058. Village—Palannoruwa.					
3630	Kiwlehena	Crown	Jungle	2 3 15	30
3633	Palu-unahenadeniya	do.	Deniya	0 1 30	10
V 308	Palu-unahena	Jayakoḷige Elias Appu	Jungle	1 1 26	30
Situating in the Kumbuke pattu of Rayigam korale.					
Preliminary plan 9,639. Village—Karapagala.					
9223	Millagahawatta	Crown	Jungle	1 3 12	15
9224	Malapolakanda	do.	do.	5 1 17	20
Preliminary plan 5,685. Village—Walallawita.					
6736	Bogahawela	Illeperuma Achchige Sinnoappu and others	Paddy field	3 1 5	30
Situating in the Walallawiti pattu of Pasdun korale west.					
Preliminary plan 11,079. Village—Kobowaka.					
10631	Galabendahena	Crown	Jungle	0 0 22	15
10632	Do.	do.	do.	4 0 11	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
		Preliminary plan 11,135. Village—Pahalakaramnagoda.				
10852	Anguwalahenakele	Crown	Jungle	1	2 17	35
10853	Do.	do.	do.	1	3 25	35
10854	Do.	do.	do.	4	2 37	35
10855	Do.	do.	do.	1	3 2	35

Situated in the Gangaboda pattu of Pasduu korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,238, W. P.

විෂි 1901 ක්‍රම සැලැකීමේ දින 12 වෙනි දින කොළඹ
වහසෙනකාරිස්ථලයන්ගෙන් කන්දොරුවේදි.

කුමාර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවිජයකරුන්ගෙන් පසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක
ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට විෂි 1901 ක්‍රම කොටුම්බු මස 4 වෙනි දිනට සඳු දවල් 12ව
කවකර කවිවේර්දේදි වෙන්දේසිකර වකුණන්ව ගෝ නීතිදුකරන්ව ගෙදෙනවා ඇත.

සිතියම 11,134. ගම—බෝවුමල.

No.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කර	
				ආ. රු. ප.	රා.
10850	අමුණේගොඩැල්ල	රජසන්තක	කැලේ	4	2 28 35
10851	එම	රජසන්තක සහ දේසියානු කලු තර, හුදුගැලැස් කෝර්තිස් ප්‍රකාරය.	වගාව	0	1 13 25
එහිවැඩිවෙන්නේ කලුතර කොටුවෙන් කලුතර බිද්දේදි.					
සිතියම 11,100. ගම—මුංගේන.					
10715	පොහිවිකුමුර	රජසන්තක	පුරංකුමුර	1	0 4 30
10716	පොහිවිකුමුරදෙණිය	එම	දෙණිය	0	1 3 10
එහිවැඩිවෙන්නේ කලුතර කොටුවෙන් ලිග්ගොන්බිද්දේදි.					
සිතියම 11,081. ගම—කුඩාගෝනදුව.					
10636	කුඩාගලඹව්ව	රජසන්තක	දෙණිය	1	3 15 15
10637	එම	එම	පුරංකුමුර	0	0 1 20
10638	එම	එම	එම	0	0 9 20
10639	එම	එම	දෙණිය	0	1 35 15
10640	එම	එම	පුරංකුමුර	0	0 9 20
සිතියම 11,083.					
10653	කොටුවලදෙණිය කො කොන් දෙල්ගහ වක්කොටුවල	රජසන්තක සහ මහගෝනදුවේ පදිනි ගුණන්ගේ කදෙරිස් පුරු සහ තවත්	වගාව	0	0 28 20
10654	එම	රජසන්තක සහ සංගරංගේ දෙණි සිංදෙරිස් සන්දනාගක	ඹව්ව	0	0 3 15
10655	එම	රජසන්තක සහ සංගරංගේ දෙණි අන්දරිස් සහ තවත්	එම	0	0 5 15
10656	කොටුවලදෙණිය	එම	වගාව	0	0 15 20
10657	එම	රජසන්තක	දෙණිය	0	2 25 10
10658	එම	එම	එම	0	0 4 10
10659	එම	එම	එම	1	0 4 10
10660	එම	එම	එම	0	0 26 10
10661	රතමකවලදුර	එම	එම	0	1 9 10
10662	රතමකවල	එම	පොකුන	0	2 4 10
සිතියම 11,099. ගම—වඩුගොඩ.					
10713	අන්දලන්දෙවන්ත	රජසන්තක	කැලේ	1	0 4 25
10714	එම	එම	පාර්තිසා ගොවි කුනක	0	0 5 —
එහිවැඩිවෙන්නේ පානදුර කොටුවෙන් වස්කුම්බද්දේදි.					
සිතියම 10,580. ගම—පැල්පොල.					
A 743	කොංගහවල	රජසන්තක	කුමුර	9	1 19 20
එහිවැඩිවෙන්නේ රසිගම්කෝරලේ මුත්තමාගේ පක්කුවේදි.					
සිතියම 1,058. ගම—පලන්තොරුව.					
3630	කීවලගේන	රජසන්තක	කැලේ	2	3 15 30
3633	පලුරුකගේනදෙණිය	එම	දෙණිය	0	1 30 10
V 303	පලුරුකගේන	ජයකාගොඩිගේ එලිගෙස්අප්පු	කැලේ	1	1 26 30
එහිවැඩිවෙන්නේ රසිගම්කෝරලේ උඩුගහ පක්කුවේදි.					
සිතියම 9,639. ගම—කරපහල.					
9223	මිල්ලගහවන්ත	රජසන්තක	එම	1	3 12 15
9 24	මලපොලකන්ද	එම	එම	5	1 17 20

නො.	ඉඩමේ නම.	අයිතියම කියවන්නා.	අන්දම.	අක්කර	
				මහක. අ. රු. ප.	යක මිල. රු.
6736	බෝගහවෙල	සිතියම 5,685. ගම—වලල්ලාවිට. ඉල්ලෙපෙරුම ආවිච්ඡේ සිංහෙ, අස්පු සහ තවත් පිහිටාතිබෙත්තේ බස්නාහිර පස්දන්කෝරලේ වලල්ලාවිටි පත්තුවේය.	කුඹුර	3	1 5 30
10631	සාලබැන්දහේන	සිතියම 11,079. ගම—කොඩවක.	කැලේ	0	0 22 15
10632	එම	එම	එම	4	0 11 15
10852	අංගුරහේන කැලේ	සිතියම 11,135. ගම—පහලකරත්තගොඩ.	කැලේ	1	2 17 35
10853	එම	එම	එම	1	3 25 35
10854	එම	එම	එම	4	2 37 35
10855	එම	එම	එම	1	3 2 35

පිහිටාතිබෙත්තේ කැගෙනහිර පස්දන්කෝරලේ ගහබොඩපත්තුවේය.
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චනරාජ්‍යාචාර්යවරයා විසින් මෙහි කොන්දේසි ගැණ කළහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශකවරයා විසින් දැනගන්ව පුළුවන.

ගරුක ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාවලෙස,
බිම්පු. ටී. ටේලර්,
වැඩබලන මහසෙකුකාරීස් මමත.

No. 1,239, W. P.

Colonial Secretary's Office,
Colombo, September 13, 1901.

ON Tuesday, November 12, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,715. Situation—Udugaha pattu of Hewagama korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.		
S 98	Akarawita	Galawetiawatta	Pahalage Salohamy and others	1	2 18	50
T 98	Do.	do.	do.	1	3 0	50
Preliminary plan 3,522. Situation—Palle pattu of Salpiti korale.						
K 4	Nedimale	Kongahabumbura or Wetakeyagaha-kumbura	W. Dona Johanahamy and others	1	3 36	50
Preliminary plan 7,363. Situation—Meda pattu of Siyane korale.						
2891	Kosinna	Mellagahawatta	Crown	5	0 19	20
2892	Do.	Horagahalanda	do.	7	2 38	20
K 348	Do.	do.	Suwaris Appu	1	0 24	20
Preliminary plan 4,913. Situation—Meda pattu of Siyane korale.						
E 159½	Kosinna	Ambagahalanda	Marihami	1	2 33	20
E 159¾	Do.	do.	K. Pedru Appu and another	0	0 7	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,239, W. P.

වම් 1901 ක්‍රි. සැප්තැම්බර් මස 13 වෙනි කොළඹ මහසෙකුකාරීස්උත්තාචාර්යවරයා විසින් කන්දෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒස්චනරාජ්‍යාචාර්ය විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්ක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්‍රි. සැප්තැම්බර් මස 12 වෙනි දිනට අගහරුවාද දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැසිකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 4,715. පිහිටිව හේවාගමකෝරලේ උඩුගහපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතියම කියවන්නා.	අක්කර	
				මහක. අ. රු. ප.	යක මිල. රු.
S 98	අකරවිට	ගලවැව්පත්ත	පහලගේ සෙලෝගාමි සහ තවත්	1	2 18 50
T 98	එම	එම	එම	1	3 0 50
සිතියම 3,522. පිහිටිව සල්පිටිකෝරලේ පල්ලේපත්තුව					
K 4	කැදිමාලේ	කෝත්තකකුඹුර නොහොත් මැටිකෙසියා ගහකුඹුර	ව. දෙසන දේවානාභාමි සහගමන්	1	3 36 50

කො.	නම.	ඉඩම් නම.	අයිතියක් කියවනා.	අක්කර මහක. සහ මිල.		
				අ. රු. ප.	රු.	
2891	කොස්ගුණ	සිතියම 7,363. පිහිටිව සිතකැකෝරලේ මැදපත්තුව.	මැල්ලකොවත්ත	5	0 19	20
2892	එම	කොරගහලත්ත	එම	7	2 38	20
K 348	එම	එම	සුමාරිප්පත්ත	1	0 24	20
		සිතියම 4,913.	"			
E 159½	එම	අඹකලත්ත	මාරිකාමි	1	2 33	20
E 159¾	එම	එම	ක. පේදුරුපත්ත සහ තවත්	0	0 7	20

මෙම ඉඩම් ගැණ මැඩුර කාරණ සර්වේශර්සකර්ලත්තාත්සේනෙත්ත, පිකිනිමේ කොන්දේසි ගැණ වස්තූන්දීර් දිසානේ මංගායනස ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේනෙත්ත දැනගත්ව පුළුවන.

තරුණර ආණ්ඩුකාර උතුමානත්වකත්සේනෙත්ත ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ඩී. චේලර්,
 මැඩමලන මහසෙසුකාරිස් මමත.

No. 1,240, w. p.

Colonial Secretary's Office,
 Colombo, September 15, 1901.

ON Monday, November 4, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,280. Village—Pamunugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
N 318	Pinkotuwa	Crown and Rilapolage Tegis Perera	Garden	1	0 18	750
Situating in the Thalpitibadda of the Panadure totamune.						
Preliminary plan 1,280. Village--Delduwa.						
A 325	Delgahakurunduwatta	Mestiyage Don Sardiel Appu of Talpitiya and others of Delduwa	Garden	20	1 35	100
C 325	Galpottewatta	Muttukumara Arachchige Cornelis de Alwis and others	do.	10	1 25	100
D 325	Landewatta	Vidanalage Pedrick Fonseka and others	do.	1	2 4	100
E 325	Udagawatta	Matarage Odris Perera and others	do.	5	0 2	100
F 325	Galpottewatta	Meemanage Charlis Perera and others	do.	4	2 19	100
G 325	Liudamulawatta	Ahangamage Podihami and others	do.	1	2 8	100
Situating in the Waskadubadda of the Panadure totamune.						
Preliminary plan 7,461. Village—Palatota.						
3192	Panwilakele	Crown	Jungle	20	2 34	30
3193	Do.	do.	do.	11	2 5	30
3194	Do.	do.	do.	2	0 17	30
Situating in the Kalutarabadda of the Kalutara totamune.						
Preliminary plan 9,985. Village—Kahatapitiya.						
6913	Dalukgahahena	Heirs of Galkissage Samei and another	Garden	1	0 23	40
Situating in the Kumbuke pattu of the Rayigam korale.						
Preliminary plan 10,323. Village—Kindelpitiya.						
7933	Kahawalayakumbura	Ranawaka-achchige Don Tegis Appu and others	Paddy field	1	0 20	75
Situating in the Udugaha pattu of the Rayigam korale.						
Preliminary plan 9,422. Village—Karampetara.						
B 597	Elimunedeniyakumbura	Crown	Owita	1	2 32	10
Village—Yatadolawatta.						
8754	Elimunedeniya	Crown	Deniya	1	1 6	10
Village—Karampetara.						
8755	Elimunedeniyakumbura	Crown	Owita	1	2 30	10
D 597	Do.	do.	do.	0	1 24	10
8756	Do.	do.	do.	0	1 22	10
8757	Do.	do.	do.	0	0 20	10
Village—Yatadolawatta.						
8758	Nehinnekandapauladeniya	Crown	Owita	1	1 4	10
Situating in the Iddagoda pattu of the Pasdun korale west.						
Preliminary plan 9,416. Village—Madawala.						
X 596	Koratuwadolakattia	Heirs of Maddumage Babappu and others	Deniya	4	3 9	15
8735	Jambugahakumbura	do.	Paddy field	1	3 22	20
8736	Ihalapillakattiakumbura	do.	do.	1	2 17	20
Preliminary plan 5,438. Village—Welipenna.						
5963	Dolabodaowita	Crown	Owita	0	3 17	10
Village—Lewwanduwa.						
5964	Egodamadelgodaduwa	Crown	Jungle	4	3 15	40
P 280	Millagahawatta	Crown and the heirs of Maddumage Juanis	do.	2	0 10	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Village—Uragoda.					
5968	Pahalapillawalagawakattia	Crown	Owita	1 0 23	10
5969	Welepittaniyawatta	Kannangarakorallage Umanaris	do.	2 3 35	15
5970	Medagodella	Appuhami	do.	1 0 10	15
Village—Pannila.					
K 280	Pansalagawawatta	Jayanettikorallage Don Bastian	Garden	0 2 6	20
S 280	Hendakoralewatta	Appuhami	do.	1 0 34	10
T 280	Hettigewatta	Jayanettikorallage Podinona	do.	0 2 17	10
U 280	Manigewattakattia	Hamine	do.	0 1 7	10
5977	Kosgahadenaniya	Jayanettikorallage Don William	Garden	0 1 7	10
5978	Maralahadenaniya	Appuhami and another	For reservation	1 2 13	—
5979	Gahaladenaniya	do.	do.	1 1 29	—
5980	Koswattakanda-atmaga	do.	do.	0 3 12	—
5981	Kandawatta	Wickrama-achchige Harmanis	Garden	0 2 19	20
5982	Gahaladeniya	Appuhami	do.	1 1 27	20
		do.	Paddy field	1 1 31	20
Situating in the Walallawiti pattu of the Pasdun korale west.					
Preliminary plan 11,014. Village—Migahatenna.					
10394	Koratuwegodahenakele	Crown	For reservation	1 0 26	—
10395	Do.	do.	Jungle	2 1 21	250
Preliminary plan 11,015. Village—Migahatenna.					
10396	Yawitahenatenna	Crown	Open land	0 0 14	20
10397	Do.	do.	Chena	3 1 10	20
10398	Do.	do.	For reservation	0 1 0	—
Situating in the Maha pattu south of the Pasdun korale east.					

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,240, W. P.

ව* 1901 ක්වු සැප්තැම්බර් මස 15 වෙනි දින කොළඹ මහකොමසාරිස් ජනරාල්ගේ කන්දෝරුවේදීය.

සමහර දිස්ත්‍රික්කේ අර්ධවූ මේ උපළච්ඡේදන ජනරාල්ගේ විසින් මෙහි පහත සඳහන්වූ ආර්ථික සේවක ඉඩම් ආර්ථිකව නියෝගවලට ප්‍රකාරයට ව* 1901 ක්වු නොවැම්බර් මස 4 වෙනි දිනට සඳු දවල් 12ට කළුපතර කවිමර්ගයේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට නෝ නියුක්තයට ගෙදෙනවා ඇත.

සිතියම 7,280. ගම—පවුනුගම.

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කරයක සාමාන්‍යවර් මහර. තාකම. අ. රු. ප. රු.
N 318	පිංකොටුව	රාජසේනක සහ ඊලාපොලගේ අන්තීස් පුත්‍ර	වගාව	1 0.18 750
පිහිටා තිබෙන්නේ පානදුර නොවූවේ ගල්පිට්ටිබද්දේය.				
A 325	දෙල්ගහ කුරුළුවත්ත	සිතියම 1,280. ගම—දෙල්දූව. ගල්පිට්ටි පදිනම් මෙස්නියගේ දෙව් සර්දේසේ අප්පු සහ දෙල්දූවේ පදිනම් තවත් අය	එම	20 1 35 100
C 325	ගල්පොත්තෙවත්ත	දෙල්දූවේ පදිනම් බුකුකුමාර ආර මිමිගේ කොර්ගේ ලියද අල්මිස් සහ තවත් අය	එම	10 1 25 100
D 325	ලත්දෙවත්ත	දෙල්දූවේ පදිනම් විදුහලාගේ පේදිරික් පොත්තේකා සහ තවත් අය	එම	1 2 4 100
E 325	උඩගේවත්ත	මාහරගේ මිදිරිස් පුත්‍ර සහ තවත්	එම	5 0 2 100
F 325	ගල්පොත්තෙවත්ත	මීමනගේ මාර්ලිස් පුත්‍ර සහ තවත්	එම	4 2 19 100
G 325	ලීදවුමත්ත	අහන්තමගේ පොතිතාමි සහ තවත්	එම	1 2 8 100
පිහිටා තිබෙන්නේ පානදුර නොවූවේ වස්කඩු බද්දේය.				
3192	පංචිල් කැලේ	සිතියම 7,461. ගම—පලාතොට.		
3193	එම	රාජසේනක	කැලේ	20 2 34 30
3194	එම	එම	එම	11 2 5 30
		එම	එම	2 0 17 30
පිහිටා තිබෙන්නේ පලුගර නොවූවේ කලුගර බද්දේය.				
6913	දලුක්ගහපේත	සිතියම 9,985. ගම—කහටපිටිය. ගල්කිස්සාගේ සාමෙල් සහ තවත් අයගේ උරුමකරුගේ	වගාව	1 0 23 40
පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ කුඹුක් පත්තුවේය.				

නො.	ඉඩමේ නම.	අයිතියක් සහිතව.	අත්දම.	අක්කරයක සමානවලට	
				මහග. අ. රු. ප.	ඊ. රු.
7933	කහවලකාකුඹුර	සිතියම 10,323. ගම—කිදුල්පිටිය. රහවකෘතිමයන් දෙකක් නෙතිස් අස්ස සහ නවත්	කුඹුර	1 0 20	75
පිහිටා තිබෙන්නේ රයිනමානරලේ උඩුගහපත්තුවේය.					
B 597	එලිමුත්තේදෙනෙකුඹුර	සිතියම 9,422. ගම—කරම්පොල. රාජසත්තක	භිභව	1 2 32	10
8754	එලිමුත්තේදෙනෙ	රාජසත්තක	දෙනිය	1 1 6	10
8755	එලිමුත්තේදෙනෙකුඹුර	රාජසත්තක	භිභව	1 2 30	10
D 597	එම	එම	එම	0 1 24	10
8756	එම	එම	එම	0 1 22	10
8757	එම	එම	එම	0 0 20	10
ගම—කරම්පොල.					
8758	නැති තේකකුඹුර	රාජසත්තක	එම	1 1 4	10
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුන්නේ රලේ ඉදිදොගොඩපත්තුවේය.					
X 596	කොරවුවදොලකපිටිය	සිතියම 9,416. ගම—මඩවල. මදිදුමාගේ බඩපසු සහ නවත් අග ගේ උරුමකරුගේ	දෙනිය	4 3 9	15
8735	ජම්බුකකුඹුර	එම	කුඹුර	1 3 22	20
8736	ඉහලපිල්ලකපිටියකුඹුර	එම	එම	1 2 17	20
5963	දොලබඩඹවිට	සිතියම 5,438. ගම—වැලිපොත්ත. රාජසත්තක	භිභව	0 3 17	10
5964	එගොඩමාදොලදොගොඩපුව	රාජසත්තක	කැලේ	4 3 15	40
P 280	මිල්ලගහවත්ත	රාජසත්තක සහ මදිදුමාගේ ජුවා නිස්සන් උරුමකරුගේ	එම	2 0 10	50
ගම—දොරගොඩ.					
5968	පහලපිල්ලවලගාව	රාජසත්තක	භිභව	1 0 23	10
5969	වෙලපිටිවතියෙවත්ත	කන්නන්ගරකෝරුල්ලාගේ ලමනාපිස් අස්සුකාමි	එම	2 3 35	15
5970	මැදගොඩැල්ල	රාජසත්තක	පහත්කැලේ	1 0 10	15
R 280	පත්සලගාවවත්ත	ගම—පත්තිල. ජගනෙත්තිකෝරුල්ලාගේ දෙක බස්නියන් අස්සුකාමි	වගාව	0 2 6	20
S 280	ගෙත්තේකෝරලවත්ත	ගම—පාමිල. ජගනෙත්තිකෝරුල්ලාගේ දෙක පිලියම් අස්සුකාමි	පුරාවගාව	1 0 34	10
T 280	ගෙවිටිගෙවත්ත	ජගනෙත්තිකෝරුල්ලාගේ පොහි නෝනා කාමිගේ	එම	0 2 17	10
U 280	මනියගෙවත්තකපිටිය	ජගනෙත්තිකෝරුල්ලාගේ දෙක පිලියම් අස්සුකාමි සහ කෙනෙත්ති	වගාව	0 1 7	10
5977	කොස්ගහගේතෙදෙනිය	රාජසත්තක	නොමිකිනියසුතු	1 2 13	—
5978	මාරලගේතෙදෙනිය	එම	එම	1 1 29	—
5979	ගහලගේතෙදෙනිය	එම	එම	0 3 12	—
5980	කොස්වත්තකන්ද අත්	මුනුබුදුගමගේ හර්මානිස් අස්සු කාමි	වගාව	0 2 19	20
5981	කන්දෙවත්ත	එම	එම	1 1 27	20
5982	ගහලදෙනිය	එම	කුඹුර	1 1 31	20
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුන්නේ රලේ වලල්ලාපිටියේය.					
සිතියම 11,014. ගම—මීගහකැත්ත.					
10394	කොරවුවදොගොඩගේතෙ	රාජසත්තක	නොමිකිනියසුතු	1 0 26	—
10395	කැලේ	එම	කැලේ	2 1 21	250
සිතියම 11,015.					
10396	ඤ්චිවගේතෙකැත්ත	රාජසත්තක	එලිමහන් ඉඩම	0 0 14	20
10397	එම	එම	ගේත	3 1 10	20
10398	එම	එම	නොමිකිනියසුතු	0 1 0	—

පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුන්නේ රලේ දකුණු මහපත්තුවේය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචාර්ජකරුල්ලානාත්සේගෙත්තේ, මිනිසාමි කොන්දේසි ගැන කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ, උපඵ්ජකරුල්ලානාත්සේගෙත්තේ දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාව ලෙස,
බම්පු. ටී. චේලර්,
වැඩබලන මහලේකුකාරිස් මමක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,803, c. p.

Colonial Secretary's Office.
Colombo, September 13, 1901.

ON Wednesday, December 11, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,900. Village—Bambaragama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13160	Pelgahatennahena	Ranasinhamudiyanselage Mudiyanse of Udagama	Lantana jungle	0 1 38
13161	Pelgahatennakumburakamata	—	Threshing floor	0 0 6

Upset price,—Rs. 10 per acre.

Preliminary plan 4,900. Village - Delpathkadagama.

13162	Kosgahayatahena	Walahengoda Eddoris de Silva of Bambaragama	Jungle with milila, keena, hik, &c.	0 2 35
13165	Do.	—	do.	1 3 15
13166	Do.	—	do.	2 1 13

Lot 13,162, upset price Rs. 15 per acre ; Lots 13,165 and 13,166, upset price Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,803 C. P.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 13 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේදී සකස්කරුවෙහිදී.

මෙම දිනවන ක්වු වර්ෂයේ උපද්වන්තරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු දෙසැම්බ් මස 11 වෙනි දිනවන දින 12 වන ක්වු වර්ෂයේ කව්වෙර්ගේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මෙම දිනවන ක්වු වර්ෂයේ පලාතේ උඩහෙව්ගැවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 5ක්.

සිතියම 4,900. ගම—බඹරගම.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහත. යක මිල.	අක්කර රු.
13160	පැල්ගහකැන්හේන	උඩගම රනසිංහමුදියන්සේලා මුදියන්සේ	කිතුරුකැලේ	0 1 38	10
13161	පැල්ගහකැන්හේකුඹුරේ කමත	—	කමත	0 0 6	10
ගම—දෙල්පත්තම.					
13162	කොස්ගහකවහේන	වලහේන්ගොඩ එදෙරිස් ද සිල්වා	මිල්ල, කිහ, හික් ගස් ඇති කැලෑ	0 2 35	15
13165	එම	—	එම	1 3 15	20
13166	එම	—	එම	2 1 13	20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේකර්ස්කරුන්ගේදී සකස්කරුවෙහිදී, විකිනීමේ කොන්දේසි ගැන ක්වු වර්ෂයේ උපද්වන්තරුන්ගේදී දැනගත හැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වම්හ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,140, s. p.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 29, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 5,233. Village—Uanawitiya.						
11365	Atabaulhena	N. A. Cornelis	Garden	0	1 37	10
11366	Do.	do.	do.	0	0 39	10
11367	Do.	do.	do.	0	3 35	10
11368	Atabaulkumbura	do.	Paddy field	0	0 25	10
J 580	Atabaulhena	do.	Garden	0	3 26	10
Preliminary plan 2,386. Village—Yatalamatta.						
3733	Bamboda-dollagoda bedda	H. D. Suriya Arachchi	Low jungle	8	1 17	10
3734	Bambodadollaokanda	do.	Garden	1	0 18	10
Preliminary 2,039. Village—Pataweliwitiya.						
2343	Lanamalelawaturawa	—	Low jungle	5	2 23	10
2344	Lanamalelamanathawita	—	Owita	0	1 21	10
2347	Lanamalelaowita	—	do.	2	1 0	10
2348	Lanamalelawaturawa	D. Don Abraham Mathias Wijeratne, Police Vidane	Low jungle and owita	19	0 0	10
2349	Do.	do.	Owita	3	2 38	10
2350	Ratamillakadathawaturawa	—	Low jungle and owita	3	0 11	10
2351	Ratamillakadathawita	—	Owita	1	0 28	10
2355	Laulugahaduwa or Duwawatta	—	Garden and jungle	5	1 24	10
2356	Hagahaduwa	B. Don Abraham Mathes Wijeratne, Police Vidane	Low jungle	6	0 19	10
2357	Hagaha-addarawila	—	Paddy field	5	2 39	10
2358	Indigasaduwa	—	Low jungle	5	1 25	10
2361	Kitaowitagodawatta	—	Garden	2	2 26	10
2362	Kitaowita	—	Owita	2	3 19	10
2363	Kitaowitagankandawatta	—	Garden	0	1 7	10
2366	Walagawakakulamagoda	Bandarigodage Abaran	do.	0	2 7	10
2368	Do.	do.	Low jungle	0	3 3	10
2369	Ballegekumbura	—	Paddy field	3	3 12	15
2370	Ballegeowita	—	Owita	1	0 0	10
2371	Ballegewatta	—	Garden	0	3 0	10
2372	Kadurugahamullanagoda	—	do.	0	1 23	10
2376	Do.	—	do.	0	0 33	10
2377	Koskatiyamullegodawatta	—	do.	0	1 16	10
2379	Dola-addaramulanagoda	—	do.	0	2 30	10
2382	Koskatiyamullegoda	—	Low jungle	0	2 7	10
Preliminary plan 1,913. Village—Pataweliwitiya.						
4539	Kadamewawela or Gamege-muttagewela	—	Deniya	1	0 16	10
4545	Mudubenatuduwa	—	Garden	1	2 37	10
4570	Nadduhenaduwa	D. B. S. de Silva and K. M. D. S. de Silva	Grass land	0	1 7	10
4571	Do.	do.	Low jungle	0	2 32	10
4572	Beraraduwa	—	do.	2	0 27	10
4573	Paliyaketiyaokanda	G. O. Adrian	Jungle	1	1 2	10
4580	Kalungaha-addaragoda or Terunellakanda	J. de Silva and M. Nicholas	Garden	0	1 19	10
Village—Udaweliwitiya.						
L 161	Pahalagalluma	A. B. Abaran	Garden	0	0 25	10
Village—Pataweliwitiya.						
O 161	Boraluwadeniya	—	Deniya	0	1 12	10
Village—Udaweliwitiya.						
P 161	Dolamunataowita	—	Owita	0	2 4	10
J 162	Pitaowita	—	Low jungle	2	1 30	10
K 162	Do.	—	Garden	1	1 13	10
L 162	Do.	—	do.	0	3 32	10
M 162	Do.	—	Low jungle	0	0 39	10
Q 162	Banakiyena-adumulla	—	Jungle	0	0 29	10
Village—Pataweliwitiya.						
G 163	Tennehenawattatuduwa or Alantenatuduwa	—	Low jungle	2	2 0	10
I 163	Kanettawatta	—	Garden	0	1 30	10
K 163	Dehelegodaduwa	—	do.	0	1 33	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
L 163	Puwakgahahena	—	Grass land	0 2 32	10
Q 163	Paliaketiyakandegoda	—	do.	0 0 24	10
J 164	Temellakanda	—	Owita	0 1 2	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,140, S. P.

විෂි 1901 කවු සැකැස්මට මෙ 5 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයන්ගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහළුපත්තලයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 කවු ඔක්තෝබර් මස 29 වෙනි දිනවූ අඟහරුවාදා දවල් 12ව කාලයේ කවුටේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාළු පලාතේ ගඟබඩපත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 57. සිතියම 5,233. ගම—දුකන්විවිස.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරන අයගේ නම.	අන්දම.	මහස. අ. ර. ප.	ඉහල මිල. රු.
11365	අටහවුල්ගේන	ඇන්. ඒ. කොර්නේලියස්	වත්ත	0 1 37	10
11366	එම	එම	එම	0 0 39	10
11367	එම	එම	එම	0 2 35	10
11368	එම කුඹුර	එම	කුඹුර	0 0 25	10
J 580	අටහවුල්ගේන	එම	වත්ත	0 3 26	10
සිතියම 2,386. ගම—පවලවත්ත.					
3733	බම්බෝදදොලගොඩ බැද්ද	එම්. ඩී. සුරිආරච්චි	තරමක් වැව්විව කැලේ	8 1 17	10
3734	බම්බෝදදොල බිකන්ද	එම	වත්ත	1 0 18	10
සිතියම 2,039. ගම—පාතවැව්ලිවිවිස.					
2343	ලනමල්ඇලවතුරුව	—	තරමක් වැව්විව කැලේ	5 2 23	10
2344	ලනමල්ලඹුකන්ත ඔව්ව	—	ඔව්ව	0 1 21	10
2347	ලනමල්ලඹුච්ච	—	එම	2 1 0	10
2348	එම වතුරුව	ඩී. දෙසන් ඒබ්‍රහම් මගෙස් මි. ජරන්ත පොලිය මිදුනේ	තරමක් වැව්විව කැලේ සහ ඔව්ව	19 0 0	10
2349	එම ඔව්ව	එම	ඔව්ව	3 2 38	10
2350	රනමල්ලකඩවතුරුව	—	තරමක් වැව්විව කැලේ සහ ඔව්ව	3 0 11	10
2351	එම ඔව්ව	—	ඔව්ව	1 0 28	10
2355	ලාච්චිගඟදව නොහොත් දුටුවත්ත	—	වත්ත සහ කැලේ	5 1 24	10
2356	භාගඟදව	ඩී. දෙසන් ඒබ්‍රහම් මැතිස් විජේරත්න පොලිය මිදුනේ	තරමක් වැව්විව කැලේ	6 0 19	10
2357	එම අද්දරවිල	—	කුඹුර	5 2 39	10
2358	ඉදිකන්දව	—	තරමක් වැව්විව කැලේ	5 1 25	10
2361	කිකඹව්වගොඩවත්ත	—	වත්ත	2 2 26	10
2362	කිකඹව්ව	—	ඔව්ව	2 3 19	10
2363	කිකඹව්ව ගන්කන්දවත්ත	—	වත්ත	0 1 7	10
2366	වලභාවාකකුලගොඩ	බන්දාරගොඩගේ අබිරත්	එම	0 2 7	10
2368	එම	එම	තරමක් වැව්විව කැලේ	0 3 3	10
2369	පල්ලගේ කුඹුර	—	කුඹුර	3 3 12	10
2370	එම ඔව්ව	—	ඔව්ව	1 0 0	10
2371	එම වත්ත	—	වත්ත	0 3 0	10
2372	කදුරුගඟවුල්ලගොඩ	—	එම	0 1 23	10
2376	එම	—	එම	0 0 33	10
2377	කොස්ගම්පිහ වුල්ලගොඩ වත්ත	—	එම	0 1 16	10
2379	දොලඅද්දර වුල්ලගොඩ	—	එම	0 2 30	10
2382	කොස්කැට්ටවුල්ලගොඩ	—	තරමක් වැව්විව කැලේ	0 2 7	10
සිතියම 1,913.					
4539	කුඩමේවැල නොහොත් ගමගේවුත්තගේ වෙල	—	දෙතිස	1 0 16	10
4545	බුදුබෙහෙතුඹුව	—	වත්ත	1 2 37	10
4570	එම දුටු	ඩී. ඩී. ඇස්. ඩී. සිල්වා සහ කේ. ඇම්. ඩී. ඩී. සිල්වා	තනකොල වත්ත	0 1 7	10
4571	එම	එම	තරමක් වැව්විව කැලේ	0 2 32	10
4572	බිරරදුව	—	එම	2 0 27	10
4573	පැලිකකැට්ටකන්ද	ඒ. ඒ. අදිරියන්	කැලේ	1 1 2	10

කො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	අක්කර	
				මහත. අ. ර. ප.	ප. ර.
4580	කළුතරගලදොරොඩි නොකොන් තෙරුවල කන්ද	ඒ. ඩී. සිල්වා හත ඇම. කිතුල්	වත්ත	0 1 19	10
L 161	පහලවත්ත	එ. ඩී. අබරත්	එම	0 0 25	10
O 161	බොරඑවාදෙහිය	—	දෙහිය	0 1 12	10
P 161	දෙලමුකකම්මිව	—	භම්ම	0 2 4	10
J 162	පිටිමිම	—	තරමක් වැව්ව කැලේ	2 1 30	10
K 162	එම	—	වත්ත	1 1 13	10
L 162	එම	—	එම	0 3 32	10
M 162	එම	—	තරමක් වැව්ව කැලේ	0 0 39	10
Q 162	බානකොහෙඩුමුල්ල	—	කැලේ	0 0 29	10
G 163	කැත්තෙහෙවත්තකුඹුව නොකොන් අලල කැත්තකුඹුව	—	තරමක් වැව්ව කැලේ	2 2 0	10
I 163	කන්තවත්ත	—	වත්ත	0 1 30	10
K 163	දෙකෙල්ලෙගොඩදුව	—	එම	0 1 33	10
L 163	පුවක්කොහේන	—	නකොකොලවත්ත	0 2 32	10
Q 163	පැලියකැව්කන්දගොඩ	—	එම	0 0 24	10
J 164	තෙමෙල්ලකන්ද	—	භිම්ම	0 1 2	10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා තිබෙන සම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිණීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු සහායක දකුණු පලාතේ මහජනතා උපකාරනායකයන්ගේ පෙත්සා සිප්පත් ඔනැ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරාල්ලයානන්ගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උපකාරනායකයන්ගෙන්ද දැනගනව පුළුවන.

පරාතර ආණ්ඩුකාර උතුරානන්ගෙන්ගේ ආඥාවලට,
විකිල්ලු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරයන් වර්ග.

No. 1,141, s. P.

Colonial Secretary's Office,
Colombo, September 11, 1901.

ON Tuesday, November 5, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Talpe and Gangaboda pattu divisions of the Galle District of the Southern Province.

Lot.	Village.	Preliminary plan, Applicant, Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
3069	Angulgaha	2,198.—Talpe pattu. Applicant—Don S. de Silva. Yadehegulenehena	Forest	1 3 12	10
2989	Mawella and Malalgodapitiya	2,178.—Talpe pattu. Applicant—D. Lammodarage Abehami. Hellembegasmullalanda	Jungle	7 2 2	10
W 571	Magedara	5,105.—Talpe pattu. Applicant—Nil. Kahahena	Chena	0 2 8	10
X 571	Do.	do.	Garden	0 3 17	10
11854	Hiyara	5,358.—Talpe pattu. Applicant—Nil. Mukalanehena	Cleared land	0 1 14	10
11855	Do.	do. Mukalanahadeniya	Deniya	0 0 10	10
11845	Habaraduwa	1,222.—Talpe pattu. Applicant—Nil. Millagahawatta	Jungle	0 1 20	10
11846	Do.	do.	do.	2 0 16	10
11847	Mipe	do.	Citronella land	1 3 23	30
11848	Habaraduwa	do.	Jungle	0 1 7	10
11849	Mipe	do.	Citronella land	0 3 18	30
9653	Kekunkanda in Hiyara	703.—Gangaboda pattu. Applicant—Nil. Magampanguwelaowita	Owita	0 2 15	10
9654	Do.	do. Udumulla-addaraowita	do.	0 2 27	10
9656	Do.	do. Watta-addara Udumullaowita	do.	0 1 3	10
6041	Gammaddagoda	Allewattagodabedda	Jungle	1 1 0	10
6042	Gammaddagoda	M. D. D. Silva, Police Officer. Ambagahawatta	Jungle	0 1 32	10

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Applicant—Henvidanage David.						
6043	Gammaddagoda	Lindagawawatta	Jungle	0	1 24	10
Applicant—Rupage Isan.						
6057	Gammaddagoda	Maguengoda Udumulla	Deniya	1	1 28	15
Q 273	Do.	Vidanegedaraawatta	Jungle	0	3 12	10
G 274	Do.	Galhillagodellaowita	Owita	0	0 18	15
U 276	Do.	Liyanagahawatta	Garden	0	0 37	10
J 277	Nagoda	Tenairawalaowita	Owita	0	2 0	15
Y 277	Kurupanawa and Nagoda	Delpotwala	Field and swamp	0	2 12	32

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,141, S. P.

වස 1901 ස්වූ සැපයුම්වල මස 11 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්දකරු වෙතින්.

දකුණු දිසාවේ මහජනතලාස්සයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 ස්වූ නොවැරදිව මස 5 වෙනි දින දකුණු අගනරුවාද දවල් 12ට ගාල්ලේ පිට වෙරළේදී වෙත්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගම් පලාතේ ආල්පෙ සහ ගඟබඩපත්තු කොවිසාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 23ක්.

සිතියම 2,198. ගල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—දෙත් ඇර. ද සිල්වා.

අක්කර
සහ වර
නාසම.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.	අක්කර සහ වර නාසම.
3069	අංඝුඵගහ	කාදෙහිගලපහේන	මුකලාන	1 3 12	10
සිතියම 2,178. ඉල්ලුම්කාරයා—ඩී. ලව්දෙරගේ අබේගාමි.					
2989	මාවැල්ල සහ මාලාල ගොඩපිටිය	කෙල්ලි-බහස්මුල්ලන්ද.	කැලේ	7 2 2	10
සිතියම 5,105. මෙම ඉඩමේ ලබ ඉල්ලුම්කාරයෙක් නැත.					
W571	චාගෙදර	සහගේන	හේන	0 2 8	10
X 571	එම	එම	වත්ත	0 3 17	10
සිතියම 5,358.					
11854	සියාපේ	මුකලානහේන.	එලිකරපු වත්ත	0 1 14	10
11855	එම	මුකලානහේනදෙහිය	දෙහිය	0 0 10	10
සිතියම 5,356.					
11845	ගඟරුදුව	මිල්ලගඟවත්ත	කැලේ	0 1 20	10
11846	එම	එම	එම	2 0 16	10
11847	මිපේ	එම	පැහිරිවත්ත	1 3 23	30
11848	ගඟරුදුව	එම	කැලේ	0 1 7	10
11849	මපිපේ	එම	පැහිරිවත්ත	0 3 18	30
සිතියම—1,222. ගල්පේපත්තුව.					
9653	සියාපේවෙහෙ කැකුන	මානම්පත්තුබෙල බිව්ව	බිව්ව	0 2 15	10
9654	එම	රුඹුමුල්ල අද්දර බිව්ව	එම	0 2 27	10
9656	එම	වත්තඅද්දරරුඹුමුල්ල බිව්ව	එම	0 1 3	10
සිතියම 703. ගඟබඩ පත්තුව.					
6041	ගම්මැද්දකොඩ	අල්ලිවත්තකොඩබැද්ද	කැලේ	1 1 0	10
ඉල්ලුම්කාරයා—ඇ. මී. ඩී. සිල්වා, පොලිස් ඔපිසර.					
6042	එම	අඹගඟවත්ත	කැලේ	0 1 32	10
ඉල්ලුම්කාරයා—ගෙන්විදුනගේ දුවන්.					
6043	එම	ලිදගාවාවත්ත	කැලේ	0 1 24	10
ඉල්ලුම්කාරයා—රූපගේ ඉසන්.					
6057	එම	මිතුඇත්තොඩ රුඹුමුල්ල	දෙහිය	1 1 28	15
මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.					
Q 273	එම	විදුනගෙදරවත්ත	කැලේ	0 3 12	10
G 274	එම	ගල්කිල්ලගොඩැල්ල බිව්ව	බිව්ව	0 0 18	15
U 276	එම	ලියගඟගඟවත්ත	වත්ත	0 0 37	10
J 277	නාගොඩ	කෙනෙඉරවල බිව්ව	බිව්ව	0 2 0	15
Y 277	කුරුවනව සහ ගොඩ	දෙල්පොත්වල	වෙල සහ දෙහිය	0 2 12	32

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින ගම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිණීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියාතිබෙන මජ්ඣ යතාදිය දකුණු පලාතේ මහජනතලාස්සයට පෙන්වා සිටින්නට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ෂකරුන්ගේ සේවයෙන්ද, විකිණීමේ කොන්දේසි ග.ණ කාරණා දකුණු පලාතේ ඒරත්නලාස්සයේ සේවයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුඹර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිවු. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 846, E. P.

Colonial Secretary's Office,
Colombo, September 8, 1901.

ON Tuesday, October 29, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 1,258.—Manmunai pattu.						
						Rs. c.
2917	Panichechayadimunmari	P. H. Kantappodi	Fit for paddy	25	0 12	10 0
2918	Do.	do.	do.	9	0 14	10 0
2919	Do.	do.	do.	15	0 20	10 0
2921	Do.	do.	Voddaivalavu	0	0 28	10 0
2923	Do.	do.	Murunkaiyadivalavu	0	1 6	10 0
2924	Do.	do.	Kanapativavalavu	0	0 22	10 0
2927	Do.	do.	Talavaiyeddsai	1	2 23	10 0
2928	Do.	do.	Valaittoddum	0	3 22	10 0
2929	Do.	do.	Jungle	2	1 13	10 0
2933	Paddippalai	do.	do.	1	1 26	10 0
E 25	Panichechayadimunmari	V. V. Maamunaippodi	Garden	0	1 13	10 0
G 25	Do.	P. H. Kantappodi	Ampaladivalavu	0	1 8	10 0
H 25	Do.	Do.	Manadivalavu	0	0 20	10 0
Preliminary plan 1,515.						
3938	Attuchchenai	T. Kattamuttu	Erappoddamadu	13	2 25	10 0
Preliminary plan 2,783.—Akkarai pattu.						
87101	Tirukkivil	Mr. R. H. S. Scott	Encroachment	32	1 12	23 0
87102	Do.	do.	do.	0	1 9	23 0
87103	Do.	do.	do.	1	1 8	23 0
Preliminary plan 2,838.—Karaivaku.						
87228	Periyakallaru	A. Hinaiyan	Low jungle	1	0 23	10 0
Preliminary plan 1,542.—Koralai.						
4097	Mankenai	General sale	Chankiluvilluppumi	12	2 16	12 50
Preliminary plan 1,545.						
4103	Mankenai	General sale	Tavanaimadukkudappumi	86	3 0	15 0
Preliminary plan 2,693.—Panama.						
77635	Pottuvil	K. M. Mirasaivumarakkayar	Oddaimavilankaiyadi	4	2 10	10 0
77636	Do.	do.	do.	31	3 10	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 846, E. P.

கொலோனியல் சர்க்கிந்தாரா ஆபிசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு பிரபலாசுபி 8 ந் வ.

1901 ம் ஆண்டு ஐப்பசிமாசம் 29 ந் திகதியாகிய செவ்வாய்க்கிழமையிலும் அதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவர்ணேபேந்து ஏசுந்றவர்கள் தனது ஆபிசில் இதனடியிற் சொலையப்படும் ருக்கிற முடிக்கரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் வலதிற்குறி விற்றார்.

காணித்துணடுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிவீஸிற்குள்விருக்கின்றன. தரிப்பு விலை ஏக்க ரொன்

இல.	குறிச்சி.	படம் 1,258, மண்முனைப்பற்று.		விலைம.	றுக்கு.
		கேள்விகாரணின பெயர்.	விலைம.		
		பெ. த. கந்தப்போடி	வேளாண்மைக்கேற்ற பூமி	அ. ரூ. ப.	ரூ. ச.
2917	பனிச்சையடிமுன்மாரி	பெ. த. கந்தப்போடி	வேளாண்மைக்கேற்ற பூமி	25	0 12 10 0
2918	டெடி	டெடி	டெடி	9	0 14 10 0
2919	டெடி	டெடி	டெடி	15	0 20 10 0
2921	டெடி	டெடி	வெட்டை வளவு	0	0 28 10 0
2923	டெடி	டெடி	முருங்கையடி வளவு	0	1 6 10 0
2924	டெடி	டெடி	கணவதி வளவு	0	0 22 10 0
2927	டெடி	டெடி	தளவாய்வெட்டை	1	2 23 10 0
2928	டெடி	டெடி	வானைத்தோட்டம்	0	3 22 10 0
2929	டெடி	டெடி	காடு	2	1 13 10 0
2933	பட்டிப்பனை	டெடி	காடு	1	1 26 10 0
E 25	பனிச்சையடிமுன்மாரி	வ. வி. மண்முனைப்போடி	வளவு	0	1 13 10 0
G 25	டெடி	பெ. த. கந்தப்போடி	ஆம்பலடிவளவு	0	1 8 10 0
H 25	டெடி	டெடி	மாவடிவளவு	0	0 20 10 0
படம் 1,515.					
3938	ஆதகுச்சேனை	ச. காதமுத்த	ஏரப்போட்டமடு	13	2 25 10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	தரிப்பு விலை எக்கரோன	
				விசாலம். அ. மு. ப.	அஞ்சு. ரூ. ச.
		படம 2,783. அகசரைபற்று.			
87101	திருக்கோயில	ஸ்கொடதரை	கூட்டப்பிடித்தபூமி	32 1 12	23 0
87102	ஓடி	ஓடி	ஓடி	0 1 9	23 0
87103	ஓடி	ஓடி	ஓடி	1 1 8	23 0
		படம 2,838. கரைவாரு.			
87228	பெரியகலலாறு	அ. உமைபன்	தலைகாடு	1 0 23	10 0
		படம 1,542. கோறளை.			
4097	மாங்கேணி	பொதலிப்பனவு	சாங்கிலுவல்லுப்பூமி	12 2 16	12 50
		படம. 1,545.			
4103	மாங்கேணி	பொதலிப்பனவு	தவணைமடுக்குடாப்பூமி	86 3 0	15 0
		படம 2,693. பாணமைப்பற்று.			
77635	பொதலிப்பனவு	மீராசாய்டு மரக்காயா	ஒட்டைமாவிலங்கையடி	4 2 10	10 0
77636	ஓடி	ஓடி	ஓடி	81 3 10	10 0

இக்காரணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்றவைகளைக் கொந்தீசுரைப்பற்றியும் மட்டகளைப்படி அரசாட்சி ஏசனறுத்துரையவர்களிடம் வீனாவீ அறிந்துகொள்ளலாம்.

தேசாட்சி மகோத்தம அவர்களினது கட்டளையின்படி, டப்ளியு. ஸ்ரீ. தேயிலர், இராசாங்க வித்தின் வேலைப்பாட்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,516, N.W. P.

Colonial Secretary's Office, Colombo, September 6, 1901.

ON Tuesday, October 22, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,076.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre Rs.
10257	Kanamiwela	Muttettuwekumbura	Paddy field	2 0 22	10
10258	Do.	Muttettuwepillewa	Chena	0 2 12	50
		Preliminary plan 2,080.			
10269	Tumballa	Higgabahena	Forest	0 1 34	10
10270	Do.	Muttettukumbura	Paddy field	3 0 17	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 1,516, N.W. P.

வக 1901 ன்று ஸ்டீட்டிங் மச 6 வெதி டீன கைலூ

வகஸெதுவாரீட்டிவ்வானீசெனீ கனீகோர்லேடின.

வக டீகாவே னுனீவூலி லீவ்வடுவ்வானீசெனீ பிவினீ வக வக ஸ்டீட்டிங் னுனீவூலி கனீகை ஓவிலி னுனீவூலி கனீகைவலு குகாரவலி வக 1901 ன்று வகஸ்டீட்டிங் மச 22 வெதி டீனவூ னுனீவூலிவூ டிபீ 10 னுனீவூலி கனீகைவலு டீ வெனீடீகைகர பிவூனீவலி கெடெனலா னுனீவூலி.

வக டீகாவே னுனீவூலி வலுவே டீவூலி கனீகைவலு கைலிவூலி பிவினீ கிவென கிவீகூலி 4டி.

கிவீகூலி 2,076.

கை.	வலி.	ஓவிலி வலி.	னுனீவூலி.	னுனீகர	
				னுனீகர. ரூ. ப.	ரூ.
10257	கனீகைவலு	வூலிவூலிவூலி குனீகர	குனீகர	2 0 22	10
10258	பிவி	வூலிவூலிவூலி பிவூலி	பிவூலி	0 2 12	50
		கிவீகூலி 2,080.			
10269	குனீகைவலு	கிவீகைகை	வூலிவூலி	0 1 34	10
10270	வூலிவூலிவூலி	பிவி	குனீகர	3 0 17	50

வக ஓவிலி வூலி வூலி காரனீ னுனீவூலிவூலிவூலிவூலிவூலிவூலி, பிவினீகை கைவூலி வூலி காரனீ வக டீகாவே னுனீவூலி லீவ்வடுவ்வானீசெனீவூலி டீவூலிவூலி வூலிவூலி.

வூலிவூலி னுனீவூலி டீவூலிவூலிவூலிவூலிவூலிவூலி, வூலிவூலி, பி. லீட்டர், வூலிவூலி வகஸெதுவாரீட்டி வூலிவூலி.

No. 1,517, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September 6, 1901.

ON Tuesday, October 29, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kalpitiya and Puttalam pattu divisions of the Puttalam District of the North-Western Province.

Lot	Village	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
9900	Mampuri	Santiago Pedro	Cocoanut garden	3	1 17	60
9901	Do.	Mariano Savary	do.	5	3 36	60
Preliminary plan 1,246						
6591	Nindeniya	—	Cocoannt garden	28	0 20	45

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,517, N.W. P.

1901 වසරේ සැප්තැම්බර් මස 6 වෙනි දින කොළඹ
මහනகොතුකාරීන්ගේ කටයුතු.

මෙහි දැක්වෙන පුත්තලමේ උපළුස්කලයනාන්ගේ වසන් මෙහි පහත සඳහන්වන ආශ්වත් සහතික ලබා
දෙනු ලබන නිවැරදි ප්‍රකාරයට 1901 වසරේ ඔක්තෝබර් මස 29 වෙනි දිනට අනෙකුත්වාද 1 වන පුත්ත
ලම කවරේදී වෙන්වූ ප්‍රදානයට වශයෙන් බොහෝ බොහෝ කාර්යයන් සඳහා යොදා ගැනීම.

නො.	ගම.	ලද්දේකාරයා.	අයදුම්.	අක්කර මත.		අක්කර ගෙ. මි. රු.
				අ. රු. ප.	රු.	
9900	මාම්පුරි	සන්තියාගු පේද්‍රෝ	පොල් වත්ත	3	1 17	60
9901	එම	මරියානු සවරි	එම	5	3 36	60
සිසිම 1,246.						
6591	නින්දෙහිත	—	පොල් වත්ත	28	0 20	45

මෙම ලබා ගැනීමේ වැඩිදුර කාරණා සර්වේසර්කරුන්ගේ නිවැරදි කොටස් දැක්වීමට පුළුවන.

මෙහි මාමරා ආශ්වත්කරුන්ගේ ආයුධයෙන්.

විලිසු. ටී. ටේලර්,
වැඩිදුර මහනගොතුකාරීන් මහත.

No. 1,517, N.W. P.

කොළොන්නිය සංකීර්ත්තා ආප්පල,
කොළොන්නිය, 1901 ම ඔක්තෝබර් මස 6 වන දින.

1901 ම ඔක්තෝබර් මස 29 වන දිනට පුත්තලමේ තනතුරු පුළුස්කලයනාන්ගේ වසන් මෙහි පහත සඳහන්වන
ආශ්වත් සහතික ලබා දෙනු ලබන නිවැරදි ප්‍රකාරයට 1901 වසරේ ඔක්තෝබර් මස 29 වෙනි දිනට අනෙකුත්වාද 1 වන පුත්ත
ලම කවරේදී වෙන්වූ ප්‍රදානයට වශයෙන් බොහෝ බොහෝ කාර්යයන් සඳහා යොදා ගැනීම.

3 කාරණා පිළිබඳව, වැඩිදුර කාරණා සර්වේසර්කරුන්ගේ නිවැරදි කොටස් දැක්වීමට පුළුවන.

නො.	ලද්දේකාරයා.	අයදුම්.	අක්කර මත.		අක්කර ගෙ. මි. රු.
			අ. රු. ප.	රු.	
9900	මාම්පුරි	සන්තියාගු පේද්‍රෝ	පොල් වත්ත	3	1 17 0
9901	එම	මරියානු සවරි	එම	5	3 36 0
සිසිම 1,246.					
6591	නින්දෙහිත	—	පොල් වත්ත	28	0 20 0

මෙහි මාමරා ආශ්වත්කරුන්ගේ ආයුධයෙන්.

මෙහි මාමරා ආශ්වත්කරුන්ගේ ආයුධයෙන්.

විලිසු. ටී. ටේලර්,
වැඩිදුර මහනගොතුකාරීන් මහත.

No. 1,518, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September 7, 1901.

ON Friday, November 15, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,143. Village—Boyawalana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
6124	Boyawalanakele	Crown	Jungle	54	2 15	40
6124½	Do.	do.	do.	4	3 32	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,518, N.W. P.

විෂ් 1901 සවු සැප්තැම්බු මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවිගారిස්ථලයේ කන්දෝරුවේදී.

පාඩු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලයනායකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1901 සවු කොටුම්බු මස 15 වෙනි දිනවූ සිතුරුද දවල් 1ව කැරැහැගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කැරැහැගල පලාතේ දඹදෙනිගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 2ක් සිතියම 1,143. අක්කර මහස. යක මිල. රු.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.	රු.
6124	බෝදේවලාන	බෝදේවලානකැලේ	කැලේ	54	2 15 40
6124½	එම	එම	එම	4	3 32 40

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජ්‍යනායකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි කැණ කාරණා වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලයනායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිගාරියේ වමන.

No. 1,519, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September 10, 1901.

ON Tuesday, November 5, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
9853	Periyaottapanai	—	Crown	Jungle	13	2 36

Upset price,—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,519, N.W. P.

විෂ් 1901 සවු සැප්තැම්බු මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවිගාරියේ කන්දෝරුවේදී.

පාඩු දිසාවේ පුත්තලමේ උපඒජන්තලයනායකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1901 සවු කොටුම්බු මස 5 වෙනි දිනවූ අභනරුවාද 1ව පුත්තලම කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට හෝ මේරුම්කරන්නට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ පුත්තලම පලාතේ පුත්තලම කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි එකක්. අක්කර මහස. යක මිල. රු.

කො.	ගම.	අයිතිකම් නිසඟනා.	අන්දම.	අ. රු. ප.	රු.
9852	පෙරියම්පත්තපයේ	ආණ්ඩුව	කැලේ	13	2 36 15

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජ්‍යනායකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි කැණ කාරණා වයඹ දිසාවේ පුත්තලමේ උපඒජන්තලයනායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිගාරියේ වමන.

No. 1,521, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September 13, 1901.

ON Wednesday, October 30, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
R 1180	Dunukadeniyawatta	L. Philip Silva, Notary	Garden	79	1 0	300
Preliminary plan 2,427/26. Village—Dunukaleniya.						
O 1180	Kumbukgahamulawatta	L. Fernando of Marawila	Garden	15	2 15	300
P 1180	Do.	do.	do.	89	2 0	350
Q 1180	Do.	do.	do.	1	1 18	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,521, N.W. P.

මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී.

වසර 13 වෙනි දින කොළඹ

මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ. මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ. මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ.

වසර 13 වෙනි දින කොළඹ. මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ. මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අත්දම.	මහල.		අක්කර
				අ.	ර. ප.	ගම මිල.
R 1180	පුනුකන්දෙහිවත්ත	ඇල්. පීට්ස් සිල්වා කොකාරිස්	වත්ත	79	1 0	300
සිතියම 2,426/25. ගම—කුඹුක්කහමුල්ල.						
O 1180	කුඹුක්කහමුල්ලවත්ත	මාර්ටින් ඇල්. ප්‍රනාන්දු	වත්ත	15	2 15	300
P 1180	එම	එම	එම	89	2 0	350
Q 1180	එම	එම	එම	1	1 18	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්වර්තමාණයක් සේ කන්තෝරුවේදී, මිනිස් මිනිස් කොන්දේසි ගැණ කාරණා වසර 13 වෙනි දින කොළඹ. මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහලයක් සේ කන්තෝරුවේදී, මිනිස් මිනිස් කොන්දේසි ගැණ කාරණා වසර 13 වෙනි දින කොළඹ. මහලයකුකාරිස්ථානයක් සේ කන්තෝරුවේදී. වසර 13 වෙනි දින කොළඹ.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,074, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 10, 1901.

ON Tuesday, October 22, 1901, and the following day, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-one allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 496.—Nuwaragam korale.						
1822a	Diwulwewa	—	Forest fit for paddy	6	0 0	15 0
1822b	Do.	—	do.	5	3 10	15 0
1822c	Do.	—	do.	6	0 0	15 0
Preliminary plan 1,396.—Nuwaragam korale.						
4244	Hinguruwegama	—	High jungle fit for paddy	11	0 27	30 0
4245	Do.	—	do.	13	0 28	30 0
4247	Do.	—	do.	11	0 21	30 0
4248	Do.	—	do.	4	3 15	30 0
4249	Do.	—	do.	7	1 22	30 0
4250	Do.	—	High jungle mostly fit for paddy	7	3 26	30 0
4251	Do.	—	High jungle fit for paddy	10	2 6	30 0
4252	Do.	—	High jungle mostly fit for paddy	11	1 22	30 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs. c.
4253	Mahabulankulama	—	High jungle fit for paddy	10	3	15	30 0
4254	Do.	—	High jungle mostly fit for paddy	11	0	36	30 0
4255	Do.	—	High jungle fit for paddy	10	0	0	30 0
4256	Do.	—	High jungle mostly fit for paddy	11	3	12	30 0
4257	Do.	—	High jungle fit for paddy	10	3	27	30 0
4258	Do.	—	High jungle mostly fit for paddy	11	0	21	30 0
4259	Do.	—	do.	14	2	20	30 0
4260	Do.	—	do.	10	1	23	30 0
261	Do.	—	do.	8	1	22	30 0
4262	Do.	—	do.	4	2	3	30 0
Preliminary plan 1,652.—Nuwaragam korale.							
5009	Mahabulankulama	—	High jungle fit for paddy	6	0	35	30 0
5010	Do.	—	do.	6	0	4	30 0
5011	Do.	—	do.	5	3	15	30 0
Preliminary plan 1,473.—Nuwaragam korale.							
4554	Mahamankadawela	W. Banda	Low jungle fit for paddy	1	0	28	20 0
Preliminary plan 999.—Nuwaragam korale.							
2874	Asarikulama	Ussanpillai Vel-vidane	Forest fit for paddy	6	0	21	13 50
Preliminary plan 882.—Nuwaragam korale.							
2694	Nambadawewa	A. Punchirala and others	Low jungle fit for coconut	0	3	28	10 0
Preliminary plan 881.—Nuwaragam korale.							
2693	Helambewa	Mudalibami Vel vidane	Low jungle fit for paddy	2	3	15	10 0
Preliminary plan 1,230.—Nuwaragam korale.							
3677	Delnegama	P. Bandirala and M. Bairala	Garden occupied by applicants	0	1	36	10 0
Preliminary plan 926.—Nuwaragam korale.							
2770	Watupolayagama	Subharaya Vel-vidane	Low jungle fit for paddy	1	2	39	10 0
Preliminary plan 1,947.—Nuwaragam korale.							
5757	Kiwulekada	Kappayan Marikarge Ali	Low jungle fit for paddy	2	2	0	10 0
5758	Do.	Tambi of Kiwulekada	do.	1	3	0	10 0
Preliminary plan 871.—Nuwaragam korale.							
2673	Kaluwila	S. W. Tikiri Banda, Korala	Thorny jungle fit for paddy	29	2	0	13 50
Preliminary plan 1,656.—Nuwaragam korale.							
5019	Turuwila	—	Ohena fit for coccoanut	1	3	18	10 0
5020	Do.	—	do.	5	3	26	10 0
5021	Do.	—	do.	4	3	25	10 0
5022	Do.	—	do.	4	0	5	10 0
5023	Do.	—	do.	5	1	9	10 0
5024	Do.	—	do.	1	2	8	10 0
5025	Do.	—	do.	0	2	25	10 0
5026	Do.	—	do.	1	0	13	10 0
Preliminary plan 1,503.—Nuwaragam korale.							
4644	Durabulankulama	M. Wele	Low jungle fit for paddy	0	3	23	10 0
Preliminary plan 1,109.—Nuwaragam korale.							
K 122	Pahalatalawa	Jayasundara Kapuruhami, Korala	Open land fit for paddy (encroachment by applicant)	0	0	20	20 0
L 122	Pahalatalawa	Jayasundara Kapuruhami, Korala	Open land fit for coccoanut	2	1	6	20 0
N 122	Do.	do.	Open land fit for paddy (encroachment by applicant)	0	1	14	20 0
Preliminary plan 1,302.—Nuwaragam korale.							
3879	Pahalatalawa	Wannihami, late Arachchi	Thorny jungle fit for paddy	2	3	28	20 0
Preliminary plan 1,485.—Nuwaragam korale.							
4596	Amane	Anakachchi Mohammado	Jungle fit for coccoanut	3	1	2	20 0
4597	Do.	do.	do.	0	1	31	20 0
4598	Do.	do.	Jungle fit for coccoanut (encroachment by Sultan Vel-vidane)	0	1	29	20 0
4599	Do.	do.	Jungle fit for paddy	0	2	8	20 0
4600	Do.	do.	Paddy field (encroachment by Sultan Vel-vidane)	0	0	13	20 0
4601	Do.	Anakachchi Mohamado	Jungle fit for coccoanut	0	0	37	20 0
4602	Do.	—	Paddy field, (encroachment by Kachchi Mohamado)	0	1	18	20 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 1,525.—Nuwaragam korale.					
4708	Katugampolagama	—	High jungle fit for cocoa-nut	11 2 8	16 0
4709	Do.	—	High jungle fit for paddy	6 0 28	16 0
4710	Do.	—	do.	4 2 18	16 0
4711	Do.	—	do.	7 1 9	16 0
4712	Do.	—	do.	5 2 31	16 0
4713	Do.	—	do.	6 0 17	16 0
4714	Do.	—	do.	4 0 23	16 0
4715	Do.	—	High jungle fit for cocoa-nut	4 2 6	16 0
Preliminary plan 1,686/10.—Nuwaragam korale.					
5106	Galwewa	—	Field (encroachment by Pinhami and others)	0 0 28	10 0
5107	Do.	—	do.	0 1 23	10 0
Preliminary plan 1,309.—Nuwaragam korale.					
3898	Kahapattalegama	T. Pinhami and four others	High jungle fit for paddy	8 0 37	10 0
Preliminary plan 380.—Nuwaragam korale.					
1492	Migahawewa	Kadira Gamarala	Low jungle fit for paddy	3 0 20	11 0
1493	Do.	Kapurala Arachohila and Appuhami Mohotale	do.	3 1 0	11 0
Preliminary plan 385.—Nuwaragam korale.					
1555	Gambirigaswewa	Mira Lebbe Kaluwawa and others	Low jungle fit for paddy	4 0 33	10 0
Preliminary plan 387.—Nuwaragam korale.					
1561	Katukeliyawa	Asantambi	Scrub jungle fit for paddy	0 0 34	10 0
Preliminary plan 390.—Nuwaragam korale.					
1567	Nikawewa	Punchirala	Low jungle fit for paddy	11 1 9	16 0
Preliminary plan 392.—Nuwaragam korale.					
1569	Udumbugala	Habibu and Kuppa Pichche	Thorny jungle fit for paddy	5 1 26	10 0
1570	Do.	Wappukandu Gamanohi	do.	5 3 23	10 0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,074, N.C. P.

වම් 1901 ක්වු අගෝස්තු මස 10 වෙනි දින කොළඹ මහජනකාරී සේවයේ සන්තෝෂ්වේදියා.

ආණ්ඩුවේ ආණ්ඩුවේ මහජනකාරී සේවයේ විසිස් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු ඔක්තෝබ්‍ර් මස 22 වෙනි දිනවු අගතරුවද සහ ඊට පසුව දවසේ දවල් 12ට අනුරාධපුරේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මෙරුමකරදෙවට යෙදෙනවා ඇත.

ආණ්ඩුවේ අනුරාධපුර පලාතේ නුවරගමපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන විමකැබෙලි 71ක්. සිකියම 496. නුවරගමකෝරලේ. අක්කර මහ. සහ මිල.

නො.	මම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහ. සහ මිල.
1822A	දිවුල්වැල	—	විසව සුදුසු මුකලාන	6 0 0 15
1822B	එම	—	එම	5 3 10 15
1822C	එම	—	එම	6 0 0 15
සිකියම 1,396.				
4244	භිතුරුවැගම	—	විසව සුදුසු අන්දමුවා කැලේ	11 0 27 30
4245	එම	—	එම	13 0 28 30
4247	එම	—	එම	11 0 21 30
4248	එම	—	එම	4 3 15 30
4249	එම	—	එම	7 1 22 30
4250	එම	—	අන්දමුවාකැලේ, බොහෝ කොටසක් විසව සුදුසු	7 3 26 30
4251	එම	—	විසව සුදුසු අන්දමුවා කැලේ	10 2 6 30
4252	එම	—	අන්දමුවා කැලේ, බොහෝ කොටසක් විසව සුදුසු	11 1 22 30
4253	මලමුල්ලකුලම	—	විසව සුදුසු අන්දමුවා කැලේ	10 3 15 30
4254	එම	—	අන්දමුවා කැලේ, බොහෝ කොටසක් විසව සුදුසු	11 0 36 30
4255	එම	—	විසව සුදුසු අන්දමුවා කැලේ	10 0 0 30
4256	එම	—	අන්දමුවාකැලේ, බොහෝ කොටසක් විසව සුදුසු	11 3 12 30
4257	එම	—	විසව සුදුසු අන්දමුවාකැලේ	10 3 27 80

නො.	කම.	ඉල්ලුම්කාරකා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
4258	මලවුලත්තුලම	—	අන්දමුවා කැලේ, බොහෝ කොටසක් එයට සුදුසුයි	11 0 21	30
4259	එම	—	එම	14 2 20	30
4260	එම	—	එම	10 1 23	30
4261	එම	—	එම	8 1 22	30
4262	එම	—	එම	4 2 3	30
		සිතියම 1,652.			
5009	එම	—	මහට සුදුසු අන්දමුවා කැලේ	6 0 35	30
5010	එම	—	එම	6 0 4	30
5011	එම	—	එම	5 3 15	30
		සිතියම 1,473.			
4554	මහාමාන්කඩවල	බිඹිලිප. බන්ධා	මහට සුදුසු ලඳුකැලේ	1 0 28	20
		සිතියම 999.			
2874	අසිරික්කුලම	උගන්විල්ලේ වෙල්වදනේ	මහට සුදුසු මුකලාහ	6 0 21	13-50
		සිතියම 882.			
2694	කැඩබිඳුව	ඒ. පුත්විතල සහ තවත්	පොල්වැව්වට සුදුසු ලඳුකැලේ	0 3 28	10
		සිතියම 881.			
2693	කැලඹුව	මුදලිකාමි වෙල්වදනේ	මහට සුදුසු ලඳු කැලේ	2 3 15	10
		සිතියම 1,230.			
3677	දෙල්නැගම	පී. බන්තිරුල සහ ඇම. වසිරුල	ඉල්ලුම්කාරකෝ මිසින මුත්ති විදින මත්ත	0 1 36	10
		සිතියම 926.			
2770	මතුපොලාහම	සුමිබරතා වෙල්වදනේ	මහට සුදුසු ලඳු කැලේ	1 2 39	10
		සිතියම 1,947.			
5757	කිවුලේකඩ	කිවුලේකඩ කප්පනෙන් මරි කාරකේ අලියකි	එම	2 2 0	10
5758	එම	එම	එම	1 3 0	10
		සිතියම 871.			
2673	කළුපිල	ඇම. බිඹිලිප. විකිරිබන්ධා	මහට සුදුසු කවුසහිත කැලේ	29 2 0	13-50
		සිතියම 1,656.			
5019	තුරුමිල	—	පොල් වැව්වට සුදුසු හේන	1 3 18	10
5020	එම	—	එම	5 3 26	10
5021	එම	—	එම	4 3 25	10
5022	එම	—	එම	4 0 5	10
5023	එම	—	එම	5 1 9	10
5024	එම	—	එම	1 2 8	10
5025	එම	—	එම	0 2 25	10
5026	එම	—	එම	1 0 13	10
		සිතියම 1,503.			
4644	දරවුලත්තුලම	ඇම. මේලා	මහට සුදුසු ලඳු කැලේ	0 3 23	10
		සිතියම 1,109.			
K 122	පහලතලාව	ජනසුන්දර කපුරුකාමි කෝරල	මහට සුදුසු පිච්චි තිම, ඉල්ලුම් කාරකෝ මිසින බලේට අල් ලාහන තිමේ	0 0 20	20
L 122	එම	එම	පොලව සුදුසු පිච්චි තිම	2 1 6	20
N 122	එම	එම	මහට සුදුසු පිච්චි තිම, ඉල්ලුම් කාරකා බලහත්කාරකෝ අල්ලාතිමේ	0 1 14	20
		සිතියම 1,302.			
3879	එම	වන්තිකාමි හිටපු ආරච්චිල	මහට සුදුසු කවුසහිත කැලේ	2 3 28	20
		සිතියම 1,485.			
4596	ආමනේ	ආනා කාවච්චි මහමමද	පොලව සුදුසු කැලේ	3 1 2	20
4597	එම	එම	එම	0 1 31	20
4598	එම	එම	එම සුල්කන් වෙල්වදනේ මිසින බලහත්කාරකෝ අල්ලාහන තිමේ	0 1 29	20
4599	ආමනේ	ආනා. කාවච්චි මහමමද	මහට සුදුසු කැලේ	0 2 8	20
4600	එම	—	කුඹුර, සුල්කන් වෙල්වදනේ මිසින බලහත්කාරකෝ අල් ලාහන තිමේ	0 0 13	20
4601	එම	ආනා. කාවච්චි මහමමද	පොල්වැව්වට සුදුසු කැලේ	0 0 37	20
4602	එම	—	කුඹුර, කාවච්චි මහමමද මිසින බලේට අල්ලාහන තිමේ	0 1 18	20

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අකස්		
				මහත.	සක මිල.	රු.
4708	කටුගමපොල	සිකියම 1,525.	නුවරගමකෝරලේ.			
4709	එම	—	පොලව සුදුසු අත්දමුවාකැලේ	11	2 8	16
4710	එම	—	වියව සුදුසු අත්දමුවාකැලේ	6	0 28	16
4711	එම	—	එම	4	2 18	16
4712	එම	—	එම	7	1 9	16
4713	එම	—	එම	5	2 31	16
4714	එම	—	එම	6	0 17	16
4715	එම	—	එම	4	0 23	16
5106	ගල්පොළ	සිකියම 1,686/10.	නුවරගමකෝරලේ.			
5107	එම	—	කුඹුර, පිත්තාමි සහ තවත් අස විසින් බලකන්කාරයට අල් ලාගනැතිබේ	0	0 28	10
3898	කහපත්තලගම	සිකියම 1,309.	නුවරගමකෝරලේ.			
1492	මහකමුව	පි. පිත්තාමි සහ තවත් සතර දෙනෙක්	වියව සුදුසු අත්දමුවාකැලේ	8	0 37	10
1493	එම	සිකියම 380.	වියව සුදුසු ලදකැලේ	3	0 20	11
1555	ගම්බිරිගස්වැව	කදිරගමරල කපුරුලආරච්චිල සහ අප්පු ගාමි මොහොමඩාල	එම	3	1 0	11
1561	කටුකැලියා	සිකියම 385.	කලාමුවේ මිරලෙව්වේ සහ තවත්	4	0 33	10
1567	නිකමුව	සිකියම 387.	වියව සුදුසු කටුපත් කැලේ	0	0 34	10
1569	උඩුකුල	සිකියම 390.	වියව සුදුසු ලදකැලේ	11	1 9	16
1570	එම	සිකියම 392.	වියව සුදුසු කටුපත් කැලේ	5	1 26	10
			එම	5	3 23	10

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකට ගම් අයිතිකාරයෝ සිටින්නම් ඔවුන් විකිනීමේ දිනෙදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් බරපුකාර හිටින්නට හිතාය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාත්මකව සේද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒකපක්ෂිතව සේද දැනගන්නට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුරුනැගෙනහිර කොටසේ ආඥාවලය,
 බහුල්ල, පි. මේලර්,
 වැඩබලන මහසෙනසුනාරිස් මමස.

No. 1,075, N.C. P. Colonial Secretary's Office, Colombo, September 12, 1901.

ON Friday, October 25, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
4406	Tandankulama	S. Kurusu Pedru	Low jungle fit for paddy	3	1 21	10
3238	Ihalagalgiriyeagama	W. A. Banda of Ambagahawewa	Low jungle fit for paddy	0	3 38	10
3437	Hinhabarawewa	L. Wannakurala of Ambagahawewa	High jungle fit for paddy	1	1 5	13
4031	Naiwewa	D. Ranbami Appuhami	Low jungle fit for paddy	10	1 39	10
4668	Adampane	Sinnate Vedarala	Garden leased to applicant	0	2 23	50
2030	Dunupotagama	Jayaturala Korala	Low jungle fit for paddy	10	3 26	10
2258	Palugama	Kalinguwa Vel-vidane	Low jungle fit for paddy	5	3 8	11
2713	Badahela Ranoruwa	Menikage Naide	Low jungle fit for paddy	3	1 5	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
4666	Potanegama	Preliminary plan 1,606.—Willachchiya korale. Sinna Vel-duraya	Jungle fit for garden and for paddy	0	1 32	10
5289	Potanegama	Preliminary plan 1,770/92.—Willachchiya korale. Potta Vel-duraya Abadda	Abandoned garden, being scrub and open land fit for cocconut	0	1 39	15
2117	Karambewa	Preliminary plan 606.—Willachchiya korale. Wolapediya	High jungle fit for paddy	8	3 21	10
2831	Hiriyalegama	Preliminary plan 967.—Willachchiya korale. Sanduwa Padiya	Low jungle fit for paddy	0	3 37	10
2257	Pahalamaragehewa	Preliminary plan 677.—Willachchiya korale. Pinhami Vel-vidane	High jungle fit for paddy	15	3 0	10
2254	Katupatwewa	Preliminary plan 675.—Willachchiya korale. Pinhami Vel-vidane	High jungle fit for cocconut	0	2 29	10
4242	Katupatwewa	Preliminary plan 1,394.—Willachchiya korale. W. Appurala	High jungle fit for paddy	3	0 23	10
4281	Katupatwewa	Preliminary plan 1,399.—Willachchiya korale. K. Kapuruhami	Open land fit for building site	0	2 32	10
2256	Timbiriwewa	Preliminary plan 676.—Willachchiya korale. Jayaturala, late Korala	High jungle fit for paddy	11	2 23	10
5512	Timbiriwewa	Preliminary plan 1,868.—Willachchiya korale. L. Punchirala	Thorny jungle fit for paddy	5	0 6	10
4717	Horiwila	Preliminary plan 1,526.—Willachchiya korale. Attadassi Unnanse	Low jungle fit for cocconut	1	2 18	10
2250	Dangollewa	Preliminary plan 674.—Willachchiya korale. K. Menikrala and others of Ittikulama	Low jungle fit for paddy	6	0 5	10
3292	Ihalawewa	Preliminary plan 1,140.—Willachchiya korale. Mudaliamu Setangirala	Low jungle fit for paddy	5	2 0	10
4033	Millegollewa	Preliminary plan 1,339.—Willachchiya korale. Sinnate Lekama	Part forest and part cleared, fit for paddy	5	3 36	12

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,075, N.C. P.

වම් 1901 ක්වු සැප්තැම්බර් මස 12 වෙනි දින කොළඹ මහජනසභාවේදී ඉකුත් කරනු ලබන කොටස් 22 ක්වු.

ඉකුත් කරනු ලබන කොටස් 22 ක්වු. ඉකුත් කරනු ලබන කොටස් 22 ක්වු. ඉකුත් කරනු ලබන කොටස් 22 ක්වු. ඉකුත් කරනු ලබන කොටස් 22 ක්වු.

සිතියම 1,425. ප්ලාන් මට්ටමේදී.

කො.	මම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහල. ගක මුල.
				අ. රු. ප. රු.
4406	කන්ඩේකලම	ඇස්. කුරුසු ජේෂ්වරා	ලඳකැලේ, මහට සුදුසු සිතියම 1,118.	3 1 21 10
3238	ඉහලලල්කිරියාමම	අම්මකඩවැවේ ඩබ්ලිව්. ඒ. ඩබ්බා	මහට සුදුසු ලඳ කැලේ සිතියම 1,170.	0 3 38 10
3487	කිස්කම්බවැව	අම්මකඩවැවේ ඇල්. වන් කකුරල	මහට සුදුසු අන්දමට කැලේ සිතියම 1,338.	1 1 5 13
4031	කඩිමැව	ඩී. රත්නාම් අප්පුකාම්	මහට සුදුසු ලඳකැලේ සිතියම 1,507.	10 1 39 10
4668	අබ්මපනේ	සික්කානේ වෙදකරු	ඉල්ලුම්කරයාට බද්දටදී කිබෙන මත්ත	0 2 23 50
2030	දුනුපොයකම	ජනකුරල කෝරල	මහට සුදුසු ලඳ කැලේ සිතියම 552.	10 3 26 10

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහන. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
2258	පාලුගම	සිතියම 678. කලීගමා වෙල්ලිදුගේ	වියට සුදුසු ලඳුකැලේ	5 3 8	11
2713	බඩනැලුරනෝරුව	සිතියම 888. මැනිකාගේ හසිදේ	වියට සුදුසු ලඳුකැලේ	3 1 5	10
4666	පොතානේගම	සිතියම 1,506. සිත්තාලේ දුරගා	වියට නොහොත් වත්තට සුදුසු කැලේ	0 1 32	10
5289	එම	සිතියම 1,770/92. පෙන්නා වෙල්ලුරගා අබද්ද	එල්ලකන් සහ කටුපත් සහිත ඉඩමබැවින් අත්පෑර තිබෙන ඉඩම, පොල් වැව්වට සුදුසුයි	0 1 39	15
2117	කරමුව	සිතියම 605. වේලා පේසියා	වියට සුදුසු අන්දමුවා කැලේ	8 3 21	10
2831	කිරිසාලේගම	සිතියම 967. සෙන්දුවා පේසියා	වියට සුදුසු ලඳුකැලේ	0 3 37	10
2257	පහලමාරුකැහැව	සිතියම 677. පිත්තාමි වෙල්ලිදුගේ	වියට සුදුසු අන්දමුවා කැලේ	15 3 0	10
2254	කටුපත්මුව	එම සිතියම 675.	පොල්වැව්වට සුදුසු අන්දමුවා කැලේ	0 2 29	10
4242	එම	සිතියම 1,394. වහිලිච්චි අප්පුරු	වියට සුදුසු අන්දමුවා කැලේ	3 0 23	10
8281	එම	සිතියම 1,399. කේ. කපුරුගාමි	ගෙයක් ගොඩනැගීමට සුදුසු එලි මහන් ඉඩම	0 2 32	10
2256	නිම්පිවුව	සිතියම 676. ජයතුරු හිටපු කෝරල	වියට සුදුසු අන්දමුවා කැලේ	11 2 23	10
5512	එම	සිතියම 1,868. ඇල්. ප්‍රාචීරල	වියට සුදුසු කටුසහිත කැලේ	5 0 6	10
4717	ගොරිමිල	සිතියම 1,526. අත්තදස්සිලන්තානේ	පොල්වැව්වට සුදුසු ලඳුකැලේ	1 2 18	10
2250	අත්තොල්ලුව	සිතියම 674. ඉච්චිතුලමේ කේ. මැනිත් රුල සහ තවත්	වියට සුදුසු ලඳුකැලේ	6 0 5	10
3292	ඉහලමුව	සිතියම 1,140. මුදලිගාමි සෙනෙහිරු	වියට සුදුසු ලඳුකැලේ	5 2 0	10
4033	මිල්ලගොල්ලුව	සිතියම 1,339. සිත්තානේ ලේකම	කොටසක් මුකලාන, කොටසක් එලිකර තිබේ, වියට සුදුසු	5 3 36	12

මෙම ඉඩමකැබෙලි ගැණ අයිතිවාසිකම් කියාසිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් විනිතීමේ දිනේට පැමිණ ඔහුගේ අයිතිවාසිකම් බරපුකරවට බිනාය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේකර්ජනරුලන්තානේගෙන්ද, විනිතීමේ කොන්දේසි ගැණ කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේගෙන්ද දැනගන්ව පුළුවන.

ගැරකර ආණ්ඩුකාර උතුරානන්වකන්සේගේ ආඥාවලය,
බහිල්ලු. පී. වෙලර්,
වැඩබලන මහසෙත්තාරිස් වමික.

No. 1,076, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 12, 1901.

ON Tuesday, October 29, 1901, and the following day, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-three allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,986.—Uddiyankulama korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
5874	Galenbindunuwewa	Kapurala Vel-vidane and 2 others	Chena and jungle fit for paddy	5 1 11	10
5875	Do.	—	Wihena fit for paddy	3 0 6	10
5876	Do.	K. Nambirala and 2 others	Chena fit for paddy	5 0 24	10
5877	Aspayabendiwewa	Claimant—Crown and K. Kapurala and P. Kadirawelate. K. Anumetirala	Pattiya	0 0 30	10
Preliminary plan 1,861.—Uddiyankulama korale. Claimant—Crown.					
5485	Todamaduwa	P. Welate and others of Gal-waduwigama	High jungle fit for paddy	2 0 30	10
5486	Do.	Banda Vel-vidane and others	Chena fit for paddy	16 0 24	10
5487	Do.	do.	Old chena fit for paddy	73 0 6	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,846.—Uddiyankulama korale. Claimant—Crown.						
5434	Siwalakulama	W. A. Banda	Low jungle fit for paddy	1	2 39	10
5435	Do.	do.	do.	0	0 12	10
5436	Do.	A. A. Kapuruhami and others	Chena fit for paddy	1	0 18	10
5437	Do.	W. A. Ranhami Appuhami	do.	2	3 1	10
5438	Do.	T. B. A. Kapurula and others	do.	6	1 28	10
5439	Tamarakulama	A. Kapuruhami and others	do.	6	2 10	10
5440	Do.	do.	Paddy field (encroachment by Ranhami, Appuhami, and Tikiri Appu)	0	0 36	10
Preliminary plan 660.—Uddiyankulama korale. Claimant—Crown.						
2219	Puliyankulama	Hittara Ukkunaide	Forest fit for paddy	4	3 12	11
2222	Do.	Naide Hangilia	do.	5	0 1	11
Preliminary plan 805.—Uddiyankulama korale. Claimant—Crown.						
2493	Puliyankulama	Menikrula Lekama	Paddy field (encroachment by villagers)	11	1 31	25
Preliminary plan 141.—Uddiyankulama korale. Claimant—Crown.						
395	Elapatwewa	—	Low jungle fit for paddy	7	1 28	10
Preliminary plan 801.—Uddiyankulama korale. Claimant—Crown.						
2489	Ihalagama	W. G. Kandate	Low jungle fit for paddy	4	0 24	10
Preliminary plan 681.—Uddiyankulama korale. Claimant—Crown.						
2267	Ihalakanhindigama	Kadirate Vel-vidane	Scrub jungle fit for paddy	3	3 33	10
Preliminary plan 1,530.—Uddiyankulama korale. Claimant—Crown.						
4728	Watarakwewa	Pina Vel-pediya and others	Low jungle fit for paddy	6	3 2	10
Preliminary plan 1,936.—Matumbuwa korale. Claimant—Crown.						
5722	Weragala	K. G. Samittara and others	Low jungle fit for paddy	0	2 33	10
Preliminary plan 630.—Matumbuwa korale. Claimant—Crown.						
2159	Horiwila	Kowurula Kapurula and others	Low jungle fit for paddy	5	0 19	10
2160	Do.	P. Perera	do.	25	0 11	10
Preliminary plan 737.—Matumbuwa korale. Claimant—Crown.						
2462	Marikarayagama	Appuralage Udayare	Low jungle fit for paddy	11	0 20	10
Preliminary plan 874.—Matumbuwa korale. Claimant—Crown.						
2682	Galapitagala	Hinukkiriya Welatege Kapurula and others	Forest fit for paddy	8	0 38	15
Preliminary plan 1,454.—Matumbuwa korale. Claimant—Crown.						
4463	Mahadiwulwewa	J. V. Appuwa	Open land fit for paddy	0	3 14	10
Preliminary plan 617.—Matumbuwa korale. Claimant—Crown.						
2141	Habarane	P. Perera	Forest fit for garden and field	25	2 28	15
Preliminary plan 618.—Matumbuwa korale. Claimant—Crown.						
2145	Rambewa	Kudarala Vel-vidane	Low jungle fit for paddy	11	0 11	10
Preliminary plan 623.—Matumbuwa korale. Claimant—Crown.						
2150	Palugaswewa	Wannihami Vel-vidane	Low jungle fit for garden	8	0 33	10
Preliminary plan 629.—Matumbuwa korale. Claimant—Crown.						
2158	Habadiwulwewa	Kapurula Vel-vidane	Low jungle fit for paddy	14	2 11	10
Preliminary plan 683.—Matumbuwa korale. Claimant—Crown.						
2272	Migahapattiya	Wannihami Lekama and others	Scrub (part fit for paddy, part for garden, but said to be liable to periodical submersion by the Yan-o-ya)	13	2 20	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 845.—Ulagalla korale. Claimant—Crown.					
2593	Marakkulama	S. Kadirawela Vidane	Low jungle fit for paddy	0 3 0	15
Claimant—S. Kadirawela Vidane.					
A 122	Marakkulama	—	Field	3 3 23	40
Preliminary plan 1,057.—Ulagalla korale. Claimant—Crown.					
2969	Labunoruwa	K. G. Hawadiya Vel-duraya	Forest fit for paddy	8 1 2	15
Preliminary plan 828.—Ulagalla korale. Claimant—Crown.					
2563	Tirappane	Naiderala Korala	Field (encroachment by Naiderala Korala)	1 0 37	50
Preliminary plan 1,254.—Ulagalla korale. Claimant—Crown and Kandutture Banda of Potuwewa.					
H 124	Tirappane	Kapurala, late Vel-vidane	High jungle fit for paddy	2 0 22	15
Preliminary plan 696.—Ulagalla korale. Claimant—Crown.					
2301	Mawatawewa	Malhami Araochchi	Forest and jungle fit for paddy	4 0 27	15
Preliminary plan 206.—Ulagalla korale. Claimant—Crown.					
670	Sembukulama	—	Forest fit for paddy	8 2 38	10
671	Do.	—	do.	2 1 25	10
672	Do.	—	do.	1 2 7	10
678	Wellamudawa	—	Scrub fit for paddy	7 3 26	10
679	Do.	—	do.	14 3 20	10
Preliminary plan 710.—Ulagalla korale. Claimant—Crown.					
2327	Kunjikulama	Kadirage Janguwa	Low jungle fit for paddy	9 1 2	10
Preliminary plan 745.—Ulagalla korale. Claimant—Crown.					
2395	Galkulama	R. V. Menikrala	Low jungle fit for garden	2 3 25	10
Preliminary plan 1,131.—Ulagalla korale. Claimant—Crown.					
3273	Perimiyankulama	K. Kudarala and another	Forest fit for garden	2 3 34	10
3276	Do.	do.	do.	0 3 35	10
Preliminary plan 155.—Ulagalla korale. Claimant—Crown.					
412	Tirappane	—	Waste land	1 1 16	10
413	Do.	—	do.	0 2 10	10
414	Do.	—	Waste land (part asweddimisable)	1 2 10	10
416	Tirappane and Mawatawewa	—	Waste land	23 2 30	10
Preliminary plan 1,058.—Ulagalla korale. Claimant—Crown.					
2972	Muriyakadawela	—	Waste land (rocky)	1 0 30	10
2975	Do.	—	Part garden and part waste land (encroachment by Punchediappu Lekama)	0 0 34	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No 1,076, N.C. P.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 12 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථලනායකයන්ගේ කන්තෝරුවේදීය.

ලැබුණු දිසාවේ ආණ්ඩුවේ මහජනනායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු මහකෝම්බු මස 29 වෙනි දිනවු අහසරුවද සහ ඊට පසු වදන් දවල් 12ව අනුරධපුර කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරු දෙන්නට ගෙදෙනවා ඇත. ලැබුණු දිසාවේ අනුරධපුර පලාතේ හුරුව පලාත සහ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 53ක් සිතියම 1,986. උඩ්විසන්කුලම කෝරළේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව. අක්කර මහස. සක මිල. අ. රු. ප. රු.

නො.	මම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	අ. රු. ප. රු.
5874	ගලෙන්බිදුනුවාව	කපුරුල වෙල්විදුනේ සහ හමන් දෙන්නෙක්	වියව සුදුසු හේන සහ කැලේ	5 1 11 10
5875	එම	—	වියව සුදුසු වි හේන	3 0 6 10

නො.	ගම.	ඉල්ලුම්කරයාගේ නම.	අන්දම.	අක්කර මහත. යක මිල.	
				අ. රු. ප.	රු.
5876	ගලෙක්කිදුනුවාව	කේ. හමිරිල සහ තවත් දෙනෙක්	එයට සුදුසු හේය	5	0 24 10
5877	අස්සාබැඳිවැව	අයිතිකම් කියන්නා—ආණ්ඩුව සහ කේ. කපුරුල සහ පී. කදිරවේලාගේ.	එයට සුදුසු හේය	0	0 30 10
5485	කෝඩාමඩුව	සිතියම 1,861. උඩහිටත් කුලුම කෝරලේ. පී. වෙලාගේ සහ ගල්වඩුවා	අයිතිකම් කියන්නා—ආණ්ඩුව.	2	0 30 10
5486	එම	ගම නවත්ත	එයට සුදුසු අත්දැකීමානාලේ	2	0 30 10
5487	එම	බන්ඩා, වෙල්විදුගේ සහ තවත්දෙන	එයට සුදුසු හේය	16	0 24 10
5434	සිව්ලාකුලම	සිතියම 1,846. බිඹිලිපි. ඒ. බන්ඩා	එයට සුදුසු පරණ හේය	73	0 6 10
5435	එම	එම	එයට සුදුසු ලදකැලේ	1	2 39 10
5436	එම	ඒ. ඒ. කපුරුගාමි සහ තවත්දෙන	එයට සුදුසු හේය	0	0 12 10
5437	එම	බිඹිලිපි. ඒ. රංගාමි අප්පුකාමි	එයට සුදුසු හේය	1	0 18 10
5438	එම	පී. බී. ඒ. කපුරුල සහ තවත්දෙන	එයට සුදුසු හේය	2	3 1 10
5439	නාමරකුලම	ඒ. කපුරුල සහ තවත්දෙන	එයට සුදුසු හේය	6	1 28 10
5440	එම	එම	එයට සුදුසු හේය	6	2 10 10
2219	පුලියන්කුලම	සිතියම 660. හිච්චර ලක්කුකඩ්දේ	එයට සුදුසු මුකලාන	4	3 12 11
2222	එම	නයිදේනන්තිලියා	එම	5	0 1 11
2493	එම	සිතියම 805. මැතිකරු ලේකම	ගම්මුත් මිසින් මැදිකර ගණන් නිවෙහ කුඹුර	11	1 31 25
395	ඇලපත්වැව	සිතියම 141. —	එයට සුදුසු ලදකැලේ	7	1 28 10
2489	ඉහලතම	සිතියම 801. බිඹිලිපි. ඒ. කන්දගේ	එම	4	0 24 10
2267	ඉහලකංකිදිගම	සිතියම 681. කදිරගේ වෙල්විදුගේ	එයට සුදුසු හේය	3	3 33 10
4728	වටරැක්වැව	සිතියම 1,530. පිභාවෙල්පේඩියා සහ තවත් දෙන	එයට සුදුසු ලදකැලේ	6	3 2 10
5722	වේරගල	සිතියම 1,936. මාවගුවාකෝරලේ. කේ. ඒ. සමන්තර සහ තවත් දෙන	එයට සුදුසු ලදකැලේ	0	2 33 10
2159	ගොරිපිල	සිතියම 630. කපුරුල කපුරුල සහ තවත් දෙන	එම	5	0 19 10
2160	එම	පී. පෙරේරා	එම	25	0 11 10
2462	මරිකාරගම	සිතියම 787. අප්පුරලගේ උඩගාමේ	එම	11	0 20 10
2682	ගලපිටගල	සිතියම 874. හිනුක්කුකාමේ වේලාගේගේ කපුරුල සහ තවත් දෙන	එයට සුදුසු මුකලාන	8	0 38 15
4463	මකදිවුල්වැව	සිතියම 1,454. ජේ. ඩී. අප්පුරා	එයට සුදුසු එලිමකන් ඉඩම	0	3 14 10
2141	පඹරගේ	සිතියම 617. පී. පෙරේරා	වත්තම කොකොන් කුඹුර කව සුදුසු මුකලාන	25	2 28 15
2145	රැඹුව	සිතියම 618. කුඩාරුල වෙල්විදුගේ	එයට සුදුසු ලදකැලේ	11	0 11 10
2150	පළමුවැව	සිතියම 623. වත්තිහාමි වෙල්විදුගේ	වත්තම සුදුසු ලදකැලේ	8	0 33 10
2158	කබදිවුල්වැව	සිතියම 629. කපුරුලවෙල්විදුගේ	එයට සුදුසු ලදකැලේ	14	2 11 10
2272	මිහකපට්ටිය	සිතියම 683. වත්තිහාමි ලේකම සහ තවත් දෙන	කවුපත්, කොටසක් වතු ඉඩමවද කොටසක් මිහට්ටු සුදුසු, කුමුත් ගාන් මගේ වතුරට නලීන් කල ගවයන්ව පුළුවනයි කියති	13	2 20 10
2593	මාරක්කුලම	සිතියම 845. උලගල්ලකෝරලේ. ඇස්. කදිරවේලා විදුගේ	එයට සුදුසු ලදකැලේ	0	3 0 15
A 122	එම	අයිතිකම් කියන්නා—ඇස්. කදිරවේලා විදුගේ.	කුඹුර	3	3 23 40

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අක්ෂර.	මක. අ. රු. ප.	අක්ෂර. ගක මිල. රු.
2969	ලවුනෝරුව	සිකියම 1,057. කේ. ජී. කවචියා වෙල්ලුරා	විංච සුදුසු මුකලාන	8 1 2	15
2563	කිරපපනේ	සිකියම 828. තසිදුරුකෝරල	කුඹුර, තසිදුරුකෝරල විසින් මැදිකරගත කිවෙහි	1 0 37	50
H 124	කිරපපනේ	සිකියම 1,254. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ පොදුවැවේ කඳුකරේ බන්ඩා. කපුරුගු හිටපු වෙල්ලුරාගේ	විංච සුදුසු අත්දමුවා කැලේ	2 0 22	15
2301	මාවතවැව	සිකියම 696. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. මල්කාමි ආරච්චි	විංච සුදුසු කැලේ සහ මුකලාන	4 0 27	15
670	සෙමුකුලුව	සිකියම 206.	විංච සුදුසු මුකලාන	8 2 38	10
671	එම	—	එම	2 1 25	10
672	එම	—	එම	1 2 7	10
678	වෙල්ලුමුදුව	—	කපුරුගු, විංච සුදුසු	7 3 26	10
679	එම	—	එම	14 3 20	10
2327	කුන්දිකුලුව	සිකියම 710. කදිරගේ ජන්දුවා	විංච සුදුසු ලදකැලේ	9 1 2	10
2395	ගල්කුලුව	සිකියම 745. ආර්. වි. මැතිකරු	වත්තව සුදුසු ලදකැලේ	2 3 25	10
3273	පෙරිමියන්කුලුව	සිකියම 1,131. කේ. කුඩාරු සහ කවන් කොනක්	වතු ඉඩමකට සුදුසු මුකලාන	2 3 34	10
3276	එම	එම	එම	0 3 35	10
412	කිරපපනේ	සිකියම 155.	මුඩු කිට	1 1 16	10
413	එම	—	එම	0 2 10	10
414	එම	—	මුඩුකිට, කොටසක් අස්වද්ද අත්ව පුළුවන	1 2 10	10
416	කිරපපනේ සහ මාවත වැව	—	මුඩුකිට	23 2 30	10
2972	මුරියාකඩවල	සිකියම 1,058.	මුඩුකිට, ගල්සකිතට	1 0 30	10
2975	එම	—	කොටසක් වත්ත, කොටසක් මුඩුකිට, පුත්ඵආප්පු ලේකම් විසින් මැදිකර ගණ කිවෙහි	0 0 34	10

මෙම ඉඩම් කැබ්ලේ ගැණ අයිතිවාසිකම් කියාපිටින යම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනෙහි පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට හිතා.

මෙම ඉඩම් ගැණ මැදිකර කාරණා සර්වේශ්වර්තවලට නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු නන්සේගෙන් අඥවලෙස,
ධම්ප්පු. ටී. වෙලර්,
මැඩිවල න මහසේනාකාරිස් වමක.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 405, P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 13, 1901.

ON Tuesday, November 12, 1901, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 957.	Description.	Extent.
		Name of Land.		A. R. P.
3290	Baddegama in Bogoda korale of Yatikinda	Warralandapatana	Patana	5 2 3
3291	Medawelagama in Passara korale of Yatikinda	Nayemadapatana	Patana	7 1 6

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 405, P. OF U.

වස 1901 ක්වු කැල්කැමු මස 13 වෙනි දින කොළඹ මහලොකුකාරිස්ලන්තාන්දේගේ කන්තෝරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුපති ඒජන්ත උත්තාන්දේගේ විසින් දෙසී පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 ක්වු කොළඹ මස 12 වෙනි දින වු අඟහරුවාද දවල් 1 ව බදු ලේ කවිවෙර්දේදී වෙන්දේසියට පිටුපත්ව යෙදෙනවා ඇත.

ලංකා දිසාවේ බදු පලාතේ ගවිකීද කොළඹ, සඳේ පිහිටා තිබෙන බිම්කැබලි 2 ක්.
සිතියම 957.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මනක.	අක්කර.
				අ. රු. ප.	රු.
3290	බැද්දේගම	වරල්ලන්දේපහත සිතියම 958.	පහත	5 2 3	10
3291	මැදවෙලගම	තාදේමචේපහත	එම	7 1 6	10

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේසර්පනරුල්කැනගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන ලංකා පලාතේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත හැකිය.

ගරුගර ආණ්ඩුකාර උතුමානන්වසන්දේගේ ආඥාව ලෙස,
ඩබ්ල්යු. පී. වෙලර්,
වැඩබලන මහලොකුකාරිස් වමිස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Lease of Plumbago Land, Ratnapura District.

THE Government Agent of the Province of Sabaragamuwa will receive sealed tenders for the purchase of the lease of the right to dig for plumbago in the Crown land called Wallagaldolabodahena, lot No. 1 in preliminary plan 728, 5 acres 3 roods and 9 perches in extent, situated at Nugadanda in Kuruwiti korale, for a term of three years.

- The tenders, which must be in sealed envelopes superscribed "Tender for the Plumbago Land Wallagaldolabodahena," will be received at the Ratnapura Kachecheri until 1 P.M. on Tuesday, November 5, 1901, when they will be opened, and all persons making tenders or their accredited agents will be required to be present to satisfy the Government Agent that the tenders are *bona fide*.
- The person whose tender is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay one-tenth of the amount at once and sign conditions of sale.
- Within thirty days after the communication of the approval of Government, the person whose bid is accepted shall pay one year's rent to the Government Agent at Ratnapura and enter into a bond for the fulfilment of the conditions on which the tender is accepted, and for the payment of the amount in due dates.
- If no satisfactory tender is received, the Government Agent will put up the sale of the lease of the land to public auction at once.

Government Agent's Office,
Ratnapura, September 16, 1901.

EVAN M. BYRDE,
Government Agent.

රත්නපුර පලාතේ මිහිරන් ඉඩම බදු විකිනීමයි.

- කුරුවිටිකෝරලේ නුගදන්තේ පිහිටා තිබෙන නොම්මර 728 වේ පලාත කරදැසියේ පෙනෙන I. ඉලක්කම් දරණ අක්කර 5 කුත් රූ 3 කුත් පර්ච්ස් 9 ක් මහත වල්ලාගල්දොලබොදාහෙන කිසික රජසන්තක ඉඩමේ අවරුදු තුනක් ඇතුලත මිහිරන් සාදා ගැනීමේ බලය ඉල්ලා එවනලද ඉල්ලුම් පත්‍ර සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්දේගේ විසින් බාරගන්ව යෙදෙනවා ඇත.
- "Tender for the Plumbago Land Wallagaldolabodahena" ගන වාසගම දරණ මුද්දරලත් ඉල්ලුම්පත්‍ර රත්නපුරේ කවිවෙර්දේදී 1901 කේ කොළඹ මස 5 වෙනි අඟහරුවාද පස්වරු 1 කේ කනිසම වනතුරු බාරගෙන කඩා බලනවා ඇත. එවිට ඉල්ලුම්කාරගේ නොහොත් ඒ වෙනුවට ක්‍රියාකෙරීමට නිසි බලයලත් අය ඉදිරියට පැමින එම ඉල්ලුම්පත්‍ර ඇත්තේ ඒවා හැරීමට ඒජන්ත උත්තාන්දේගේ ඒජන්තවරයාගේ ඔනෑම ඔනෑමය.
- ආණ්ඩුවෙන් සරිකරීමට ගතවන ඒජන්ත උත්තාන්දේගේ විසින් බාරගන්ව යෙදෙන ඉල්ලුම්පත්‍රය අසිතිකාරය විසින් ඉල්ලනලද මුදලෙන් දහයෙන් කොටසක් වසාම ගෙවා විකුණුම් කොන්දේසි අත්සන්කරන්ට ඕනෑය.
- ඉල්ලුම් ආණ්ඩුවෙන් සරිකරීමට ද නුදුරු දවස් තිසක් ඇතුලතදී අවරුද්දක මුදල රත්නපුරේ ඒජන්ත උත්තාන්දේගේ ගෙවන්ටද බද්දේ කොන්දේසි පිලිපැදීම සහ නිම දිනවලට මුදල් ගෙවීම පිනිසත් ඔප්පුවකට බැඳෙන්නටද ඕනෑය.
- බාරගන්ව පුළුවන් ඉල්ලුම් පත්‍රයක් නොලැබුණොත් ඉඩමේ බද්ද වසාම වෙන්දේසිකරන්ට යෙදෙනවා ඇත.

වස 1901 ක්වු සැප්තැම්බ් මස 16 වෙනි දින රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්දේගේ කන්තෝරුවේදී.

ඉවන් ඇම්. බර්ඩ්,
ආණ්ඩුවේ ඒජන්ත වමිස.

No. 373, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 8, 1901.

ON Tuesday, November 5, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Pelmadulla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-one allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 23 (cadastral survey). Village—Dombagammana.						
1	Kukulgalawatta, &c.	D. Kirianchiya and others	Gardens	28	2 6	60
3	Amunukoregawahenyaya, &c.	K. Rana and others	Chenas	689	0 0	10
5	Muttettudeniyaakumbura	D. Mutumenika and others	Paddy field	1	0 0	10
6	Ketawalawatta	K. Kirianchiya and others	Garden	0	2 22	20
7	Ellandawatta	K. Salonchiya and others	do.	0	0 32	20
8	Mirishenawatta	do.	do.	0	3 36	20
9	Medamukalanawatta	R. Podiya and others	do.	0	1 9	20
10	Deniyanageowita	D. Mohottihami and others	Owita	3	0 0	40
11	Tippolawatta	D. Mutumenika and others	Garden	3	1 25	20
12	Kajugahagulanawatta	K. Manonchiya	do.	0	0 31	20
13	Muttettukumbura	D. Mutumenika and others	Paddy field	2	1 16	75
14	Narangahakumbura, &c.	T. Kirimenika and others	do.	7	1 30	75
15	Talgahaowita	D. Mutumenika and others	Owita	8	2 14	10
16	Mikandewatta	D. Kone and others	Garden	3	1 31	30
17	Noragallegewatta	K. Ratta and others	do.	6	2 22	20
18	Asseduma (Talakumbura)	D. Mutumenika and others	Paddy field	6	0 0	60
19	Potuwila	do.	Deniya	25	3 10	10
20	Tikiriyananatta	R. Ratta and others	Garden	1	3 22	20
22	Nindawattadeniya	N. Kirianchiya and others	Deniya	0	3 4	10
24	Nindawatta	do.	Garden	13	2 25	25
25	Ingurugalehenyaya, &c.	K. Rana and others	Chena	36	3 10	10
26	Nindawattadeniya	N. Kirianchiya	Deniya	0	0 24	10
27	Bandarawatta	D. Mutumenika and others	Garden	0	1 15	20
28	Kattadigewatta	do.	do.	9	2 25	20
29	Mudiyanselagewatta	do.	do.	8	1 10	100
30	Ellaliyaddakumbura	do.	Paddy field	1	0 0	75
31	Disanayakearawewita	D. Kirianchiya and others	Owita	1	1 4	10
32	Disanayakearawewatta	do.	Garden	1	2 7	40
33	Disanayakearawekumbura	do.	Paddy field	1	0 8	75
34	Bilingahadeniyawatta	do.	Garden	0	1 18	20
35	Bilingahadeniya	do.	Paddy field	0	0 28	60
36	Digana and Weliliyadda	A. Sanchi and others	do.	2	1 20	75
Preliminary plan 24 (cadastral survey). Village—Dela.						
1	Liyanagahabewilahlenyaya	Mudalihami Arachchi and others	Chena	299	1 0	10
2	Panagama watta	A. Ukkunaide and others	Garden	4	2 31	70
3	Abanchihenawatta	Mudalihami Arachchi and others	do.	0	2 24	50
4	Godakumbura, &c.	W. Hin Nilame and others	Paddy field	15	1 12	100
5	Egodawatta	U. Ukkuhatana and others	Garden	0	3 10	50
6	Bogahaowita	W. Hin Nilame and others	Owita	7	2 22	30
7	Ambalangodellewatuwaya	G. Ranhenaya and others	Garden	9	3 30	100
8	Delwalakumbura	W. Hin Nilame and others	Paddy field	1	2 10	75
9	Pansalawatta	Dela Pansala	Garden	0	2 5	60
10	Tabarumewatta, &c.	W. K. Ratuhami and others	Gardens	35	2 20	100
11	Kapugasarawekumbura	do.	Paddy field	3	0 10	100
12	Kapugasarawewita	Mudalihami Arachchi and others	Owita	2	2 32	40
13	Pelapolwatta	O. Punchi Etana and others	Garden	7	2 10	60
14	Guletotahena, &c.	do.	Chena	5	1 14	10
15	Pitadapelekumburuyaya	W. Hin Nilame and others	Paddy field	29	0 0	100
16	Godellewatuyaya, &c.	D. Dingiriya and others	Gardens	12	0 10	30
16½	Paragahaelagawa-assedduma	U. Kiriasanga and others	Paddy field	0	2 33	25
17	Mahawilakumbura	W. Hin Nilame and others	do.	2	1 20	100
18	Kospelawattahenyaya	do.	Chena	386	0 0	20
19	Gedaragawaowitakumbura	P. Dingirihami and others	Paddy field	1	0 22	100
20	Mahagamagewatta	M. Ran Etana and others	Gardens	14	0 0	50
21	Wadigeasseddumakumbura	W. Hin Nilame and others	Paddy field	0	1 21	100
22	Bogahagawaowita	do.	Owita	1	0 16	10
23	Delgahakumbura	Don Juan Naide and others	Paddy field	6	0 27	100
24	Tittadehigahahena	W. Hin Nilame and others	Chena	16	3 27	10
26	Pahalawatuyaya	Don Juan Naide and others	Gardens	7	1 19	60
27	Gulanehenawatta	do.	Garden	0	1 30	15
28	Halgasmullewatta	do.	do.	1	0 8	100
29	Narangastotaowita	W. Hin Nilame and others	Owita	3	0 23	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 373, P. OF S.

වෛ 1901 ක්වු සැප්තැම්බර් මස 8 වෙනි දින කොළඹ

මහසෙත්‍යාරීඝ්ටිකානන්සේනේ කන්තෝරුවෙහිදී.

සමරගමු දිසාවේ ඒජන්තලායකරුණේ ප්‍රසිද්ධ අයුරු පහක සඳහන්වෙහි ආණ්ඩුව සත්කය ඉඩම් ආණ්ඩුවේ යිගේගමු ප්‍රකාරයට වෛ 1901 ක්වු කොළඹේදී මස 5 වෙනි දිනට අගහරුවාද පස්වරු 1ට පැල්මඩුල්ලේ තානාගමේදී වෙන්දේසි කර කුණ්ඩට ගෙදෙනවා දැන.

සමරගමු දිසාවේ රත්නපුර පලාතේ නවදුන්නායාරලේ පිහිටාගියෙහි සිම්කැරෙහි.

සිසංසම 23. ගම—දොගමමමන.

කො.	ඉඩමේ නම.	අයිතියාමුණිකයන්.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කර ගන් මි. රු.
1	කුකුල්ගලවත්ත සහ තවත් වතු	සී. කීර්තිමානසා සහ තවත් අය	වතු	28 2 6	60
3	අමුකුකොරේගොව්ගේන්සාස සහ තවත්	කේ. රතන සහ තවත් අය	ගේන	689 0 0	10
5	මුත්තොව්දෙහිගෙකුමුර	සී. මුතුමැහිනේ සහ තවත් අය	කුමුර	1 0 0	10
6	කොටවලවත්ත	කේ. කීර්තිමානසා සහ තවත් අය	වත්ත	0 2 22	20
7	ඇල්අදවත්ත	කේ. සලෝමානසා සහ තවත් අය	එම	0 0 32	20
8	මිරිසමගේවත්ත	එම	එම	0 3 38	20
9	මැදමුකලාගේවත්ත	පී. පොහොසත සහ තවත් අය	එම	0 1 9	20
10	දෙහිසන්ගේවත්ත	සී. මොහොමඩ්විසාම් සහ තවත් අය	මුත්ත	3 0 0	40
11	නිසපොලේවත්ත	සී. මුතුමැහිනේ සහ තවත් අය	වත්ත	3 1 25	20
12	කපුගහගලගේවත්ත	කේ. මනෝමානසා	එම	0 0 31	20
13	මුත්තොව්දෙහිගෙකුමුර	සී. මුතුමැහිනේ සහ තවත් අය	කුමුර	2 1 16	75
14	කාරන්ගහකුමුර සහ තවත්	පී. කීර්තිමානසා සහ තවත් අය	එම	7 1 30	75
15	කල්ගහමුත්ත	සී. මුතුමැහිනේ සහ තවත් අය	මුත්ත	8 2 14	10
16	මිකන්දේවත්ත	සී. කොනේ සහ තවත් අය	වත්ත	3 1 31	30
17	කොරගල්ලගෙවත්ත	කේ. රත්නා සහ තවත් අය	එම	6 2 22	20
18	අස්සැද්දුම (ගලකුමුර)	සී. මුතුමැහිනේ සහ තවත් අය	කුමුර	6 0 0	60
19	පොකුමුර	එම	දෙහිස	25 3 10	10
20	විකීර්තිකන්ත	ආර්. රත්න සහ තවත් අය	වත්ත	1 3 32	20
22	නිකන්දේවත්ත	ආර්. කීර්තිමානසා සහ තවත් අය	දෙහිස	0 3 4	10
24	නිකන්දේවත්ත	එම	වත්ත	13 2 25	25
25	ඉතුරුගලගේනසාස සහ තවත්	කේ. රතන සහ තවත් අය	ගේන	36 3 10	10
26	නිකන්දේවත්ත	ආර්. කීර්තිමානසා	දෙහිස	0 0 24	10
27	බන්ඩාරවත්ත	සී. මුතුමැහිනේ සහ තවත් අය	වත්ත	0 1 15	20
28	කලිට්ඨගේවත්ත	එම	එම	9 2 25	20
29	මුදිගන්සෙලාගේවත්ත	එම	එම	8 1 10	100
30	ඇල්ලලියාදේවත්තකුමුර	එම	කුමුර	1 0 0	75
31	දිසානායකආරම්බේවත්ත	සී. කීර්තිමානසා සහ තවත් අය	මුත්ත	1 1 4	10
32	දිසානායකආරම්බේවත්ත	එම	වත්ත	1 2 7	40
33	දිසානායකආරම්බේකුමුර	එම	කුමුර	1 0 8	75
34	බිලිගහදෙහිගෙවත්ත	එම	වත්ත	0 1 18	20
35	බිලිගහදෙහිස	එම	කුමුර	0 0 28	60
36	දිගන සහ වැලිලියාදේ	පී. සාන්ති සහ තවත් අය	එම	2 1 20	75
සිසංසම 24. ගම—දුලු.					
1	ලික්ගහබැව්ලුගේන්සාස	මුදලියාම් ආරම්භ සහ තවත් අය	ගේන	299 1 0	10
2	පනගමවත්ත	පී. උත්තකසිදේ සහ තවත්	වත්ත	4 2 31	70
3	අබන්තිගේනේවත්ත	මුදලියාම් ආරම්භ සහ තවත්	එම	0 2 24	50
4	ගොඩකුමුර සහ තවත්	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	කුමුර	15 1 12	100
5	එගොඩවත්ත	සු. උත්තකසා සහ තවත්	වත්ත	0 3 10	50
6	බෝගහමුත්ත	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	මුත්ත	7 2 22	30
7	අඹලාගොඩැල්ලේ වතුයාස	පී. රත්නෝනසා සහ තවත්	වත්ත	9 3 30	100
8	දෙල්වලකුමුර	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	කුමුර	1 2 10	75
9	පත්සලේවත්ත	දුලුපත්සල	වත්ත	0 2 5	60
10	කැබැරුවත්ත සහ තවත් වතු	බිබිලිච්. කේ. රතුකාමි සහ තවත්	එම	35 2 20	100
11	කපුගහආරම්බේකුමුර	එම	කුමුර	3 0 10	100
12	කපුගහආරම්බේ මුත්ත	මුදලියාම් ආරම්භ සහ තවත්	මුත්ත	2 2 32	40
13	පැලපොල්වත්ත	සී. පුංචි එනනා සහ තවත්	වත්ත	7 2 10	60
14	ගලේකොට ගේන සහ තවත්	එම	ගේන	5 1 14	10
15	සිටදෙපැලේ කුමුරුයාස	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	කුමුර	29 0 0	100
16	ගොඩැල්ලේවතුයාස සහ තවත් වතු	සී. සිංහරිභා සහ තවත්	වත්ත	12 0 10	30
16½	පරගහඇලුගොඩා අස්සැද්දුම	සු. කීර්තිමානසා සහ තවත්	කුමුර	0 2 33	25
17	මහවිල්ලකුමුර	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	එම	2 1 20	100
18	කොහිපැලවත්තේ ගේන්සාස	එම	ගේන	386 0 0	20
19	ගෙදරගොඩමුත්ත කුමුර	පී. සිංහරිභාමි සහ තවත්	කුමුර	1 0 22	10
20	මහගමගේවත්ත	ඇම්. රත්නායක සහ තවත්	වත්ත	14 0 0	50
21	විඳගේ අස්සැද්දුම කුමුර	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	කුමුර	0 1 21	100
22	බෝගහගොඩ මුත්ත	එම	මුත්ත	1 0 16	10
23	දෙල්ගහකුමුර	දෙ. ප්‍රවන්තසිදේ සහ තවත්	කුමුර	6 0 27	100
24	නික්කදෙහිගහගේන	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	ගේන	16 3 27	10
26	පහලවතුයාස	දෙ. ප්‍රවන්තසිදේ සහ තවත්	වත්ත	7 1 19	60
27	දුලුගහගේන වත්ත	එම	වත්ත	0 1 30	15
28	කල්ගහමුල්ලේවත්ත	එම	එම	1 0 8	100
29	කාරන්ගහකොට මුත්ත	බිබිලිච්. සිත්හිලුමේ සහ තවත්	මුත්ත	3 0 23	20

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුන්ට දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානකුමාගෙන්ද, පිහිටීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සපරගමු දිසාවේ ඒජන්තලායකරුණේගෙන්ද දැනගත්ට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේනේ ආඥාවලෙස,

බිබිලිච්. පී. මේරිස්,
වැඩබලන මහසෙත්‍යාරීඝ්ටිකානන් වම්මන

No. 374, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 15, 1901.

ON Thursday, November 7, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.
Preliminary plan 956. Village—Madalagama in Atakalan korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Ra.	
2708	Welagodamukalana	Crown	Forest	1	1 0	10
2710	Do.	do.	do.	5	0 0	10
7292	Minuwanwilahena	Crown	Forest	3	1 34	10
2023	Godagampolahena	Crown	Jungle	6	1 2	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 374, P. OF S.

වෛ 1901 ක්වු සැප්තැම්බ් 15 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නිලධාරීවරු ප්‍රකාරව වෛ 1901 ක්වු නොවැම්බ් 7 වෙනි දින වුහස්පතින්දා පස්වරු 1 වරක් පුරේ කඩවිටියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ පිහිටා තිබෙන හිමිකැබෙලි 4ක්.

සිතියම 956. ගම—මඩලගම, අවකලත්තෝරලේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කරසක මහත. වටිනාකම.		
				අ. රු. ප.	රු.	
2708	වෙලේගොඩ මුකලාන	ආණ්ඩුව	මුකලාන	1	1 0	10
2710	එම	එම	එම	5	0 0	10
7292	මිනුඵ වව්ලගේන	සිතියම 8,795. ගම—එල්ලාවල, කුරුවිටිකෝරලේ.	මුකලාන	3	1 34	10
2023	ගොඩනම්පොලගේන	සිතියම 670. ගම—වේරගම, නවදුන්නෝරලේ.	කැලේ	6	1 2	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුරකාරනා මිනිස්සෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරනා සබරගමු පලාතේ ආණ්ඩුවේ මහජන්තවරයාගේ දුන්ගත්ව ප්‍රථමය.

ගරුතර ආණ්ඩුකාර උතුමානවකන්තේ ආඥාව ලෙස,
වහිල්ලු. ටී. වේලර්,
වැඩවලන මහසෙනසුනාධිපති මමිත.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for an approach road to the Goods Station at Maradana Junction in connection with the Kelani Valley Railway, to wit :-

Preliminary plan 11,227. Village—Maradana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A. R. P.	
H 811	—	Grass land with cocoanut and arecanut plants	G. D. Hendrick Appuhamy	0	1 16-50
I 811	Katagahawatta	Garden with cocoanut and mango trees	A. L. M. Alia Marikar	0	0 19-25
				0	1 35-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on October 16, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, September 16, 1901.

F. R. ELLIS,
Government Agent.

ව 1876 ක්‍රි. අවුරුද්දේ කොමර් 3 වන ආඥාවකට අනුව සිටින ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට
 කට, එකම:—කැලනි වැලි රේල්වේ සමාජික මරදුනේ ස්වදේශයට පාරක් සෑදීම පිණිස ලෙඩි සහ
 සදහා වෙහෙස වූවන්ට ලබාදීමට සදහා ක්‍රියාකරණ පිණිස “වම් 1876 දේ ඉඩම් ලබාදීමේ ආඥාව”
 යටතේ කොමර් 3 වන ආඥාවට අනුව ප්‍රකාරයට පාරක් මැනීමට මැනීමට අනුමැතිය ලබාදීමට අවශ්‍ය
 සේවය කිසිදුකාර මට අණලිය කිරීම, ඒ ඉඩම් නම:—

සිතියම 11,227. ගම—මරදුන.

නො.	ඉඩම් නම.	අත්දැම.	අයිතිකරු නම.	මතක. අ. රු. ප.
H 811	—	කහකොල ඉඩම, පොල්පැල සහ පුවක්පැලක් නිංචතට	ජී. ඩී. ගෙන්ඩ්‍රික් අප්පුහාමි	0 1 16.50
I 811	කොස්ගමවත්ත	වත්ත, පොල් සහ අඹගස්	ඒ. ඇල්. ඇම්. අලියමරි කාරි	0 0 19.25

එබැවින් ඉඩම් අයිතිකරු කැණීමට ආණ්ඩුවේ කල්පනාව නිවෙහ වට පොදුපනතට දැනගැනීම සදහා
 කන්වෙති වගන්තියේ ඔහුකර නිවෙහ කැපීමට මෙයින් දැනුවත් වෙයි.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවත්ම කොමර් 3 වන ආඥාවේ නියෝගවලට
 අද වම් 1901 ක්‍රි. වසරේ මාර් 16 වෙනි දින පස්වරු 1 වන කාලයට පොදු මාසයේදී මා ඉදිරිපිට
 පැමිණ ඒ කොමර් 3 වන ආඥාවේ අයිතිවාසිකම් කියා කියා සිටින බවට කැණීමට ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල්
 ගණනක් ඒ ඉඩම්වලට අයිතිකරු කොරතුරු කියා සිටින බවට මැනීමට මෙයින් දැනගත යුතුයි.

වම් 1901 ක්‍රි. වසරේ මාර් 16 වෙනි දින කොමර් 3 වන ආඥාවේදී.

ඇ. ඒ. ඇල්. ඇම්. අලියමරි,
 ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම වැටුප්-සේ 3 ම ඉලකකර්පදකරු 7 ම පිරිවිණ ප්‍රකාරයට කලනි වැවකට පුනර්ජීවිත
 පුනර්ජීවිතයට මාරු කිරීම සඳහා සාමාන්‍ය ලෙසට පොදු ඉඩම් මතට තමන්ගේ ඉඩම් මතට තමන්ගේ
 පිරිවිණයට මාරු කිරීමට අවශ්‍ය බවට මෙයින් දැනගත යුතුයි.

විෂයය 11,227. ග්‍රැම්පිසි—මරදුන.

නො.	කාරණය.	විෂයය.	අයිතිකරු නම.	මතක. අ. රු. ප.
H 811	—	පුලලු නිලයට මෙහෙය මාරු කිරීමට අවශ්‍ය	ඒ. ඒ. ආණ්ඩුවේ ආප්පුකාරය	0 1 16.50
I 811	කොස්ගමවත්ත	කොස්ගමවත්ත මාරු කිරීමට අවශ්‍ය	ඒ. ඒ. ආණ්ඩුවේ ආප්පුකාරය	0 0 19.25
				0 1 35.75

මෙහි මාරු කිරීමට අවශ්‍ය වන ප්‍රකාරයට මාරු කිරීමට අවශ්‍ය බවට මෙයින් දැනගත යුතුයි.

මෙහි මාරු කිරීමට අවශ්‍ය වන ප්‍රකාරයට මාරු කිරීමට අවශ්‍ය බවට මෙයින් දැනගත යුතුයි.

1901 ම වැටුප්-සේ 16 වන දින.

ඒ. ඒ. ඇල්. ඇම්. අලියමරි,
 ආණ්ඩුවේ ඒජන්ත මහත.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway Extension, to wit:—

Preliminary plan 11,198. Village—Kosgama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
K 809	Iriyagahadeniya	Garden	S. Dona Isabella Hamine and others	0 0 12
L 809	Do.	Paddy field	do.	0 0 1
				0 0 13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on October 15, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
 Colombo, September 16, 1901.

F. R. ELLIS,
 Government Agent.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
Preliminary plan 2,473. Village—Mukamalai.				
A 234	Mukamalai Hospital totam	Cocoanuts	Mrs. Mortimer	0 0 28.50
8894	Do.	Sand track and reservation	Crown	0 0 2
B 234	Do.	Cocoanuts	Mr. Geddes	0 0 7.50
C 234	Ayananghi	do.	Mr. S. Toussaint	0 0 7
D 234	Do.	do.	do.	0 0 36.25
E 234	Do.	do.	do.	0 1 3
F 234	Do.	do.	do.	0 0 35.50
				0 3 39.75
Preliminary plan 2,477. Village—Mukamalai.				
D 236	Kattiaruthan	Cocoanuts	Messrs. Maddock	0 0 20.50
E 236	Do.	do.	do.	0 1 3
F 236	Atiady	Palmirahs	M. Thedchavamooty and another	0 0 11
G 236	Tudiyankadave	do.	Kandavanam Sinnatamby and others	0 0 17
H 236	Madalivalavu	do.	Venasykadiran and others	0 0 11
I 236	Adayervalanchen	Cocoanuts and palmirahs	Kandan Sinnatti and others	0 0 23
J 236	Do.	do.	Annamma, wife of Kandasamy	0 0 0.75
				0 3 6.25
Preliminary plan 2,483. Villages - Pallai and Mukamalai.				
R 238	Varnikadu	Palmirahs	I. Vallipuram and others	0 0 5
S 238	Vettukadu	Cocoanuts	Mr. T. Tampoe	0 0 10.50
T 238	Milarikoodel	Palmirahs	R. Sinnakutti	0 0 6
U 238	Nadunaraiyadi	do.	V. Bandaram and others	0 0 10
V 238	Kanjanpuriankadawe	do.	Widow of Punniyer Kander	0 0 16.50
W 238	Kattieduthan	do.	Chinnachi, widow of Kander, and others	0 0 20.25
8898	Do.	Sand track	Crown	0 0 0.25
				0 1 28.50
Preliminary plan 2,475. Village—Pallai.				
A 235	Pullandikerny	Cocoanuts	Miguelpillai and Josephpillai	0 0 22.75
B 235	Puloganvalavu	Palmirahs	Vinase Sellappu and others	0 0 1.50
C 235	Pullandikerny	Palmirahs and jungle	Ramar Veluppillai and others	0 0 26
D 235	Pulipanchankadu	Palmirahs	Tambiah	0 0 0.50
E 235	Do.	do.	do.	0 0 26.50
F 235	Do.	Cocoanuts and palmirahs	do.	0 0 15.50
G 235	Do.	Palmirahs	do.	0 0 10
H 235	Athaiyaiyal	Paddy field	Kander Veluppillai	0 0 18
I 235	Do.	do.	V. Sinnappu	0 0 12
8896	Anwilunthan	Tank	Crown	0 0 6.50
J 235	Athaiyaiyal	Paddy field	Sinnatamby Sinnan	0 0 20
K 235	Varaikadu	Palmirahs	S. Sinnan and others	0 0 2.75
				1 0 2
Preliminary plan 2,478. Village—Pallai.				
K 236	Vadalikoodel	Palmirahs and cocoanuts	K. Punniyar and others	0 0 13
L 236	Do.	do.	do.	0 0 5.50
M 236	Innasykadu	Palmirahs and waste land	Chinnachi, daughter of Punnian, and others	0 0 2.25
N 236	Do.	do.	do.	0 0 3
O 236	Do.	do.	do.	0 0 11.50
P 236	Do.	do.	do.	0 0 9.50
Q 236	Do.	Cocoanuts	Kander Murugen	0 0 2.50
R 236	Do.	do.	Kandan Murngan	0 0 1.50
S 236	Do.	do.	Kandan Nagan	0 0 4
T 236	Do.	do.	do.	0 0 2.25
U 236	Do.	Scrub jungle	S. M. Rajakariar	0 0 11.50
V 236	Do.	do.	do.	0 0 5.50
W 236	Do.	Tobacco	Kanapathy Veloe	0 0 6
X 236	Do.	do.	do.	0 0 6
Y 236	Do.	do.	K. Murukesu and others	0 0 11.50
Z 236	Do.	do.	do.	0 0 11.50
				0 2 27

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Pallai Resthouse on October 14, 1901, at 11 o'clock a.m., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Jaffna Kachcheri,
September 10, 1901.

R. W. LEVERS,
Government Agent.

1876 ක්ව අවුරුදුදී නොමිලට 338 අක්ෂරයන්ගේ කවියක් ප්‍රකාශයට පත්කරනු ලබන බවට, එනම්:—
 ජාපන පුස්තකාලයේ පැවැත්වූ පොත් පොත පොතක්වෙහි ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "මිසි
 1876 අක්ෂරයන්ගේ අක්ෂරයන්" කවියක් ප්‍රකාශයට පත්කරනු ලබන බවට කාරක මණ්ඩලයෙන්
 මත්වූයේ අදාළ ලබාගැනීමක්වෙහිගෙන් පැවැත්වීමට අදාළවීමට, එ ඉඩමකම:—

සිතියම 2,502. ගම්—පලේ සහ තන්මකේනි.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියක් කීතන්තා.	මහක.
P 248	කකගරකත් වත්ත	පොලේ	ආර්. ඇම්. ඒ. ආර්. ඒ. ආර්. සුප්පුනිගන් වෙහෙරි	අ. රු ප. 1 3 3
Q 248	ඉරිතලේ	තලේ	සුන්දරීකර් කුමාරවෙලු	0 1 29
R 248	එම	එම	පත්තාරි ක්ලන්	0 2 17-50
S 248	එම	එම	සුන්දරීකර් කුමාරවෙලු	0 3 30-25
T 248	එම	එම	පී. කුමාරවෙලු සහ තවත්	0 0 16-50
U 248	එම	එම	එම	0 0 15
				3 3 31-25

සිතියම 2,503. ගම්—පලේ සහ තන්මකේනි.

V 248	තන්මකේනි	පොලේ	මැල්ලේගැටුණ මහත්මයා	6 0 5
W 248	එම	එම	එම	0 0 8-25
X 248	එම වත්ත	එම	කැරිගිග මේ. ජී. ගැරිග මහත්මයාගේ	0 0 24
Y 248	එම	එම	ලැමක්කාරගේ	0 0 27-50
Z 248	එම	එම	එම	0 1 14-75
				6 2 39-50

සිතියම 2,473. ගම්—මුතාමලෙයි.

A 234	මුතාමලේ ස්ප්‍රියාලේ	පොලේ	මෝවිලර් නෝනා	0 0 28-50
8894	ඉඩම	මැලිපාර	ආණ්ඩුව	0 0 2
B 234	එම	පොලේ	ගුරු මහත්මයා	0 0 7-50
C 234	ආසනත්ති	එම	ඇ. කුසේන්ඩි මහත්මයා	0 0 7
D 234	එම	එම	එම	0 0 36-25
E 234	එම	එම	එම	0 1 3
F 234	එම	එම	එම	0 0 35-50
				0 3 39-75

සිතියම 2,477. ගම්—මුතාමලෙයි.

D 236	කවිචාරාදන්	පොලේ	මැඩොක් මහත්වරු	0 0 20-50
E 236	එම	එම	එම	0 1 3
F 236	අවිසානි	තලේ	ඇම්. හෙඩ්ඩානමුරි සහ තවත්	0 0 11
G 236	කුරුණේකඩුව	එම	කන්ඩිවනම් සිත්තමිත් සහ තවත්	0 0 17
H 236	මඩාලිවලුව	එම	මේනාසි කාරිගේ සහ තවත්	0 0 11
I 236	අඩියාර්වලන්මත්	පොලේ සහ තලේ	කන්දන් සිත්තමිත් සහ තවත්	0 0 23
J 236	එම	එම	කන්දන්මගේ ස්ත්‍රී ආනමමා	0 0 0-75
				0 3 6-25

සිතියම 2,483. ගම්—පලේ සහ මුතාමලෙයි.

R 238	වරෙසිකාඩු	තලේ	අයි. වලිපුරම් සහ තවත්	0 0 5
S 238	වෙරිටුකාඩු	පොලේ	පී. කමලේ මහත්මයා	0 0 10-50
T 238	මිලාර්කුඩුල්	තලේ	ආර්. සිත්තකුරිච්චි	0 0 6
U 238	කාඩුකරසිසානි	එම	පී. බන්ඩාරම් සහ තවත්	0 0 10
V 238	කසිගන්පුරිගන්කඩෙච්චි	එම	සුන්දරීකර්කන්දර්ගේ වැන්දඹු ස්ත්‍රී	0 0 16-50
W 238	කවිචේඉගන්	එම	කන්දර්ගේ වැන්දඹු ස්ත්‍රී විනාච්චි සහ තවත්	0 0 20-25
8898	එම	මැලිපාර	ආණ්ඩුව	0 0 0-25
				0 1 28-50

සිතියම 2,475. ගම්—පලේ.

A 235	පුලාන්තිකර්නි	පොලේ	මිගෙල්පුල්ලේ සහ ජෝජ්පුල්ලේ	0 0 22-75
B 235	පුලොගොන්වලච්චි	තලේ	විනාසිසෙල්ලප්පු සහ තවත්	0 0 1-50
C 235	පුලාන්තිකර්නි	තලේ සහ කැලැව	රැමා වෙලුපුල්ලේ සහ තවත්	0 0 26
D 235	පුලිපන්මන්කාඩු	තලේ	තමිබෙහිගා	0 0 0-50
E 235	එම	එම	එම	0 0 26-50
F 235	එම	පොලේ සහ තලේ.	එම	0 0 15-50
G 235	එම	තලේ	එම	0 0 10
H 235	අතයිවිසියාල්	කුමුර	කන්දර්වෙලු පුල්ලේ	0 0 18
I 235	එම	එම	පී සිත්තප්පු	0 0 12
8896	අතයිවිලුන්කන්	මැව	ආණ්ඩුව	0 0 6-50
J 235	අතයිවිසියාල්	කුමුර	සිත්තමිත් සිත්තන්	0 0 20
K 235	වෙරසිකාඩු	තලේ	ඇ. සිත්තන් සහ තවත්	0 0 2-75
				1 0 2

සිතියම 2,478. ගම්—පලේ.

K 236	මඩාලිකුඩුල්	තලේ සහ පොලේ	කේ. සුන්දරීකර් සහ තවත්	0 0 13
L 236	එම	එම	එම	0 0 5-50
M 236	ඉතාසිකාඩු	එම සිස් බිම	සුන්දරීකර්ගේ දුව සිත්තමිත් සහ තවත්	0 0 2-25
N 236	එම	එම	එම	0 0 3
O 236	එම	එම	එම	0 0 11-50
P 236	එම	එම	එම	0 0 9-50

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම්කරුන්ගේ නම.	අ. රු. ප.
Q 236	ඉතාසිකාඩු	පොළේ	කන්දර්මරාගන්	0 0 2.50
R 236	එම	එම	කන්දන් මිරාගන්	0 0 1.50
S 236	එම	එම	කන්දන් නාගන්	0 0 4
T 236	එම	එම	එම	0 0 2.25
U 236	එම	පොර්කැලු	ඇස්. ඇම්. රජකාරි	0 0 11.50
V 236	එම	එම	එම	0 0 5.50
W 236	එම	දුරානොලු	කනපතිරේලෝ	0 0 6
X 236	එම	එම	එම	0 0 6
Y 236	එම	එම	කේ. මුරුකේසු සහ නවන්	0 0 11.50
Z 236	එම	එම	එම	0 2 27
				0 2 27

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දනගැනීම සඳහා හත්වැනි වග නීතියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.
 ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම නමුත්ම නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1901 ක්වූ ඔක්තෝබර් මස 14 වැනි දින 11 කනිසමට පලේ තානාසමේදී මා ඉදිරිපිටට පැමිණ එ මොසිඅන්දමේ අයිතිවාසි කම්ද කිසි කිසි සිටින්නට හිතුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් නමුත්මේ අයිතිකම් මොරගුරුන් කිසිසිටින්නට හිතුවම මෙයින් දැනගත යුතුයි.

මේ 1901 ක්වූ අගෝස්තු මස 10 වැනි දින ජාපාන් කම්මරියෙදීය. ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, ආණ්ඩුවේ එජානා මමක.

1876 ම් මාර්තු 3 ම් ඉලක්කප්පද්දත්තිනු 7 ම් පිරිවිණ් පිරකාරම් වැඩමාකාණ මෙහිල්පාකත නිරුත්ත ල් ආණ්ඩු ම පිරිකර්කතේකෙව්ලු වේණ්ඩුයතාන පිණ්ණර්ප්පොල්ලප්පමි ම් කාණිකිණ, අද්දොවත :—

තංශ.	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
P 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
Q 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
R 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
S 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
T 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
U 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
V 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
W 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
X 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
Y 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
Z 248	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
A 234	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
B 234	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
C 234	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
D 234	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
E 234	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
F 234	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
D 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
E 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
F 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
G 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
H 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
I 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
J 236	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.
R 238	පිරිසිසි—පලකයුම	තන්මකේනියුම.	විසාලම.

குறியீடு.	கரணியின் பெயர்.	உரித்தரணியின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. ஞா. ப.
S 238	வேட்டுக்காடு	தென்னந்தோட்டம்	நீ. நம்பு	0 0 10 50
T 238	மிலாறிக்குடல	பனந்தோட்டம்	ஆர். சின்னக்குட்டி	0 0 6
U 238	கடுநாரையடி	ஹே	வீ. பண்டாரமும் மறுபேரும்	0 0 10
V 238	கையாணபுதியாண்க டலை	ஹே	புண்ணியர் கந்தர் கைம்பெண்ணுக் குரியது	0 0 16.50
W 238	கத்திபெடுத்தான்	ஹே	கந்தர் கைம்பெண் சின்னாச்சியும் மறுபேரும்	0 0 20.25
8898	ஹே	மணல்பாதை	முடிக்குரியது	0 0 0.25
				0 1 28.50
பிரதமபடத்து இலக்கம் 2,475. குறிச்சி—பலை.				
A 235	புல்லாந்திக்கேணி	தென்னந்தோட்டம்	மிக்கேல்பிளையர் குகசப்பிளையும்	0 0 22 75
B 235	புல்லாகல்வளவு	பனந்தோட்டம்	வினாசி செல்வபுலும் மறுபேரும்	0 0 1.50
C 235	புல்லாந்திக்கேணி	பனந்தோட்டமும் காடும	இராமர் வேலுப்பிளையும் மறுபே ரும்	0 0 26
D 235	புலிப்பாஞ்சாண்காடு	பனந்தோட்டம்	தம்பையா	0 0 0 50
E 235	ஹே	ஹே	ஹே	0 0 26 50
F 235	ஹே	தென்னந்தோட்டமும் பனந்தோட்டமும்	ஹே	0 0 15.50
G 235	ஹே	பனந்தோட்டம்	ஹே	0 0 10
H 235	அத்தாயவயல	நெற்காணி	கந்தர் வேலுப்பிளையர்	0 0 18
I 235	ஹே	ஹே	வீ. சின்னப்பு	0 0 12
8896	ஆனைவினாந்தான்	குளம்	முடிக்குரியது	0 0 6 50
J 235	அத்தாயவயல	நெற்காணி	சின்னத்தம்பி சின்னன்	0 0 20
K 235	வராயக்காடு	பனந்தோட்டம்	எஸ். சின்னமும் மறுபேரும்	0 0 2.75
பிரதமபடத்து இலக்கம் 2,478. குறிச்சி—பலை.				
K 236	வடலிக்கடல	பனந்தோட்டமும் தென்னந்தோட்ட மும்	கே. புண்ணியரும் மறுபேரும்	0 0 13
L 236	ஹே	ஹே	ஹே	0 0 5.50
M 236	இன்னாசிக்காடு	பனந்தோட்டமும் தென்னந்தரிகரி லமும்	புண்ணியன் மகள் சின்னாச்சியு மறு பேரும்	0 0 2.25
N 236	ஹே	ஹே	ஹே	0 0 3
O 236	ஹே	ஹே	ஹே	0 0 11.50
P 236	ஹே	ஹே	ஹே	0 0 9.50
Q 236	ஹே	தென்னந்தோட்டம்	கந்தர் முருகன்	0 0 2.50
R 236	ஹே	ஹே	கந்தன் முருகன்	0 0 1.50
S 236	ஹே	ஹே	கந்தன் நாகன்	0 0 4
T 236	ஹே	ஹே	ஹே	0 0 2.25
U 236	ஹே	பறுகுக்காடு	எஸ். எம். இராசகாரியர்	0 0 11.50
V 236	ஹே	ஹே	ஹே	0 0 5.50
W 236	ஹே	புகையிலைதோட்டம்	கணபதி வேலு	0 0 6
X 236	ஹே	ஹே	ஹே	0 0 6
Y 236	ஹே	ஹே	கே. முருகேசுவும் மறுபேரும்	0 0 11.50
Z 236	ஹே	ஹே	ஹே	0 0 11.50
				0 2 27

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்ட
த்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதி
யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்
கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமாய் விளம்பரஞ்செய்க்
கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்தப்படுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர்
மூலமாய் 1901 ம் ஆண்டு ஜூன்மாதம் 14 ந் தேதியின்று 11 மணிக்கு பின் வாடிவீட்டில் என்முன்மாக வெளி
ப்படடுத்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்
கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்
படுகின்றது.

யாழ்ப்பாணம் கச்சேரி,
1901 ம் ஆண்டு புரட்டாசிமீ 10 ந் உ.

ஆர். டபிள்யூ. ஐவேர்ஸ்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit:—

Preliminary plan 2,490. Village—Navatkuli.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A. R. P.	
M 241	Navatkuli estate	Cocoanuts	Basananandan	0	0 6
N 241	Do.	do.	do.	0	0 5
O 241	Do.	do.	do.	0	0 0·38
				<hr/>	<hr/>
				0	0 11 38

Preliminary plan 2,491. Village—Navatkuli.

P 241	Peepalamvalavu	Garden	S. Nagalingam and V. Ambalawanar	0	0 7·50
Q 241	Do.	do.	do.	0	0 8·75
R 241	Kattipothanvalavu	Palmirahs	S. Veluppillai	0	0 4
S 241	Do.	do.	do.	0	0 9·25
T 241	Peepalam	Garden	V. Arumukam	0	0 3
U 241	Do.	Paddy fields	do.	0	0 2·50
V 241	Do.	do.	do.	0	0 4·50
W 241	Nampavayal	do.	K. Swaminathan	0	0 3·50
X 241	Do.	do.	do.	0	0 0·78
Y 241	Kattipothanvalavu	Garden	V. Arumukam	0	0 0·87
Z 241	Nampavayal	Paddy fields	N. Kartikesu Supper	0	0 5
A 242	Do.	do.	V. Arumukam	0	0 2·50
B 242	Do.	do.	S. Kandiah	0	0 3
C 242	Do.	do.	do.	0	0 1·88
D 242	Do.	do.	J. Sivakamipillai	0	0 1·56
E 242	Do.	do.	S. Annappillai	0	0 1·75
F 242	Do.	do.	do.	0	0 1·75
G 242	Do.	do.	M. Sinnatambi	0	0 2·50
H 242	Do.	do.	do.	0	0 1·50
I 242	Do.	do.	S. Sanmukam	0	0 0·04
J 242	Do.	do.	do.	0	0 3
K 242	Do.	do.	V. Suppiah	0	0 4
L 242	Do.	do.	Ammenkoil	0	0 1·50
M 242	Do.	do.	M. Sinnatambi	0	0 1·50
N 242	Vavundayanvalavu	do.	M. Arumukam	0	0 3·50
O 242	Vanniyanvial	do.	S. Kasipillai and S. Sanmukam	0	0 11·50
P 242	Myliathottam	Garden	K. Supperamaniar	0	0 0·62
Q 242	Do.	do.	K. Pillynar	0	0 1·50
R 242	Do.	do.	M. Appapillai and M. Kasinather	0	0 0·35
S 242	Do.	do.	do.	0	0 3·75
T 242	Do.	do.	K. Suppramaniar	0	0 7·50
U 242	Do.	do.	do.	0	0 5·50
V 242	Do.	do.	S. Nakan	0	0 0·25
W 242	Do.	do.	V. Sankaran	0	0 6
X 242	Do.	do.	K. Sadayan	0	0 5·25
Y 242	Do.	do.	Sankaran	0	0 1·50
Z 242	Do.	do.	do.	0	0 2
A 243	Do.	do.	Kasinatar	0	0 2·50
B 243	Do.	do.	do.	0	0 1·75
C 243	Do.	do.	S. Supper	0	0 3
D 243	Myliapulam	do.	Sellan and Chiunniah Chetty	0	0 10·75
E 243	Do.	do.	Vallie	0	0 0·50
F 243	Kiraithottam	do.	Muththi	0	0 2·75
G 243	Do.	do.	do.	0	0 5·50
H 243	Do.	do.	V. Arumukam	0	0 7·25
I 243	Do.	do.	K. Tumaresan	0	0 0·20
J 243	Do.	do.	S. Kadiravelu	0	0 2·58
K 243	Thillaiodaivayal	Paddy fields	Arumukam	0	0 1
L 243	Do.	do.	Elyatambi	0	0 2
M 243	Do.	do.	Arumukam	0	0 3
N 243	Do.	do.	do.	0	0 5
O 243	Do.	do.	S. Sinnatambi	0	0 1·75
P 243	Do.	do.	do.	0	0 3
Q 243	Do.	do.	S. Chellappah	0	0 21
R 243	Do.	do.	do.	0	0 3
S 243	Do.	do.	S. Kandiah	0	0 1·75
T 243	Do.	do.	do.	0	0 3·50
U 243	Do.	do.	V. Sinnatambi	0	0 2·25
V 243	Do.	do.	do.	0	0 3·50
W 243	Do.	do.	Sittiravelayutarkoil	0	0 4
X 243	Do.	do.	do.	0	0 6
Y 243	Do.	do.	S. Arumukam	0	0 2·50
Z 243	Do.	do.	do.	0	0 4·50
A 244	Do.	do.	A. Chinnappah	0	0 2
B 244	Do.	do.	do.	0	0 4·25
C 244	Do.	do.	S. Arumukam	0	0 5·50
D 244	Do.	do.	do.	0	0 3·50

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
E 244	Thillaiodivayal	Paddy fields	A. Chinnappah	0	0	4
F 244	Do.	do.	V. Chinnatambi	0	0	0-10
G 244	Do.	do.	Muthathumbi	0	0	1
H 244	Do.	do.	do.	0	0	12-50
I 244	Do.	do.	Sinnatambi Rajamma	0	0	10
				1	2	13-73
Preliminary plan 2,492. Village—Navatkuli.						
J 244	Thillayodaivayal	Paddy fields	Sinnatamby Rajamma	0	0	3-50
K 244	Kattuvaikalvayal	do.	S. Ramalingam	0	0	9-75
L 244	Do.	do.	do.	0	0	5-50
M 244	Do.	do.	V. Tambya	0	0	6
N 244	Do.	do.	do.	0	0	6
O 244	Do.	do.	Kanthaswamikoil	0	0	5
P 244	Do.	do.	do.	0	0	5-50
Q 244	Kavadakiray	do.	S. Kasippillai	0	0	16-75
R 244	Do.	do.	do.	0	0	15
S 244	Do.	do.	S. Nakamuttu	0	0	0-90
T 244	Do.	do.	do.	0	0	1
U 244	Waikinattadivalavu	Palmirahs	S. Ponniah	0	0	9
V 244	Do.	do.	do.	0	0	1-50
W 244	Do.	do.	N. Kunaekaram	0	0	5
X 244	Do.	do.	Sellamparam	0	0	7-50
Y 244	Do.	do.	do.	0	0	6-50
Z 244	Do.	do.	S. Valen and Manican	0	0	7
A 245	Do.	do.	do.	0	0	7-50
B 245	Thenampulavalavu	do.	S. Nakamuttu	0	0	2-50
C 245	Do.	do.	do.	0	0	5-50
D 245	Rakanpulam	Garden	V. Theivanai	0	0	3
E 245	Do.	do.	V. Karti and V. Theivanai	0	0	1
F 245	Thenampulavalavu	Paddy and palmirahs	S. Sinnatamby and S. Saravanai	0	0	1
G 245	Thachanpulam	do.	S. Sinnakutti	0	0	2-75
H 245	Do.	Paddy	Pillyarkoil	0	0	3
I 245	Do.	do.	do.	0	0	2-50
J 245	Do.	do.	do.	0	0	2-50
K 245	Do.	do.	Ammankoil	0	0	3
L 245	Rakanpulam	do.	M. Pandari and two others	0	0	3
M 245	Do.	do.	do.	0	0	6-50
N 245	Do.	do.	M. Raman and two others	0	0	5
O 245	Do.	do.	do.	0	0	5
P 245	Thachanpulam	do.	L. Usan Kani	0	0	12-50
Q 245	Do.	do.	do.	0	0	13
S 245	Thillaiyadivayal	do.	Heirs of M. Velupillai	0	0	5-50
245	Do.	do.	do.	0	0	11-50
T 245	Do.	do.	Sidamparam temple	0	0	10-75
U 245	Do.	do.	do.	0	0	6-50
V 245	Do.	do.	P. Sinnatamby	0	0	3-50
W 245	Do.	do.	V. Raman	0	0	6-25
X 245	Do.	do.	do.	0	0	3-50
Y 245	Thakanakadduvayal	do.	K. Saravanai and I. Ramu	0	0	3-50
Z 245	Do.	do.	do.	0	0	3-50
A 246	Do.	do.	A. Sinnatamby	0	0	5
B 246	Do.	do.	do.	0	0	5
C 246	Do.	do.	V. Theivanai	0	0	0-50
D 246	Do.	do.	do.	0	0	3-25
E 246	Do.	do.	V. Arumukam	0	0	2-75
F 246	Do.	do.	S. Nakalingam	0	0	6
G 246	Do.	do.	do.	0	0	6
H 246	Do.	do.	S. Nakamuttu	0	0	2-50
I 246	Do.	do.	V. Karti and two others	0	0	0-14
J 246	Do.	do.	do.	0	0	5
Village—Kaitadi Nunavil.						
K 246	Punnayadivayal	Paddy	Kaitadi Pillyarkoil	0	0	11
L 246	Do.	do.	do.	0	0	9
M 246	Do.	do.	do.	0	0	2
N 246	Do.	do.	do.	0	0	1
				1	3	24-29
Preliminary plan 2,493. Villages—Navatkuli and Kaitadi Nunavil.						
O 246	Thattankadu	Paddy	K. Elyatambi	0	0	1
P 246	Thavundampittivayal	do.	V. Saravanamuttu, Mudaliyar	0	0	4
Q 246	Do.	do.	do.	0	0	4-50
R 246	Do.	do.	Sinnekkutti, widow of Muttatamby	0	0	3
S 246	Do.	do.	do.	0	0	3-50
T 246	Do.	do.	S. Sethalingam	0	0	3
U 246	Do.	do.	do.	0	0	3-25
V 246	Do.	do.	M. Sankarappillai	0	0	3-50
W 246	Do.	do.	do.	0	0	5

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
X 246	Thavundampittivayal	Paddy	S. Kartikesu	0	0	3-50
Y 246	Do.	do.	do.	0	0	4-25
Z 246	Kolakasekaranmadam	Palmirahs	Ayenarkoil	0	0	1
A 247	Thavundampittivayal	Paddy	R. Suppiramaniar	0	0	0-50
B 247	Do.	do.	V. Suppramaniar	0	0	5
C 247	Do.	do.	do.	0	0	4
D 247	Do.	do.	Muttachi, widow of Suppiah	0	0	10-50
E 247	Do.	do.	do.	0	0	9
F 247	Do.	do.	Elankyer Supper	0	0	9
G 247	Do.	do.	do.	0	0	7
H 247	Do.	do.	Kasinader Sangarappillai	0	0	12-50
I 247	Do.	do.	do.	0	0	10-50
J 247	Do.	do.	P. Suppiramaniar	0	0	0-08
				<hr/>		
				0	2	27-58
				<hr/>		
Preliminary plan 2,505. Village - Maravanpulavu.						
A 249	Cholianvayal	Paddy	K. Arunasulam	0	0	27-50
B 249	Do.	do.	do.	0	0	28
C 249	Manadenkattu	do.	Ramanader Velupillai	0	0	6
D 249	Do.	do.	do.	0	0	3
E 249	Supervadalyadivayal	do.	Maragatavalli, wife of Arumukam	0	0	11
F 249	Do.	do.	do.	0	0	17
G 249	Maravanpuladivayal	do.	Kander Tambiah	0	0	14
H 249	Do.	do.	do.	0	0	10-75
I 249	Kerniyadivayal	do.	Supper Somasundaram	0	0	6-50
				<hr/>		
				0	3	3-75
				<hr/>		
Preliminary plan 2,507. Villages—Nunavil, Maravanpulavu, and Chavakachcheri.						
L 250	Kerayadivalavu	Palmirah	V. Saravanamuttu, Mudaliyar	0	0	0-38
M 250	Paravankattivayal	Paddy	S. Navasivayam	0	0	7-50
N 250	Uvarkattu	do.	Kanawati Kandyah	0	0	8-50
O 250	Do.	do.	A. Sanmukam	0	0	8
P 250	Kandipittivayal	do.	V. Elyatambi	0	0	9
Q 250	Do.	do.	do.	0	0	20-50
R 250	Paleyantidal	do.	Vallipillai, widow of Thampen	0	0	1-75
S 250	Chettivayal	do.	T. Thambiah	0	0	9
T 250	Do.	do.	do.	0	0	9-50
U 250	Do.	do.	K. Kander	0	0	1-50
V 250	Do.	do.	S. Ayer Ponnaturai	0	0	9-50
W 250	Do.	do.	do.	0	0	10-50
X 250	Do.	do.	S. Mudalitamby	0	0	6-75
Y 250	Do.	do.	do.	0	0	8-75
Z 250	Do.	do.	S. Moottatamby	0	0	2-50
A 251	Do.	do.	V. Varitambi	0	0	1
B 251	Do.	do.	V. Kandiah	0	0	5-50
C 251	Do.	do.	do.	0	0	2-25
D 251	Do.	do.	Mesalai Sinnatamby	0	0	3
E 251	Do.	do.	do.	0	0	3
F 251	Do.	do.	V. Katirkamer	0	0	3-25
G 251	Do.	do.	do.	0	0	3-75
H 251	Palayantidal	do.	N. Elyatambi	0	0	0-08
I 251	Chettivayal	do.	K. Veluppillai	0	0	4-50
J 251	Do.	do.	do.	0	0	8-50
K 251	Do.	do.	S. Ayer Ponnaturai	0	0	0-25
L 251	Do.	do.	do.	0	0	5-25
M 251	Do.	do.	A. Sinnatambi and others	0	0	3
N 251	Do.	do.	do.	0	0	3-25
O 251	Do.	do.	T. Mudalitamby	0	0	1-75
P 251	Do.	do.	do.	0	0	5-25
Q 251	Do.	do.	Kunchipillai, wife of Saravanamuttu	0	0	1
R 251	Do.	do.	V. Elyatambi	0	0	10
S 251	Do.	do.	do.	0	0	10
				<hr/>		
				1	0	28-21
				<hr/>		
Preliminary plan 2,506. Villages—Nunavil and Chavakachcheri.						
J 249	Thenankirayan	Paddy	K. Mottatamby	0	0	3-75
K 249	Do.	do.	do.	0	0	2
L 249	Do.	do.	K. Swaminader	0	0	3
M 249	Do.	do.	do.	0	0	3-25
N 249	Do.	do.	Chinnachi, wife of Nallatambi	0	0	2-50
O 249	Do.	do.	do.	0	0	2-75
P 249	Do.	do.	K. Thampu	0	0	4
Q 249	Do.	do.	do.	0	0	5-50
R 249	Thillenvayal	do.	V. Sinnatambi	0	0	3
S 249	Thenankirayan	do.	K. Vallipuram	0	0	0-04
T 249	Arakkulam	do.	K. Thillyampalam	0	0	5-50
U 249	Do.	do.	do.	0	0	2-50
V 249	Do.	do.	S. Arulampalam	0	0	3-25

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
W 249	Velanvayal	Paddy	Muttupillai, widow of Kasiar	0	0	1
X 249	Do.	do.	W. Arumukam	0	0	2.50
Y 249	Do.	do.	K. Thamper	0	0	2
Z 249	Do.	do.	do.	0	0	2
A 250	Do.	do.	K. Thampu and others	0	0	1.50
B 250	Do.	do.	S. Valoe	0	0	1
C 250	Do.	do.	Muttukarpen and others	0	0	0.16
D 250	Do.	do.	Ponnappi, wife of Varitamby	0	0	3
E 250	Do.	do.	do.	0	0	2
F 250	Do.	do.	do.	0	0	2
G 250	Do.	do.	do.	0	0	2.50
H 250	Velanchatti	do.	Thamper, Appakutti	0	0	8
I 250	Do.	do.	do.	0	0	9
J 250	Do.	do.	Santrasekara Vairavanatasivan	0	0	11
K 250	Do.	do.	do.	0	0	16.50
				0	2	25.20
Preliminary plan 2,489. Village—Chavakachcheri south.						
B 241	Averamsatti	Palmirahs	Kandaswamy Kovil	0	0	1.75
C 241	Maruthadiputti	Waste land	Vurumar Kovil	0	0	4.75
D 241	Poolothaleyanpallum	do.	Katpakam, wife of Vairavanathar and others	0	0	23.50
E 241	Do.	do.	do.	0	0	15.50
F 241	Do.	do.	M. Kandavanam	0	0	3.25
G 241	Do.	do.	do.	0	0	1
H 241	Kadatkarairirai	Tobacco	V. Navasivayam and others	0	0	6
I 241	Do.	do.	do.	0	0	3.50
J 241	Do.	Paddy field	do.	0	0	19
K 241	Do.	do.	Kander Valipuram	0	0	8
L 241	Do.	Cocoanuts	M. Pakeer Meera	0	0	0.07
				0	2	6.32
Preliminary plan 2,472. Village—Chavakachcheri.						
V 233	Karadikuli	Cocoanuts	K. Muruku and others	0	0	3
W 233	Do.	do.	K. Ambalavan	0	0	8.25
X 233	Do.	do.	K. Kathiran	0	0	0.02
Y 233	Do.	Palmirahs	P. Vairamuttu and others	0	0	10
Z 233	Do.	do.	K. Kathiran	0	0	2.75
				0	0	24.02
Preliminary plan 2,474. Village—Meesalai south.						
G 234	Pandikeny	Cocoanuts	A. Paramo and others	0	0	5.50
H 234	Do.	do.	M. Varitambi	0	0	1.75
I 234	Do.	do.	do.	0	0	5.75
J 234	Uyiladdi	do.	P. Ponniah and others	0	0	1
8895	Kanakarayankulam	Tank	Crown	0	0	3.25
K 234	Pandikeny	Cocoanuts	Parupathy, widow of Velandar	0	0	1.50
L 234	Uyiladdi	do.	K. Saravanamuttu and others	0	0	5
M 234	Do.	Palmirahs	do.	0	0	5
N 234	Do.	do.	Chinnappillai, widow of Naker, and others	0	0	6.75
O 234	Do.	do.	S. Ayer Kanawathikurukal	0	0	3.50
P 234	Nerakerankerny	Cocoanuts	Sethupillai, wife of Kanawathipillai	0	0	6.25
Q 234	Do.	do.	Thangamuttu, wife of Arunasalam	0	0	3
R 234	Tetavaddi	Cocoanuts	Theynave, wife of Varitambi	0	0	5
S 234	Nerakerankerny	Waste tobacco land	K. Sathasivam	0	0	4
T 234	Thattanvattai	Palmirahs	K. Saravanamuttu and others	0	0	14
U 234	Pullandikerny	Waste tobacco land	S. Saravanamuttu	0	0	0.38
V 234	Kayatiadi	Palmirahs	Chinnappillai, wife of Sinnatambi, and others	0	0	2.50
W 234	Do.	do.	V. Sinnakutti	0	0	2
X 234	Veyaliavalavu	do.	Cheethevy, wife of Vallipuram	0	0	2.75
Y 234	Kayatiadi	do.	do.	0	0	2
Z 234	Do.	do.	V. Sinnakutti	0	0	1
				0	2	1.88
Preliminary plan 2,481. Village—Meesalai north.						
A 238	Polorithivalavu	Cocoanuts	Chivakaman, widow of Kartigesu	0	0	5.75
B 238	Nelliyadi	Waste land	S. Myloo	0	0	0.38
C 238	Thethiyaladdi	Palmirahs	S. Saravanamuttu and others	0	0	8
D 238	Payarikattai	Cocoanuts	K. Kanawathippillai	0	0	9.25
E 238	Do.	Palmirahs	P. Sinnatampi	0	0	13.50
F 238	Kurumankoodel	do.	N. Ponner and others	0	0	8.50
G 238	Do.	do.	Viyakam, wife of Sinnatambi	0	0	0.38
H 238	Do.	do.	S. Kanther and others	0	0	0.25
I 238	Payarikattaiadikulam	Tank	The Crown	0	0	4.75

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
J 238	Kurumankoodel	Cocoanuts	Theyvans, wife of Veloo	0 0 0.40
K 238	Thiyakanvalavu	Palmirahs	Chinnachi, widow of Supper	0 0 3
L 238	Kurumankoodel	Cocoanuts	K. Chinnavan	0 0 26
M 238	Uvathipulam	Palmirahs	C. Nawasy	0 0 12
N 238	Chemayenthalvu	Cocoanuts	Chinnappillai, wife of Arunasalam, and others	0 0 11.25
O 238	Do.	do.	K. Velupillai and others	0 0 5.50
P 238	Do.	do.	V. Kanapathi and others	0 0 8.75
Q 238	Do.	do.	Cathirasy, widow of Sinnatamby, and others	0 0 0.50
				<hr/>
				0 2 38.16
Preliminary plan 2,487. Village—Kodikamam.				
X 238	Kattaiparithan	Cocoanuts	K. N. Ambalavaner	0 0 6.75
Y 238	Do.	do.	do.	0 0 5.50
Z 238	Do.	do.	V. Sinniah and others	0 0 4
A 239	Do.	do.	K. Kanapathi	0 0 3.50
B 239	Do.	do.	Kathirasi, wife of Velupillai, and others	0 0 11
C 239	Do.	do.	M. Ponniah and others	0 0 7.50
D 239	Kollankerevalavu	do.	M. Kadirgamer	0 0 2.50
E 239	Kattaiparithan	do.	Chellachi, daughter of Kandiah, and others	0 0 0.98
8906	Sinkaniakulam	Tank	Crown	0 0 4.50
F 239	Kattaiparithan	Cocoanuts	T. Kadirgamer	0 0 12
G 239	Chettivalavu	do.	Sivakami, widow of Sinnatamby, and others	0 0 12.50
H 239	Karaiyavalavu	do.	A. Nallatambi and others	0 0 9.25
I 239	Chettiveli	do.	M. Ponniah	0 0 16.50
J 239	Cholerchettivalavu	do.	M. Kathirgamer	0 0 8
K 239	Chettiveli	do.	S. Arunasalam and others	0 0 2
L 239	Do.	do.	do.	0 0 2.25
M 239	Do.	do.	do.	0 0 6.75
N 239	Do.	Palmirahs	Nachi, widow of Kanapathi	0 0 8.50
O 239	Kattaiparithan	do.	M. Kandiah and others	0 0 10.25
P 239	Chettiveli	do.	S. Ambalavanar and others	0 0 17.50
Q 239	Do.	do.	Sethupillai, wife of Periyatambi, and others	0 0 31.50
R 239	Do.	Cocoanuts	S. Ambalavaner and others	0 0 9.25
S 239	Do.	Palmirahs	M. Kandiah and others	0 0 19
T 239	Neelakutiyavalavu	Cocoanuts	Ponnachi, wife of Kanagasabai	0 0 8.25
U 239	Vannanpanai	Palmirahs	T. Kandiah	0 0 17
V 239	Do.	Cocoanuts	K. Sinnappillai and others	0 0 7
W 239	Do.	Palmirahs	Valli, daughter of Muruker, and others	0 0 8.50
X 239	Do.	Cocoanuts	Ponnee, daughter of Ayampillai	0 0 6
Y 239	Nalanpanai	do.	S. Kanapathippillai and others	0 0 8.50
Z 239	Ragenkerny	do.	S. Naganadi and others	0 0 7
A 240	Do.	do.	do.	0 0 8
B 240	Do.	do.	A. Sinnatamby and others	0 0 12
				<hr/>
				1 3 13.13
Preliminary plan 2,476. Villages—Elutumadduval south and Mirusuvil.				
L 235	Chembado	Cocoanuts	V. Selliah and others	0 0 32
M 235	Do.	do.	do.	0 1 11
N 235	Ilagadi	do.	K. Vayravi and others	0 0 6
O 235	Maveddipavai	do.	V. Kanther and others	0 0 0.25
P 235	Varaniyantotum	do.	K. Sinnappu and others	0 0 9.50
Q 235	Sirototum	do.	K. Vayravy	0 0 9.50
R 235	Do.	do.	K. Sinnatamby	0 0 5.50
S 235	Do.	Palmirahs	V. Velupillai and others	0 0 11
T 235	Maneltotum	Tobacco	K. Sinnatamby	0 0 7.25
U 235	Do.	do.	Nachi, widow of Yanamuttu	0 0 5
V 235	Manelkadu	do.	S. Ponnar	0 0 0.25
W 235	Kolputti	Palmirahs	K. Vayravi and others	0 0 6.75
X 235	Parayanpavai	Cocoanuts	V. Velupillai and others	0 0 1.50
Y 235	Do.	do.	do.	0 0 1.50
Z 235	Do.	do.	M. Muttukumar	0 0 6.50
A 236	Chandakoodel	Palmirahs	Chinanappillai, wife of Ponnar	0 0 14
B 236	Mavedivayal	Paddy field	Nachi, widow of Gnanamuttu	0 0 17
C 236	Athaiputti	Palmirahs	K. Sinnatamby	0 0 6.50
				<hr/>
				1 0 31
Preliminary plan 2,479.—Village—Mirusuvil.				
A 237	Periyatotum	Palmirahs	Thankamuttu, wife of Sinnayah, and others	0 0 17.50
B 237	Chembado	Cocoanuts	V. Sinnayah and others	0 0 15.50

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
C 237	Aladikadu	Palmirabs	V. Sinnayah, Manager of Pillayar Kovil	0	0	16-25
D 237	Ohembado	Cocoanuts	Avanthasi, wife of Susai	0	0	11-50
E 237	Do.	do.	Bishop Joulain, O.M.I.	0	0	16-75
F 237	Do.	do.	Mathelapillai, wife of Philippu	0	0	12-50
				0	2	10
Preliminary plan 2,480.—Village Elutumadduval south.						
G 237	Ottovelivayal	Pady field	V. Kasiar	0	0	5
H 237	Do.	do.	Kannate, wife of Muruker	0	0	10
I 237	Do.	do.	V. Kannapathi and others	0	0	6
J 237	Do.	do.	V. Kasiar and others	0	0	15-75
K 237	Ottovelithopu	Cocoanuts	S. Sinnappu and others	0	0	15
L 237	Do.	Palmirabs	K. Sellappah	0	0	11-50
M 237	Thendolpanai	do.	K. Sinnappu and others	0	0	6-50
N 237	Periyavalavu	do.	Vinasitambi and others	0	0	6-50
O 237	Kodikamathanpannai	do.	A. Veerogati and others	0	0	16
P 237	Kolputti	do.	M. Velayuder and others	0	0	2-50
Q 237	Do.	Palmirabs and jungle	S. Sinnappu and others	0	0	8-75
R 237	Do.	do.	V. Venasitamby and others	0	0	11
S 237	Do.	Tobacco	K. Kanapathippillai	0	0	16-75
T 237	Sangatakadu	Cocoanuts	V. Vinasitamby and others	0	1	3-75
U 237	Do.	do.	Nachi, widow of Vairavi, and others	0	0	10-25
V 237	Do.	Palmirabs	S. Sinnappu	0	0	3-25
W 237	Vedalikoodel	do.	Chinnachi, widow of Muruger	0	0	36-50
X 237	Sodalaikadu	Cocoanuts	K. Kanapathi	0	0	24-50
Y 237	Nalavansudukadu	do.	T. Vethanayakam and others	0	0	18-75
Z 237	Sangatakadu	do.	P. Modalitampi	0	1	8
				1	3	36-25
Preliminary plan 2,488. Village—Mirusuvil.						
O 240	Chembado	Cocoanuts	D. Nicholas and others	0	0	0-75
D 240	Nunuvilvayal	Paddy field	do.	0	0	24
E 240	Do.	do.	K. Philippo	0	0	7
F 240	Do.	do.	Madatal, widow of Anthonipillai	0	0	1-50
8907	Kurukalthuravu	Tank	Crown	0	0	21
G 240	Nunuvilvayal	Paddy field	Anthonipillai, wife of Susaipillai	0	0	7-75
H 240	Do.	do.	D. Nicholas and others	0	0	7-50
I 240	Do.	do.	Mariappillai, wife of Santiyagupillai	0	0	7-50
J 240	Do.	do.	Madalappillai wife of Rasappu	0	0	6-75
K 240	Do.	do.	T. Pedropillai and others	0	0	9
L 240	Do.	do.	N. Anthony and others	0	0	8
M 240	Do.	do.	P. Saverimuttu	0	0	3-50
N 240	Do.	do.	K. Rasappu and others	0	0	2-25
O 240	Chembado	Cocoanuts	Manuval Vayti	0	0	7-50
P 240	Do.	do.	V. Nicholan and others	0	0	14-25
Q 240	Do.	do.	Madeley, wife of Nicholan	0	0	13-50
R 240	Do.	do.	J. Pedro	0	0	7
S 240	Do.	do.	Annachi, wife of Anthony	0	0	2
T 240	Do.	do.	N. Saveri and others	0	0	3-75
U 240	Do.	do.	S. Susapillai	0	0	7-75
V 240	Do.	do.	Junasy Rasappu	0	0	7-50
W 240	Do.	do.	Maria, wife of Vayti	0	0	15-50
X 240	Do.	do.	Anthonia, wife of Kurusu, and others	0	0	7
Y 240	Do.	do.	S. A. Chelliah	0	0	36
Z 240	Do.	do.	Anachi, wife of Swampillai	0	0	20
A 241	Do.	do.	V. Selliah and others	0	0	25
				1	2	33-25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Chavakachcheri Government Bungalow on October 17, 1901, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Jaffna Kachechi,
September 10, 1901.

R. W. LEVERS,
Government Agent.

1876 කවු අවුරුද්දේ කොමර 3 වේ ආඥාවලින් ගනවෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒකමි :—ඊටමේ දුම්රුවාර සැදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස “ වසි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින් ” ගනවෙනි කාණ්ඩයේ කරනිවෙන පංචාදිවල ප්‍රකාරයට කාරක මන්ත්‍රණයේ මන්ත්‍රණය ඇතුළු ලබාගත්වගන්තියේ ගනවෙනි නිසිආකාර මට අණලාභී නිසි, ඒ ඉඩම් නම් :—

අංක.	ඉඩමේ නම.	සිතියම 2,490. ගම්—නාවලිකුලි.		මහත.
		අන්දම.	අයිතියම නියත්තා.	
M 241	නාවලිකුලිවවට	පොල්	බසනකන්ඩන්	0 0 6
N 241	එම	එම	එම	0 0 5
O 241	එම	එම	එම	0 0 0-38
				0 0 11-38

නො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකම් කියවන්නා.	මකක. අ. රු. ප.
සිතියම 2,491.				
P 241	පිපලම්වලඬු	වත්ත	ඇස්. තාගලීන්ගේ සහ ඇස්. අම්බල වත්තාර්	0 0 7-50
Q 241	එම	එම	එම	0 0 8-75
R 241	කම්පිසකන් වලඬු	කල්	ඇස්. වේල පුල්ලේ	0 0 4
S 241	එම	එම	එම	0 0 9-25
T 241	පිපලම්	වත්ත	ඕ. ආරුමුකම්	0 0 3
U 241	එම	කුඹුර	එම	0 0 2-50
V 241	එම	එම	එම	0 0 4-50
W 241	භම්පවයාල්	එම	කේ. ස්වාමිනාදන්	0 0 3-50
X 241	එම	එම	එම	0 0 0-78
Y 241	කම්පිසකන් වලඬු	වත්ත	ඕ. ආරුමුකම්	0 0 0-87
Z 241	භම්පවයාල්	කුඹුරු	ඇස්. කාරිකේශන් සුජප	0 0 5
A 242	එම	එම	ඕ. ආරුමුකම්	0 0 2-50
B 242	එම	එම	ඇස්. කන්ඩියා	0 0 3
C 242	එම	එම	එම	0 0 1-88
D 242	එම	එම	ඕ. සිවාකම් පුල්ලේ	0 0 1-56
E 242	එම	එම	ඇස්. අත්තපුල්ලේ	0 0 1-75
F 242	එම	එම	එම	0 0 1-75
G 242	එම	එම	ඇම්. සිත්තනම්බි	0 0 2-50
H 242	එම	එම	එම	0 0 1-50
I 242	එම	එම	ඇස්. සත්මුකම්	0 0 0-4
J 242	එම	එම	එම	0 0 3
K 242	එම	එම	ඕ. සුජපයියා	0 0 4
L 242	එම	එම	අම්මන්කෝවිල්	0 0 1-50
M 242	එම	එම	ඇම්. සිත්තනම්බි	0 0 1-50
N 242	වවත්තියාල් වයාල්	එම	ඇම්. ආරුමුකම්	0 0 3-50
O 242	වම්නියා විරුල්	එම	ඇස්. කාසිපුල්ලේ සහ ඇස්. සත් මුකම්	0 0 11-50
P 252	මයිලියාකෝව්වන්	වත්ත	කේ. සුපුමනියා	0 0 0-62
Q 242	එම	එම	කේ. පිල්ලියාර්	0 0 1-50
R 242	එම	එම	ඇම්. අජපුල්ලේ සහ ඇම්. කාසි නාදර්	0 0 0-35
S 242	එම	එම	එම	0 0 3-75
T 242	එම	එම	කේ. සුජපුමනියාර්	0 0 7-50
U 242	එම	එම	එම	0 0 5-50
V 242	එම	එම	ඇස්. නාකන්	0 0 0-25
W 242	එම	එම	ඕ. සත්කරන්	0 0 6
X 242	එම	එම	කේ. සබසන්	0 0 5-25
Y 242	එම	සත්කරන්	එම	0 0 1-50
Z 242	එම	එම	එම	0 0 2
A 243	එම	එම	කාසිනාගර්	0 0 2-50
B 243	එම	එම	එම	0 0 1-75
C 243	එම	එම	ඇස්. සුජප	0 0 3
D 243	මයිලියාපලම්	වත්ත	සෙලන් සහ විත්තනියා මෙම්පි	0 0 10-75
E 243	එම	එම	මිලි	0 0 0-50
F 243	කේරේකෝව්වන්	එම	මුත්තන්ස	0 0 2-75
G 243	එම	එම	එම	0 0 5-50
H 243	එම	එම	ඕ. ආරුමුකන්	0 0 7-25
I 243	එම	එම	කේ. කුමාරේසන්	0 0 0-20
J 243	එම	එම	ඇස්. කදිරවේලු	0 0 2-58
K 243	කිල්ලෝයාබෙයි			
L 243	වයෙල්	කුඹුරු	ආරුමුකම්	0 0 1
M 243	එම	එම	එලියාකම්බි	0 0 2
N 243	එම	එම	ආරුමුකම්	0 0 3
O 243	එම	එම	එම	0 0 5
P 243	එම	එම	ඇස්. සිත්තනම්බි	0 0 1-75
Q 243	එම	එම	එම	0 0 3
R 243	කිල්ලෝයාබෙයි වයෙල්	එම	ඇස්. වෙල්ලපා	0 0 21
S 243	එම	එම	එම	0 0 3
T 243	එම	එම	ඇස්. කන්ඩියා	0 0 1-75
U 243	එම	එම	එම	0 0 3-50
V 243	එම	එම	ඕ. සිත්තනම්බි	0 0 2-25
W 243	එම	එම	එම	0 0 3-50
X 243	එම	එම	සිත්තර් වේලිසුදර් කෝවිල්	0 0 4
Y 243	එම	එම	එම	0 0 6
Z 243	එම	එම	ඇස්. ආරුමුකම්	0 0 2-50
A 244	එම	කුඹුරු	එම	0 0 4-50
B 244	එම	එම	ඕ. විත්තන්සා	0 0 2
			එම	0 0 4-25

නො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකරු කියන්නා.	මිලය. අ. රු. ප.
C 244	නාවලිකුලුවට	පොල්	ඇස්. ආරාමුකම්	0 0 3-50
D 244	එම	එම	එම	0 0 3-50
E 244	එම	එම	ඒ. වික්කප්පා	0 0 4
F 244	එම	එම	වී. වික්කප්පා	0 0 0-10
G 244	එම	එම	මුක්කප්පා	0 0 1
H 244	එම	එම	එම	0 0 12-50
I 244	එම	එම	සික්කප්පා රජසිසේනා	0 0 10
				1 2 13-73

සිතියම 2,492. මම—නාවලිකුලුව.

J 244	නිල්ලොසාබෙයි	කුමුරු	සික්කප්පා රජසිසේනා	0 0 3-50
K 244	විලෙල්	එම	ඇස්. රාමුකම්	0 0 9-75
L 244	කවුලෙයිකල්ලෙල්	එම	එම	0 0 5-50
M 244	එම	එම	වී. කම්බසා	0 0 6
N 244	එම	එම	එම	0 0 6
O 244	එම	එම	කන්දසාම කෝවිල්	0 0 5
P 244	එම	එම	එම	0 0 5-50
Q 244	කවාබසිර	එම	ඇස්. කාසිපුල්ලේ	0 0 16-75
R 244	එම	එම	එම	0 0 15
S 244	එම	එම	ඇස්. නාකමුල්ලේ	0 0 0-90
T 244	එම	එම	එම	0 0 1
U 244	උරසිනාතම්පල්	කල්	ඇස්. පොත්තසියා	0 0 9
V 244	එම	එම	එම	0 0 1-50
W 244	එම	එම	ඇස්. කුසලේකරම්	0 0 5
X 244	එම	එම	සෙල්ලම්පරම්	0 0 7-50
Y 244	එම	එම	එම	0 0 6-50
Z 244	එම	එම	ඇස්. මේලන් සහ මරිසුකන්	0 0 7
A 245	එම	එම	එම	0 0 7-50
B 245	කේනම්පලුවලු	එම	ඇස්. නාකමුල්ලේ	0 0 2-50
C 245	එම	එම	එම	0 0 5-50
D 245	රකාවෝපලම්	වත්ත	වී. කේවසායි	0 0 3
E 245	එම	එම	වී. කාර්ති සහ වී. කේවසායි	0 0 1
F 245	කේනම්පලුවලු	කුමුරු සහ කල්	ඇස්. සික්කප්පා සහ ඇස්. සර වසායි	0 0 1
G 245	කවත්පලම්	එම	ඇස්. සික්කප්පා	0 0 2-75
H 245	එම	කුමුරු	සිල්ලියාර්කෝවිල්	0 0 3
I 245	එම	එම	එම	0 0 2-50
J 245	එම	එම	එම	0 0 2-50
K 245	කවත්පලම්	කුමුරු	අම්මන්කෝවිල්	0 0 3
L 245	රකාවෝපලම්	එම	ඇම්. පත්තාරි සහ කවත් දෙදෙනෙක්	0 0 3
M 245	එම	එම	එම	0 0 6-50
N 245	එම	එම	ඇම්. රාමන් සහ කව දෙදෙනෙක්	0 0 5
O 245	එම	එම	එම	0 0 5
P 245	කවත්පලම්	එම	ඇල්. උසන්කාරිත්	0 0 12-50
Q 245	එම	එම	එම	0 0 13
R 245	නිල්ලොසා බෙයිබ	කාල්	ඇම්. මේලපුල්ලේ සේ උරුමකාරයෝ	0 0 5-50
S 245	එම	එම	එම	0 0 11-50
T 245	එම	එම	සිකම්පරම් දේවාලේ	0 0 10-75
U 245	එම	එම	එම	0 0 6-50
V 245	එම	එම	වී. සික්කප්පා	0 0 3-50
W 245	එම	එම	වී. රාමන්	0 0 6-25
X 245	එම	එම	එම	0 0 3-50
Y 245	කකන්කම්බලේ	එම	කේ. සරවාසායි සහ අයි. රාමන්	0 0 3-50
Z 245	එම	එම	එම	0 0 3-50
A 246	එම	එම	ඒ. සික්කප්පා	0 0 5
B 246	එම	එම	එම	0 0 5
C 246	එම	එම	වී. කේවසායි	0 0 0-50
D 246	එම	එම	එම	0 0 3-25
E 246	එම	එම	වී. ආරාමුකම්	0 0 2-75
F 246	එම	එම	ඇස්. නාකමුල්ලේ	0 0 6
G 246	එම	එම	එම	0 0 6
H 246	එම	එම	ඇස්. නාකමුල්ලේ	0 0 2-50
I 246	එම	එම	වී. කාර්ති සහ කව දෙදෙනෙක්	0 0 0-14
J 246	එම	එම	එම	0 0 5

K 246	මුම්බෙයාසිවසාල්	එම	මම—කේනම්පලුවලු. කේනම්පලුවලු කෝවිල්	0 0 11
-------	-----------------	----	---------------------------------------	--------

නො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතියක් කියන්නා.	මක. අ. ර. ට.
L 246	ප්‍රමිතියාභිවෘද්ධිය	අ	කේතාභිසුල්ලේසාර් කෝවිල	0 0 9
M 246	එම	එම	එම	0 0 2
N 246	එම	එම	එම	0 0 1
				<hr/>
				1 3 24.29
සියය 2,493.				
O 246	කන්කානු	කු	ගම්—තාවම්පිකුලි සහ කේතාභි ප්‍රසාද්.	
P 246	කවුන්ඩම්පිවෙල	එම	කේ. එලියතමිනි	0 0 1
Q 246	එම	එම	වී. සරවනමුත්තු මො. මි	0 0 4
R 246	එම	එම	එම	0 0 4.50
S 246	එම	එම	මුත්තමිනිගේ සහි සිත්තකුලිපි	0 0 3
T 246	එම	එම	එම	0 0 3.50
U 246	එම	එම	ඇස්. සේනලියන්ගම	0 0 3
V 246	එම	එම	එම	0 0 3.25
W 246	එම	එම	ඇම්. සත්කරපුල්ලේ	0 0 3.50
X 246	එම	එම	එම	0 0 5
Y 246	එම	එම	ඇස්. කාර්තිකේසන්	0 0 3.50
Z 246	එම	එම	එම	0 0 4.25
කොලකාසේකරන් මාවම්				
A 247	කවුන්ඩම්පිවෙල	කු	අයිසේසාර් කෝවිල්	0 0 1
B 247	එම	එම	ආර්. සුප්‍රමනිකාර්	0 0 0.50
C 247	එම	එම	වී. සුප්‍රමනිකාර්	0 0 5
D 247	එම	එම	එම	0 0 4
E 247	එම	එම	සුප්‍රමනිකාර්ගේ සහි මුත්තමිනි	0 0 10.50
F 247	එම	එම	එම	0 0 9
G 247	එම	එම	එලියකේසාර් සුප්‍ර	0 0 9
H 247	එම	එම	එම	0 0 7
I 247	එම	එම	කාසිසාදර් සත්කරපුල්ලේ	0 0 12.50
J 247	එම	එම	එම	0 0 10.50
				<hr/>
				0 2 27.58
සියය 2,505.				
A 249	වෙ. ලියන් වෙල	කු	ගම්—මරවන්පලමු.	
B 249	එම	එම	කේ. අරුනාසලම්	0 0 27.50
C 249	මහඩන්කවු	එම	එම	0 0 28
D 249	එම	එම	රාමසාදර් චේලපුල්ලේ	0 0 6
E 249	සුප්‍රමනිකාර් වෙල	එම	එම	0 0 3
F 249	එම	එම	ආරුමුකමිනිගේ සහි මරකොවල්ලි	0 0 11
G 249	මරවන්පලමු වෙල	එම	එම	0 0 17
H 249	එම	එම	කන්දර් කම්බසියා	0 0 14
I 249	කේරෙසියාභි වෙල	එම	එම	0 0 10.75
				<hr/>
				0 3 3.75
සියය 2,507.				
L 250	කේරෙසියාභි වෙල	කු	නුගමිල් මරවන්පලමු සහ මාවකම්බේරි.	
M 250	මරවන්කම්බේරි වෙල	කු	වී. සරවනමුත්තු මුඩලියර්	0 0 0.38
N 250	ලුවර්කම්බේරි	එම	ඇස්. භවසිවගම	0 0 7.50
O 250	එම	එම	කනවාදි කන්ඩසියා	0 0 8.50
P 250	කන්ඩසිවි වෙල	එම	ඒ. සම්මුගම	0 0 8
Q 250	එම	එම	වී. එලියතමිනි	0 0 9
R 250	පලේසන්ඩ්වෙල	එම	එම	0 0 20.50
S 250	වෙව්වි වෙල	එම	කම්බර්ගේ සහි වල්ලිපුල්ලේ	0 0 1.75
T 250	එම	එම	වී. කම්බසියා	0 0 9
U 250	එම	එම	එම	0 0 9.50
V 250	එම	එම	කේ. කන්දර්	0 0 1.50
W 250	එම	එම	ඇස්. අයිසර් පොත්තකුරේ	0 0 9.50
X 250	එම	එම	එම	0 0 10.50
Y 250	එම	එම	ඇස්. මුදලියම්බි	0 0 6.75
Z 250	එම	එම	එම	0 0 8.75
A 251	එම	එම	ඇස්. මුත්තමිනි	0 0 2.50
B 251	එම	එම	වී. වේරකම්බි	0 0 1
C 251	එම	එම	වී. කන්දසියා	0 0 5.50
D 251	එම	එම	එම	0 0 2.25
E 251	එම	එම	මිසලෙයි සිත්තකුලි	0 0 3
F 251	එම	එම	එම	0 0 3
G 251	එම	එම	වී. කන්කාම	0 0 3.25
H 251	පලේසන්ඩ්වෙල	එම	එම	0 0 3.75
I 251	වෙව්වි වෙල	එම	ඇස්. එලියතමිනි	0 0 0.8
				<hr/>
				0 0 4.50

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් නිසන්තර.	මකක. අ. රු ප.
J 251	වෙළුම්වසාල්	කුඹුර	කේ. වෙලුපුල්ලේ	0 0 8-50
K 251	එම	එම	ඇස්. අයිසර් පොත්කකුරේ	0 0 0-25
L 251	එම	එම	එම	0 0 5-25
M 251	එම	එම	ඒ. සිත්තනම්බි සහ තවත් අය	0 0 3
N 251	එම	එම	එම	0 0 3-25
O 251	එම	එම	පී. මුදලිතම්බි	0 0 1-75
P 251	එම	එම	එම	0 0 5-25
Q 251	එම	එම	සවරකමුක්කුණේ සහිත කුන්ඩපුල්ලේ	0 0 1
R 251	එම	එම	පී. එලියතම්බි	0 0 10
S 251	එම	එම	එම	0 0 10
				<hr/>
				1 0 28-21

සිතියම 2,506. ගම—නුතමුල් සහ වාමනවිවරි.

J 249	කේතන්තිරසන්	කුඹුර	කේ. මුත්තමම්බි	0 0 3-75
K 249	එම	එම	එම	0 0 2
L 249	එම	එම	කේ. සුමාමිසාදර්	0 0 3
M 249	එම	එම	එම	0 0 3-25
N 249	එම	එම	මුත්තමම්බිගේ සහිත විත්තනම්බි	0 0 2-50
O 249	එම	එම	එම	0 0 2-75
P 249	එම	එම	කේ. තම්පු	0 0 4
Q 249	එම	එම	එම	0 0 5-50
R 249	තිලක් වසාල්	එම	පී. සිත්තනම්බි	0 0 3
S 249	කේතන්තිරසන්	එම	කේ. වල්ලපුරම්	0 0 0-4
T 249	අරකුලම්	එම	කේ. තීරුසන්තමම්	0 0 5-50
U 249	එම	එම	එම	0 0 2-50
V 249	එම	එම	ඇස්. අරලමුටලම්	0 0 3-25
W 249	වෙලුක් වසාල්	එම	සායිසර්ගේ වැන්දමු සහිත මුත්තමුල්ලේ	0 0 1
X 249	එම	එම	කේ. ආරාමුගම්	0 0 2-50
Y 249	එම	එම	කේ. තම්ප	0 0 2
Z 249	එම	එම	එම	0 0 2
A 250	එම	එම	කේ. තම්ප සහ තවත් අය	0 0 1-50
B 250	එම	එම	ඇස්. වෙලු	0 0 1
C 250	එම	එම	මුත්තමුක්කුණේ සහ තවත් අය	0 0 0-16
D 250	එම	එම	වාරිතම්බිගේ සහිත පොත්කකුරේ	0 0 3
E 250	එම	එම	එම	0 0 2
F 250	එම	එම	එම	0 0 2
G 250	එම	එම	එම	0 0 2-50
H 250	වෙලුක් වසාල්	එම	තම්ප අස්තකුම්බි	0 0 8
I 250	එම	එම	එම	0 0 9
J 250	එම	එම	සන්දරසේනර වසිරවසාන සිව්න	0 0 11
K 250	එම	එම	එම	0 0 16-50
				<hr/>
				0 2 25-20

සිතියම 2,489. ගම—දකුණු වාමනවිවරි.

B 241	අවරමසම්බි	තල්	කන්දසාමි කෝවිල	0 0 1-75
C 241	මරුකම්බිපිටි	තිස් කිම	වෙරුම් කෝවිල	0 0 4-75
D 241	පුලොකාලියන්තලම්	එම	වසිරවසානගේ සහිත කන්දසාමි සහ තවත් අය	0 0 23-50
E 241	එම	එම	එම	0 0 15-50
F 241	එම	එම	ඇම්. කන්දවතම්	0 0 3-25
G 241	එම	එම	එම	0 0 1
H 241	කඩක්කෙරේතරසි	දුන්කොල	පී. නාවසිව්නම්බි සහ තවත් අය	0 0 6
I 241	එම	එම	එම	0 0 3-50
J 241	එම	කුඹුර	එම	0 0 19
K 241	එම	එම	කන්දරවල්ලිපරම්	0 0 8
L 241	එම	පොල්	ඇම්. පකිර මිර	0 0 0-07
				<hr/>
				0 2 6-32

සිතියම 2,472. ගම—වාමනවිවරි.

V 233	කකර්දකුලි	පොල්	කේ. මුරුකු සහ තවත්	0 0 3
W 233	එම	එම	කේ. අම්බමලවත්	0 0 8-25
X 233	එම	එම	කේ. කදිරන්	0 0 0-02
Y 233	එම	තල්	පී. වසිරමුක්කු සහ තවත් අය	0 0 10
Z 233	එම	එම	කේ. කදිරන්	0 0 2-75
				<hr/>
				0 0 24-02

කො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම කියවනා.	මකක. අ. රු. ප.
සිහිනම 2,474. ගම—දකුණු මිසාලි.				
G234	පත්තිකති	පොල්	ඒ. පාරමෝ සහ තවත්අය	0 0 5-50
H 234	එම	එම	ඇම්. වාරිකම්බි	0 0 1-75
I 234	එම	එම	එම	0 0 5-75
J 234	කිසිල්ලාහි	එම	පී. පොත්තසියා සහ තවත්අය	0 0 1
8895	කහකරුගත්තුලුම්	වැව	ආණ්ඩුව	0 0 3-25
K 234	පත්තිකති	පොල්	වෙලපුල්ලේගේ සහි පරුපති	0 0 1-50
L 234	කිසිල්ලාහි	එම	කේ. සරවනමුත්තු සහ තවත්අය	0 0 5
M 234	එම	තල්	එම	0 0 5
N 234	එම	එම	නාගර්ගේ සහි විත්තපුල්ලේ සහ තවත්අය	0 0 6-75
O 234	එම	එම	ඇස්. අයිගරකනවදිකරුකල්	0 0 3-50
P 234	නැරකරත්තාති	පොල්	කනවදිපුල්ලේගේ සහි සේතුපුල්ලේ	0 0 6-25
Q 234	එම	එම	ඇරුනසලුමගේ සහි නත්තාමුත්තු	0 0 3
R 234	කේතවාහි	පොල්	වාරිකම්බිගේ සහි කේතවාහ	0 0 5
S 234	නැරකරත්තාති	කීස් දුත්කොටුව	කේ. සේතසිවන්	0 0 4
T 134	තනත්වත්ත	තල්	කේ. සවරනමුත්තු සහ තවත්අය	0 0 14
U 234	පුලාන්තිකාති	කීස් දුත්කොටුව	ඇස්. සවරනමුත්තු	0 0 0-38
V 234	කහකොයාහි	තල්	සිත්තනම්බිගේ සහි විත්තපුල්ලේ	0 0 2-50
W 234	එම	එම	වී. සිත්තකුච්චි	0 0 2
X 234	වෙහැලිවලු	එම	වල්ලිපරමගේ සහි විකේච්චි	0 0 2-75
Y 234	කහකොයාහි	එම	එම	0 0 2
Z 234	එම	එම	වී. සිත්තකුච්චි	0 0 1
				0 2 1-88
සිත්තම 2,481. ගම—දකුරු මිසාලි.				
A 234	පොලොරිතිවලු	පොල්	කාර්තිකේසන්ගේ වැන්දඹු සහි විවාකාමන්	0 0 5-75
B 234	කෙල්ලියාහි	කීස් ඉඩම	ඇස්. මයිසු	0 0 0-38
C 238	කේතියාලාහි	තල්	ඇස්. සරවනමුත්තු සහ තවත්අය	0 0 8
D 238	පයිසාරිකාගේ	පොල්	කේ. කනවදිපුල්ලේ	0 0 9-25
E 238	එම	තල්	පී. සිත්තනම්බි	0 0 13-50
F 238	කුරුවන්කුච්චල්	එම	ඇස්. පොත්තසියා සහ තවත්අය	0 0 8-50
G 238	එම	එම	සිත්තනම්බිගේ සහි විසාගම්	0 0 0-38
H 238	එම	එම	ඇස්. කන්දරු සහ තවත්අය	0 0 0-25
I 238	පසාරිකම්බියාහි	වැව	ආණ්ඩුව	0 0 4-75
J 238	කුරුවන්කුච්චල්	පොල්	වේලපුල්ලේ සහි කේතවාහි	0 0 0-40
K 238	කෙසාකන්වලු	තල්	පුස්පරගේ වැන්දඹු සහි විත්තාවම්බි	0 0 3
L 238	කුරුවන්කුච්චල්	පොල්	කේ. විත්තවන්	0 0 26
M 238	දුවාදිපලුම්	තල්	සී. නවංසී	0 0 12
N 238	වැමගත්තලු	පොල්	ඇරුනසලුමගේ සහි සහ තවත්අය	0 0 11-25
O 238	එම	එම	කේ. වෙලපුල්ලේ සහ තවත්අය	0 0 5-50
P 238	එම	එම	වී. කනවදි සහ තවත්අය	0 0 8-75
Q 238	එම	එම	සිත්තනම්බිගේ වැන්දඹු සහි කතිරසි සහ තවත්අය	0 0 0-50
				0 2 38-16
සිහිනම 2,487. ගම—කොහිගම.				
X 238	කවේපරිතන්	පොල්	කේ. ඇස්. අම්බලවත්ත	0 0 6-75
Y 238	එම	එම	එම	0 0 5-50
Z 238	එම	එම	වී. සිත්තසියා සහ තවත්	0 0 4
A 239	එම	එම	කේ. කනවදි	0 0 3-50
B 239	එම	එම	වෙලපුල්ලේගේ සහි කදිරසි සහ තවත්	0 0 11
C 239	එම	එම	ඇම්. පොත්තසියා සහ තවත්	0 0 7-50
D 239	කොලන්කරවලු	එම	ඇම්. කදිරගම	0 0 2-50
E 239	කවේපරිතන්,	එම	කන්දසියාගේ දුව සෙල්ලාවම්බි සහ තවත්	0 0 0-38
8906	සිත්තසියාකුලුම්	වැව	ආණ්ඩුව	0 0 4-50
F 239	කවේපරිතන්	පොල්	වී. කදිරගම	0 0 12
G 239	වෙම්බවලු	එම	සිත්තනම්බිගේ වැන්දඹු සහි සිවගාමි සහ තවත්	0 0 12-50
H 239	කරේවලු	එම	ඒ. නල්ලනම්බි සහ තවත්	0 0 9-25
I 239	වෙම්බවෙලු	එම	ඇම්. පොත්තසියා	0 0 16-50
J 239	වොලවෙම්බවලු	එම	ඇම්. කදිරගම	0 0 8
K 239	වෙම්බවෙලු	එම	ඇස්. ඇරුනසලුම් සහ තවත්	0 0 2
L 239	එම	එම	එම	0 0 2-25
M 239	එම	එම	එම	0 0 6-75
N 239	එම	තල්	කනවදිගේ වැන්දඹු සහි නාච්චි	0 0 8-50
O 239	කවේපරිතන්	එම	ඇම්. කන්දසියා සහ තවත්	0 0 10-25
P 239	වෙම්බවෙලු	එම	ඇස්. අම්බලවත්ත සහ තවත්	0 0 17-50
Q 239	එම	එම	පෙරිසනම්බිගේ සහි සේතුපුල්ලේ සහ තවත්	0 0 31-50

කො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකම් නිකුත්යා.	මහක. අ. රු. ප.
R 239	වෙම්බිවෙලිය	පොල්	ඇස්. අම්බලවත්ත සහ තවත්	0 0 9-25
S 239	එම	කල්	ඇම්. කන්දසිතා සහ තවත්	0 0 19
T 239	නීලකුම්භාවලච්ච	පොල්	කනගසනේගේ සහිත පොත්තාච්චි	0 0 8-25
U 239	වත්තාපනේ	කල්	පී. කන්දසිතා	0 0 17
V 239	එම	පොල්	කේ. සිත්තපුල්ලේ සහ තවත්	0 0 7
W 239	එම	කල්	මුරුගර්ගේ දුටු මල්ලි සහ තවත්	0 0 8-50
X 239	එම	පොල්	අයිතිකම්පුල්ලේගේ දුටු පොත්තාච්චි	0 0 6
Y 239	නාලපනේ	එම	ඇස්. කනවදි පුල්ලේ සහ තවත්	0 0 8-50
Z 239	රේගන්කන්දිය	එම	ඇස්. නාගනාදි සහ තවත්	0 0 7
A 240	එම	එම	එම	0 0 8
B 240	එම	එම	ඒ. සිත්තපුල්ලේ සහ තවත්	0 0 12

1 3 13-13

සිතියම 2,476. ගම—දකුණු එලවුම්බුවල් සහ මිරිසවිල්ල.

L 235	වෙම්බාබෝ	පොල්	පී. සෙල්ලසිතා සහ තවත්	0 0 32
M 235	එම	එම	එම	0 1 11
N 235	ඉලගේඹි	එම	කේ. වසිරවි සහ තවත්	0 0 6
O 235	වව්විපානේ	එම	පී. කන්දර් සහ තවත්	0 0 0-25
P 235	වරුනිකන්කෝවිටම	එම	කේ. සිත්තපු සහ තවත්	0 0 9-50
Q 235	සිරෝකෝවිටම	එම	කේ. වසිරවි	0 0 9-50
R 235	එම	එම	කේ. සිත්තපුමිනි	0 0 5-50
S 235	එම	කල්	පී. වේලපුල්ලේ සහ තවත්	0 0 11
T 235	මනල්කෝවිටම	දුක්කොල	කේ. සිත්තපුමිනි	0 0 7-25
U 235	එම	එම	කුඳකමුත්තාගේ මැන්දමු සහිත නාචි	0 0 5
V 235	මනල්කඩ	එම	ඇස්. පොත්තර්	0 0 0-25
W 235	කොල්පුච්චි	කල්	කේ. වසිරවි සහ තවත්	0 0 6-75
X 235	පරකන්කානේ	පොල්	පී. වේලපුල්ලේ සහ තවත්	0 0 1-50
Y 235	එම	එම	එම	0 0 1-50
Z 235	එම	එම	ඇම්. මුත්තකුමාර	0 0 6-50
A 236	මාත්තාකුච්චල්	කල්	පොත්තර්ගේ සහිත විත්තපුල්ලේ	0 0 14
B 236	මාව්විවෙල්	කුඳුර	කුඳකමුත්තාගේ මැන්දමු සහිත නාචි	0 0 17
C 236	අනේපුච්චි	කල්	කේ. සිත්තපුමිනි	0 0 6-50

1 0 31

සිතියම 2,479. ගම—මිරිසවිල්ල.

A 237	පෙරිකෝවිටම	කල්	සිත්තපුකාගේ සහිත තත්කමුත්තා සහ තවත්	0 0 17-50
B 237	වෙම්බාබෝ	පොල්	පී. සිත්තපුකා සහ තවත්	0 0 15-50
C 237	අලාසිකඩ	කල්	පී. සිත්තපුකා, පුල්ලේකාර්කෝවිලේ කල මනාකාරයා	0 0 16-25
D 237	වෙම්බාබි	පොල්	සුසේගේ සහිත අනන්තාසි	0 0 11-50
E 237	එම	එම	පුලියන් අගර්පගුරුපුකාචි	0 0 16-75
F 237	එම	එම	පිලිප්පුගේ සහිත මැහලාපුල්ලේ	0 0 12-50

0 2 10

සිතියම 2,480. ගම—දකුණු එලවුම්බුවල්.

G 237	මටෝවැලිමසාල්	කුඳුර	පී. කාසිකාර්	0 0 5
H 237	එම	එම	මුරුගර්ගේ සහිත කනාචි	0 0 10
I 237	එම	එම	පී. කනවදි සහ තවත්	0 0 6
J 237	එම	එම	පී. කාසිකාර් සහ තවත්	0 0 15-75
K 237	මටෝවැලිකෝපෝ	පොල්	ඇස්. සිත්තපු සහ තවත්	0 0 15
L 237	එම	කල්	කේ. සෙල්ලප්පා	0 0 11-50
M 237	කෙත්තාල්පානේ	එම	කේ. සිත්තපු සහ තවත් අග	0 0 6-50
N 237	පෙරිකවලච්ච	එම	වේනාසිතමිනි සහ තවත් අග	0 0 6-50
O 237	කොසිගමනන්කානේ	එම	ඒ. විරගනි සහ තවත් අග	0 0 16
P 237	කොල්පුච්චි	එම	ඇම්. වෙලාගන්දර් සහ තවත් අග	0 0 2-50
Q 237	එම	කල් සහ කැලාව	ඇස්. සිත්තපු සහ තවත් අග	0 0 8-75
R 237	එම	එම	පී. වේනාසිතමිනි සහ තවත් අග	0 0 11
S 237	එම	දුක්කොල	කේ. කනවදි පුල්ලේ	0 0 16-75
T 237	සන්තාතාකාච්ච	පොල්	පී. විනාසිතමිනි සහ තවත් අග	0 1 3-75
U 237	එම	එම	වසිරවිගේ මැන්දමු සහිත නාචි සහ තවත් අග	0 0 10-25
V 237	එම	කල්	ඇස්. සිත්තපු	0 0 3-25
W 237	වඩාලිකුච්චල්	එම	මුරුගර්ගේ මැන්දමු සහිත විත්තාච්චි	0 0 36-50
X 237	කොඩාලේකඩ	පොල්	කේ. කනවදි	0 0 24-50
Y 237	කලවන්සුච්චකච්ච	එම	පී. වේදනාගම සහ තවත් අග	0 0 18-75
Z 237	සන්තාතාකාච්ච	එම	පී. මොදලි තමිනි	0 1 8

1 3 36-25

නො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකම් කිසිත්තා.	මෙක.		
				අ.	රු. ප.	
සියලුම 2,488. ගම-මරිපුල්.				0	0	0.75
C 240	වෙම්බාබෝ පොල්	පොල්	ඩී. කිකුලස් සහ තවත් අය	0	0	2½
D 240	භූපුම්ප්වකාල් කුඹුර	කුඹුර	එම	0	0	7
E 240	එම	එම	කේ. පිලිප්පෝ	0	0	1.50
F 240	එම	එම	අත්තෝතිපුල්ලේගේ වැඤඹු සහි වඩාතල්	0	0	2½
8907	කුරුකුල්ලුරවෝ වැව	වැව	ආණ්ඩුව	0	0	7.75
G 240	භූපුම්ප්වකාල් කුඹුර	කුඹුර	සුපේපුල්ලේගේ සහි අත්තෝතිපුල්ලේ	0	0	7.50
H 240	එම	එම	ඩී. කිකුලස් සහ තවත් අය	0	0	7.50
I 240	එම	එම	සන්තියාආපුල්ලේගේ සහි මරිපාපුල්ලේ	0	0	6.75
J 240	එම	එම	රාසපුල්ලේගේ සහි මැඩලාපුල්ලේ	0	0	9
K 240	එම	එම	පී. ජේදුරාපුල්ලේ සහ තවත් අය	0	0	8
L 240	එම	එම	ඇස්. අත්තෝති සහ තවත් අය	0	0	3.50
M 240	එම	එම	පී. සම්ප්වන්තු	0	0	2.25
N 240	එම	එම	කේ. රාසපු සහ තවත් අය	0	0	7.50
O 240	වෙම්බාබෝ පොල්	පොල්	මුහුදුවේප්වකාල්	0	0	14.25
P 240	එම	එම	ඩී. කිකුලස් සහ තවත් අය	0	0	13.50
Q 240	එම	එම	කිකුලස්ගේ සහි මැදලි	0	0	7
R 240	එම	එම	ජේ. ජේදුරා	0	0	2
S 240	එම	එම	අත්තෝතිගේ සහි අනාච්චි	0	0	3.75
T 240	එම	එම	ඇස්. සමේරි සහ තවත් අය	0	0	7.75
U 240	එම	එම	ඇස්. පුපේපුල්ලේ	0	0	7.50
V 240	එම	එම	ප්‍රතාසිරිසර්ප	0	0	15.50
W 240	එම	එම	වෙතිගේ සහි මරිපා	0	0	7
X 240	එම	එම	කුරුසුගේ සහි අත්තෝතිසා සහ තවත් අය	0	0	36
Y 240	එම	එම	ඇස්. ඒ. වෙල්ලුපියා	0	0	20
Z 240	එම	එම	සුවාම්පුල්ලේගේ සහි අනාච්චි	0	0	25
A 241	එම	එම	පී. සෙල්ලුපියා සහ තවත් අය			1 2 33.25

එවැනිම ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා ගත්වෙති මතකින්ගේ මිහැණර තිබෙන කැමීම මෙයින් දැනුම්දෙමි.

ඉහතැති ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම හමුවට නොහොත් හමුවට වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1901 ස්වල්පවත් මස 17 වෙනි දින 11 කතිසමට වාමාකම්වේරිගේ ආණ්ඩුවේ මංගලාචෙදිමදිදිරි පිටට පැමිණ ඒ කොපි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියා පිලිවට මතුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ හමුවගේ අයිතිකමේ තොරතුරුත් කියාසිලිවට මිහැණර මෙයින් දැනගත හමුවෙයි.

මම් 1901 ස්වල්පවත් මස 10 වෙනි දින
 ජපගේ කම්වේරිගේදිග.
 ආර්. බබ්ලිපු. අයිවර්ස්,
 ආණ්ඩුවේ ඒජන්ත වමිග.

1876 ම් (බ්‍ර) - අතු 3 ම මුලකප්පෙකම 7 ම පිරිසි අරකාර ම වඩාකා ආණ්ඩුවෙහි හිමි කරුණු
 ඡායා ආණ්ඩුවෙහි පිලිවට මස 17 වෙනි දින 11 කතිසමට මාමාකම්වේරිගේ ආණ්ඩුවේ මංගලාචෙදිමදිදිරි පිටට පැමිණ ඒ කොපි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියා පිලිවට මතුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ හමුවගේ අයිතිකමේ තොරතුරුත් කියාසිලිවට මිහැණර මෙයින් දැනගත හමුවෙයි.

නුභ්ණ.	කාණිචින මු පොසා.	විවරම.	මුහිරිසි-තාවත්ලුණි.	විසාලම.		
				අ.	රු. ප.	
පිරාමපට අතු මුලකම 2,490. මුහිරිසි-තාවත්ලුණි.						
M 241	තාවත්ලුණිදුකොටු	තෙන්නමරක	පසලුණත්ත	0	0	6
N 241	බදු	බදු	මෙහ.	0	0	5
O 241	බදු	බදු	මෙහ.	0	0	0.38
				0	0	11.38
පිරාමපට අතු මුලකම 2,491. මුහිරිසි-තාවත්ලුණි.						
P 241	පීපාලගුණ	තොටු	ආණ්ඩුවේ නාමකම් ම. මුහුණත්ත	0	0	7.50
Q 241	බදු	බදු	මෙහ.	0	0	8.75
R 241	කොපිපුණගුණ	පිහිස	ආණ්ඩුවේ නාමකම් ම. මුහුණත්ත	0	0	4
S 241	බදු	බදු	මෙහ.	0	0	9.25
T 241	පීපාලගුණ	තොටු	ම. මුහුණත්ත	0	0	3
U 241	බදු	තෙන්නමරක	මෙහ.	0	0	2.50
V 241	බදු	බදු	මෙහ.	0	0	4.50
W 241	තෙන්නමරක	බදු	කේ. පාච්චිගේ	0	0	3.50
X 241	බදු	බදු	මෙහ.	0	0	0.78
Y 241	කොපිපුණගුණ	තොටු	ම. මුහුණත්ත	0	0	0.87
Z 241	තෙන්නමරක	තෙන්නමරක	ආණ්ඩුවේ නාමකම් ම. මුහුණත්ත	0	0	5
A 242	බදු	බදු	ම. මුහුණත්ත	0	0	2.50
B 242	බදු	බදු	ආණ්ඩුවේ නාමකම් ම. මුහුණත්ත	0	0	3
C 242	බදු	බදු	මෙහ.	0	0	1.88
D 242	බදු	බදු	ආණ්ඩුවේ නාමකම් ම. මුහුණත්ත	0	0	1.50
E 242	බදු	බදු	මෙහ.	0	0	1.75
F 242	බදු	බදු	මෙහ.	0	0	1.75
G 242	බදු	බදු	ආණ්ඩුවේ නාමකම් ම. මුහුණත්ත	0	0	2.50
H 242	බදු	බදු	මෙහ.	0	0	1.50

தண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசரமம். அ. து. பெ.
I 242	நம்பவயல	நெலவயல	எஸ். சண்முகம்.	0 0 0.04
J 242	செடி	செடி	மேற.	0 0 3
K 242	செடி	செடி	வீ. சுப்பையா	0 0 4
L 242	செடி	செடி	அம்மன்கோயில	0 0 1.50
M 242	செடி	செடி	எம். சின்னத்தம்பி	0 0 1.50
N 242	வாவுண்டையவயல	செடி	எம். ஆறுமுகம்	0 0 3.50
O 242	வணனியாவயல	செடி	எஸ். காசிப்பிள்ளையும எஸ். சண்முகமும்	0 0 11.50
P 242	மயிலியாதோட்டம்	தோட்டம்	கே. சுப்பிரமணியா	0 0 0.62
Q 242	செடி	செடி	கே. பிள்ளையாரா	0 0 1.50
R 242	செடி	செடி	எம். அப்பாபிள்ளை	0 0 0.35
S 242	செடி	செடி	மேற.	0 0 3.75
T 242	செடி	செடி	கே. சுப்பிரமணியா	0 0 7.50
U 242	செடி	செடி	மேற.	0 0 5.50
V 242	செடி	செடி	எஸ். நாகன்	0 0 0.25
W 242	செடி	செடி	வீ. சங்கரன்	0 0 6
X 242	செடி	செடி	கே. சண்டையன்	0 0 5.25
Y 242	செடி	செடி	சங்கரன்	0 0 1.50
Z 242	செடி	செடி	மேற.	0 0 2
A 243	செடி	செடி	காசித்தா	0 0 2.50
B 243	செடி	செடி	மேற.	0 0 1.75
C 243	செடி	செடி	எஸ். சுப்பா	0 0 3
D 243	மயிலியாபுலம்	செடி	செலவணும சின்னையா செட. டியும்	0 0 10.75
E 243	செடி	செடி	வள்ளி	0 0 0.50
F 243	கிராய்தோட்டம்	செடி	முத்தி	0 0 2.75
G 243	செடி	செடி	மேற.	0 0 5.50
H 243	செடி	செடி	வீ. ஆறுமுகம்	0 0 7.25
I 243	செடி	செடி	கே. தமரேசன்	0 0 0.20
J 243	செடி	செடி	எஷ். கதிரவேலு	0 0 2.58
K 243	திலையோடைவயல	நெலவயல	ஆறுமுகம்	0 0 1
L 243	செடி	செடி	இளையத்தம்பி	0 0 2
M 243	செடி	செடி	ஆறுமுகம்	0 0 3
N 243	செடி	செடி	மேற.	0 0 5
O 243	செடி	செடி	எஷ். சின்னத்தம்பி	0 0 1.75
P 243	செடி	செடி	செடி	0 0 3
Q 243	செடி	செடி	எஸ். செல்லப்பா	0 0 2
R 243	திலையோடிவயல	செடி	செடி	0 0 3
S 243	செடி	செடி	எஸ். கந்தையா	0 0 1.75
T 243	செடி	செடி	செடி	0 0 3.50
U 243	செடி	செடி	வீ. சின்னத்தம்பி	0 0 2.25
V 243	செடி	செடி	செடி	0 0 3.50
W 243	செடி	செடி	சித்திரவேலாயுதா கோயில	0 0 4
X 243	செடி	செடி	மேற.	0 0 6
Y 243	செடி	செடி	எஸ். ஆறுமுகம்	0 0 2.50
Z 243	செடி	செடி	மேற.	0 0 4.50
A 244	செடி	செடி	ஏ. சின்னப்பா	0 0 2
B 244	செடி	செடி	மேற.	0 0 4.25
C 244	செடி	செடி	எஸ். ஆறுமுகம்	0 0 5.50
D 244	செடி	செடி	மேற.	0 0 3.50
E 244	செடி	செடி	ஏ. சின்னப்பா	0 0 4
F 244	செடி	செடி	வீ. சின்னத்தம்பி	0 0 0.10
G 244	செடி	செடி	முத்தத்தம்பி	0 0 1
H 244	செடி	செடி	மேற.	0 0 12.50
I 244	செடி	செடி	சின்னத்தம்பி இராசமமா	0 0 10
J 244	பிரதம்படத்து இலக்கம் 2,492.	குறிச்சி—நாவற்சூளியும், கைதடிநுணுவிற்று.		
K 244	திலையோடைவயல	நெலவயல	சின்னத்தம்பி இராசமமா	0 0 3.50
L 244	காடடுவாயக்காலவயல	செடி	எஸ். இராமலிங்கம்	0 0 9.75
M 244	செடி	செடி	மேற.	0 0 5.50
N 244	செடி	செடி	வீ. தம்பையா	0 0 6
O 244	செடி	செடி	மேற.	0 0 6
P 244	செடி	செடி	கந்தசுவாமி கோயில	0 0 5
Q 244	கவடகிராய்	செடி	மேற.	0 0 5.50
R 244	செடி	செடி	எஷ். காசிப்பிள்ளை	0 0 16.75
S 244	செடி	செடி	மேற.	0 0 15
T 244	செடி	செடி	எஷ். நாகமுத்து	0 0 0.90
U 244	உணக்கிணற்றடிவளவு	பனைமரம்	மேற.	0 0 1
V 244	செடி	செடி	எஷ். பொன்னையா	0 0 9
W 244	செடி	செடி	மேற.	0 0 1.50
			எஸ். குணசேகரம்	0 0 5

துண்டு.	காணியினது பெயர்.	வீவரம்.	உரிததாளியின பெயர்.	விசாலம். ஏ. டூ. ப.
X 244	உணக்கினற்றிவளவு	பனை மாம	சேலலம்பரம்	0 0 7.50
Y 244	செடி	செடி	மேற.	0 0 6.50
Z 244	செடி	செடி	எஸ். வேலனும மாணிக்கனும்	0 0 7
A 245	செடி	செடி	மேற.	0 0 7.50
B 245	தெனமைபுலவளவு	செடி	எஸ். நாகமுத்து	0 0 2.50
C 245	செடி	செடி	மேற.	0 0 5.50
D 245	இராககணபுலம்	தோட்டம்	வீ. தெய்வானை	0 0 3
E 245	செடி	செடி	வீ. காததியும் வீ. தெய்வானையும	0 0 1
F 245	தெனமைபுலவளவு	நெலவயலும் பனையும	எஸ். சின்னத்தம்பியும் எஸ். சரவணையும	0 0 1
G 245	தச்சனபுலம்	செடி	எஸ். சின்னக்குடம்	0 0 2.75
H 245	செடி	நெலவயல	பிள்ளையார கோயில	0 0 3
I 245	செடி	செடி	மேற.	0 0 2.50
J 245	செடி	செடி	மேற.	0 0 2.50
K 245	செடி	செடி	அம்மன்கோயில	0 0 3
L 245	இராககணபுலம்	செடி	எம். பண்டாரியும் வேறு இருவரும்	0 0 3
M 245	செடி	செடி	மேற.	0 0 6.50
N 245	செடி	செடி	எம். இராமனும் வேறு இருவரும்	0 0 5
O 245	செடி	செடி	மேற.	0 0 5
P 245	தச்சனபுலம்	செடி	எஸ். உசனகனி	0 0 12.50
Q 245	செடி	செடி	மேற.	0 0 13
R 245	கிலையடிவயல	செடி	எம். வேலுப்பிள்ளையின உரிமைக்காரர்	0 0 5.50
S 245	செடி	செடி	மேற.	0 0 11.50
T 245	செடி	செடி	சிதம்பரம் கோயில	0 0 10.75
U 245	செடி	செடி	மேற.	0 0 6.50
V 245	செடி	செடி	பி. சின்னத்தம்பி	0 0 3.50
W 245	செடி	செடி	வீ. இராமன்	0 0 6.25
X 245	செடி	செடி	மேற.	0 0 3.50
Y 245	தக்கனகாடுவயல	செடி	கெ. சரவணையும ஐ. இராமுவும்	0 0 3.50
Z 245	செடி	செடி	மேற.	0 0 3.50
A 246	செடி	செடி	எ. சின்னத்தம்பி	0 0 5
B 246	செடி	செடி	மேற.	0 0 5
C 246	செடி	செடி	வீ. தெய்வானை	0 0 0.50
D 246	செடி	செடி	மேற.	0 0 3.25
E 246	செடி	செடி	வீ. ஆறுமுகம்	0 0 2.75
F 246	செடி	செடி	எஸ். நாகலிங்கம்	0 0 6
G 246	செடி	செடி	மேற.	0 0 6
H 246	செடி	செடி	எஸ். நாகமுத்து	0 0 2.50
I 246	செடி	செடி	வீ. காததியும் வேறு இருவரும்	0 0 0.14
J 246	செடி	செடி	மேற.	0 0 5
K 246	புனையடிவயல	செடி	கைதடிப்பிள்ளையார கோயில	0 0 11
L 246	செடி	செடி	மேற.	0 0 9
M 246	செடி	தரிசுநிலம்	மேற.	0 0 2
N 246	செடி	செடி	மேற.	0 0 1

1 3 24.29

பிரதமபடத்து இலக்கம் 2,493. குறிச்சி—நாவற்குளியும், கைதடிநாணிலும்.

O 246	தக்கனகாடு	நெலவயல	கெ. இளையத்தம்பி	0 0 1
P 246	தெவண்டமபிடடிவயல	மேற.	வீ. சரவணமுத்து முதலியார	0 0 4
Q 246	மேற.	மேற.	மேற.	0 0 4.50
R 246	மேற.	மேற.	முத்தத்தம்பி கைம்பெண் சின்னச்சுட்டடி	0 0 3
S 246	மேற.	மேற.	மேற.	0 0 3.50
T 246	மேற.	மேற.	எஸ். சேதலிங்கம்	0 0 3
U 246	மேற.	மேற.	செடி	0 0 3.25
V 246	மேற.	மேற.	எம். சங்கரப்பிள்ளை	0 0 3.50
W 246	மேற.	மேற.	செடி	0 0 5
X 246	மேற.	மேற.	எஷ். காததிகேசு	0 0 3.50
Y 246	மேற.	மேற.	மேற.	0 0 4.25
Z 246	குலகச்சேகரன்மடம்	பனைகள்	ஐயனா கோயில	0 0 1
A 247	தெவண்டமபிடடிவயல	நெலவயல	ஆர். சுப்பிரமணியர்	0 0 0.50
B 247	மேற.	மேற.	வி. சுப்பிரமணியர்	0 0 5
C 247	மேற.	மேற.	மேற.	0 0 4
D 247	மேற.	மேற.	சுப்பையா கைம்பெண் முத்தாச்சி	0 0 10.50
E 247	மேற.	மேற.	மேற.	0 0 9

அண்.ப.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
F 247	தொண்டமபிடடிவயல	தெலவயல	இலங்கையர் சுப்பர்	0 0 9
G 247	மேற.	மேற.	மேற.	0 0 7
H 247	மேற.	மேற.	காசிநாதர் சங்கரப்பிள்ளை	0 0 12.50
I 247	மேற.	மேற.	மேற.	0 0 10.50
J 247	மேற.	மேற.	ஆர். சுப்பிரமணியர்	0 0 0.08
				0 2 27.58

பிரதமபடத்த இலக்கம் 2,505. குறிச்சி—மறவனபுலவு.

A 249	சோலையன வயல	தெலவயல	கே. அருணாசலம்	0 0 27.50
B 249	ஓடி	ஓடி	ஓடி	0 0 28
C 249	மன்னாடன கடடு	ஓடி	இராமநாதர் வேலுப்பிள்ளை	0 0 6
D 249	ஓடி	ஓடி	ஓடி	0 0 3
E 249	சுப்பாவடவியடி வயல	ஓடி	ஆறுமுகம் பெண் மாரதவலவி	0 0 11
F 249	ஓடி	ஓடி	ஓடி	0 0 17
G 249	மறவனபுலவயல	ஓடி	கந்தர் தம்பையா	0 0 14
H 249	ஓடி	ஓடி	ஓடி	0 0 10.75
I 249	கிராமடிவயல	ஓடி	சுப்பர்சோமசுந்தரம்	0 0 6.50
				0 3 3.75

பிரதமபடத்த இலக்கம் 2,507. குறிச்சி—நுணவில், மறவன்புலவும் சாவுகச்சேரியும்.

L 250	கிராமடிவளவு	பனைகள்	வீ. சரவணமுத்து முதலியாரா	0 0 0.38
M 250	பரவனகுட்டிவயல	தெலவயல	எஸ். நமசிவாயம்	0 0 7.50
N 250	உவர்குட்டி	ஓடி	கணவதி கந்தையா	0 0 8.50
O 250	ஓடி	ஓடி	ஏ. சண்முகம்	0 0 8
P 250	கடடிப்புட்டிவயல	ஓடி	வீ. இளையதம்பி	0 0 9
Q 250	ஓடி	ஓடி	ஓடி	0 0 20.50
R 250	பாலையனதிடல	ஓடி	தம்பன கைம்பெண் வள்ளிப்பிள்ளை	0 0 1.75
S 250	செட்டிவயல	ஓடி	மீ. தம்பையா	0 0 9
T 250	ஓடி	ஓடி	ஓடி	0 0 3.50
U 250	ஓடி	ஓடி	கே. கந்தா	0 0 1.50
V 250	ஓடி	ஓடி	எஸ். ஐயர் பொன்னுதாரா	0 0 9.50
W 250	ஓடி	ஓடி	ஓடி	0 0 10.50
X 250	ஓடி	ஓடி	எஸ். முதலித்தம்பி	0 0 6.75
Y 250	ஓடி	ஓடி	ஓடி	0 0 8.75
Z 250	ஓடி	ஓடி	எஸ். முதலத்தம்பி	0 0 2.50
A 251	ஓடி	ஓடி	வீ. வாரித்தம்பி	0 0 1
B 251	ஓடி	ஓடி	வீ. கந்தையா	0 0 5.50
C 251	ஓடி	ஓடி	ஓடி	0 0 2.25
D 251	ஓடி	ஓடி	மீசாலை சின்னத்தம்பி	0 0 3
E 251	ஓடி	ஓடி	ஓடி	0 0 3
F 251	ஓடி	ஓடி	வீ. கஜாகாமா	0 0 3.25
G 251	ஓடி	ஓடி	ஓடி	0 0 3.75
H 251	பாலையனதிடல	ஓடி	என். இளையதம்பி	0 0 0.08
I 251	செட்டிவயல	ஓடி	கே. வேலுப்பிள்ளை	0 0 4.50
J 251	ஓடி	ஓடி	ஓடி	0 0 8.50
K 251	ஓடி	ஓடி	எஸ். ஐயர் பொன்னுதாரா	0 0 0.25
L 251	ஓடி	ஓடி	ஓடி	0 0 5.25
M 251	ஓடி	ஓடி	ஏ. சின்னத்தம்பியும் மறு	0 0 3
N 251	ஓடி	ஓடி	ஓடி	0 0 3.25
O 251	ஓடி	ஓடி	மீ. முதலித்தம்பி	0 0 1.75
P 251	ஓடி	ஓடி	ஓடி	0 0 5.25
Q 251	ஓடி	ஓடி	சரவணமுத்து பெண் குஞ்சப்பிள்ளை	0 0 1
R 251	ஓடி	ஓடி	வீ. இளையதம்பி	0 0 10
S 251	ஓடி	ஓடி	ஓடி	0 0 10
				1 0 28.21

பிரதமபடத்து இலக்கம் 2,506. குறிச்சி—நுணவிலும் சாவுகச்சேரியும்.

J 249	தென்னிக்கிராயன	தெலவயல	கே. முத்தத்தம்பி	0 0 3.75
K 249	ஓடி	ஓடி	ஓடி	0 0 2
L 249	ஓடி	ஓடி	கே. சுவாமிநாதா	0 0 3
M 249	ஓடி	ஓடி	ஓடி	0 0 3.25
N 249	ஓடி	ஓடி	நல்லதம்பி பெண் சின்னஞ்சி	0 0 2.50
O 249	ஓடி	ஓடி	ஓடி	0 0 2.75
P 249	ஓடி	ஓடி	கே. தம்பு	0 0 4
Q 249	ஓடி	ஓடி	ஓடி	0 0 5.50

குணம்.	காணியினது பெயர்.	வீபரம்	உரித்தாளியின் பெயர்.	வீசாலம். ஏ. றா. ப.
R 249	திலலனவயல	நெலவயல	வீ. சின்னத்தம்பி	0 0 8
S 249	தென்னிகிராயன	நெடி	கே. வல்லிபுரம்	0 0 0.04
T 249	ஆரக்குள	நெடி	கே. திலலையம்பலம்	0 0 5.50
U 249	நெடி	நெடி	நெடி	0 0 2.50
V 249	நெடி	நெடி	எஸ். அருளம்பலம்	0 0 3.25
W 249	வெல்லனவயல	நெடி	காசியர் கைம்பெண் முத்துப்பிள்ளை	0 0 1
X 249	நெடி	நெடி	டபிள்யூ. ஆறுமுகம்	0 0 2.50
Y 249	நெடி	நெடி	கே. தம்பன்	0 0 2
Z 249	நெடி	நெடி	நெடி	0 0 2
A 250	நெடி	நெடி	கே. தம்பனும் மறுபேரும்	0 0 1.50
B 250	நெடி	நெடி	எஸ். வேலு	0 0 1
C 250	நெடி	நெடி	முத்துக்கறுப்பனும் மறு	0 0 0.16
D 250	நெடி	நெடி	வாரித்தம்பி பெண் பொன்னாச்சி	0 0 3
E 250	நெடி	நெடி	நெடி	0 0 2
F 250	வெல்லனதுடல	பிணைகள்	நெடி	0 0 2
G 250	நெடி	நெடி	நெடி	0 0 2.50
H 250	வெல்லனசாட்டி	நெடி	தம்பா அப்பாருட்டி	0 0 8
I 250	நெடி	நெடி	மேற்.	0 0 9
J 250	நெடி	நெடி	சந்திரசேகர வாரிவளுதசிவன்	0 0 11
K 250	நெடி	நெடி	மேற்.	0 0 16.50
				0 2 25.20

பிரதமபடத்து இலக்கம் 2,489. குறிச்சி—சாவகச்சேரி தெற்கு.

B 241	ஆவரம்சாட்டி	பனந்தோட்டம்	சந்தசாமி கோவில்	0 0 1.75
C 241	மருத்தப்பிட்டி	தரிசு நிலம்	வறுமா கோவில்	0 0 4.75
D 241	பவுலத்தலையனபள்ளம்	நெடி	வயிர்வந்தாநா பெண் கற்பகமும்	0 0 23.50
E 241	நெடி	நெடி	மறுபேரும்	0 0 15.50
F 241	நெடி	நெடி	எம். கந்தவனம்	0 0 3.25
G 241	நெடி	நெடி	நெடி	0 0 1
H 241	கடற்கரைக்கிராய்	புகையிலைதோட்டம்	வீ. நமசிவாயமும் மறுபேரும்	0 0 6
I 241	நெடி	நெடி	நெடி	0 0 3.50
J 241	நெடி	நெற்காணி	நெடி	0 0 19
K 241	நெடி	நெடி	சந்தாவலிபுரம்	0 0 8
L 241	நெடி	தென்னந்தோட்டம்	எம். பக்கிரமீரூ	0 0 0.07
				0 2 6.32

பிரதமபடத்து இலக்கம் 2,472. குறிச்சி—சாவகச்சேரி.

V 233	கறடிக்குளி	தென்னந்தோட்டம்	கே. முருகுவும மறுபேரும்	0 0 3
W 233	நெடி	நெடி	கே. அம்பலவானா	0 0 8.25
X 233	நெடி	நெடி	கே. கதிரான	0 0 0.02
Y 233	நெடி	பனந்தோட்டம்	பீ. வயிர்முத்துவும மறுபேரும்	0 0 10
Z 233	நெடி	நெடி	கே. கதிரான	0 0 2.75
				0 0 24.02

பிரதமபடத்து இலக்கம் 2,474. குறிச்சி—மீசால தெற்கு.

G 234	பாண்டிகேணி	தென்னந்தோட்டம்	ஏ. பரமுவும மறுபேரும்	0 0 5.50
H 234	நெடி	நெடி	எம். வாரித்தம்பி	0 0 1.75
I 234	நெடி	நெடி	நெடி	0 0 5.75
J 234	உயிலடி	நெடி	பீ. பொன்னையாவும் மறுபேரும்	0 0 1
8895	கனகராயனகுளம்	குளம்	முடிக்குரியது	0 0 3.25
K 234	பாண்டிகேணி	தென்னந்தோட்டம்	வேலாயுதா கைம்பெண் பாறுபதி	0 0 1.50
L 234	உயிலடி	நெடி	கே. சரவணமுத்துவும மறுபேரும்	0 0 5
M 234	நெடி	பனந்தோட்டம்	நெடி	0 0 5
N 234	நெடி	நெடி	நாகர்கைம்பெண் சின்னப்பிள்ளை	0 0 6.75
O 234	நெடி	நெடி	எஸ். ஐயா கணபதிக்குருக்கள்	0 0 3.50
P 234	நீராகரானகேணி	தென்னந்தோட்டம்	கணபதிப்பிள்ளை பெண் சேதுப்பிள்ளை	0 0 6.25
Q 234	நெடி	நெடி	அருணாசலம் பெண் தங்கமுத்து	0 0 3
R 234	தேந்தாவடி	தென்னந்தோட்டம்	வாரித்தம்பி பெண் தெய்வானை	0 0 5
S 234	நீராகரானகேணி	தரிசு புகையிலைநிலம்	கே. சதாசிவம்	0 0 4
T 234	தட்டான்வத்தை	பனந்தோட்டம்	கே. சரவணமுத்துவும மறு	0 0 14
U 234	புல்லாந்திகேணி	தரிசு புகையிலைநிலம்	எஸ். சரவணமுத்து	0 0 0.38
V 234	கயடடையடி	பனந்தோட்டம்	சின்னத்தம்பிபெண் சின்னப்பிள்ளையும் மறுபேரும்	0 0 2.50
W 234	நெடி	நெடி	வீ. சின்னக்குட்டி	0 0 2

தண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வீசாலம்.
X 234	வயாலியாவனவு	பனந்தோட்டம்	வல்லிபுரம் பெண் சிதேவி	0 0 2.75
Y 234	கயடடையடி	ஹி.	ஹி.	0 0 2
Z 234	ஹி.	ஹி.	என். சினனக்குட்டி	0. 0 1
				0 2 1.38

பிரதமபடத்து இலக்கம் 2,481. குறிச்சி—மீசாலை வடக்கு.

A 238	பொலொறிதிவனவு	தென்னந்தோட்டம்	காத்திகேசு கைம்பெண சிவகாமண	0 0 5.75
B 238	நெலியடி	தரிசுநிலம்	எஸ். மயிலு	0 0 0.38
C 238	தித்தியாலடி	பனந்தோட்டம்	எஸ். சரவணமுதலும மறு	0 0 8
D 238	பேயாறிககடடை	தென்னந்தோட்டம்	கே. கணபதிப்பிள்ளை	0 0 9.25
E 238	ஹி.	பனந்தோட்டம்	பி. சினனத்தம்பி	0 0 13.50
F 238	குருமன்குடல	ஹி.	என். பொன்னரும் மறுபேரும்	0 0 8.50
G 238	ஹி.	ஹி.	சினனத்தம்பி பெண வையகம்	0 0 0.38
H 238	ஹி.	ஹி.	எஸ். கந்தரும் மறுபேரும்	0 0 0.25
I 238	பேயாறிககடடையடி	குளம்	முடிக்குரியது	0 0 4.75
J 238	குருமன்குடல	தென்னந்தோட்டம்	வேலு பெண தெய்வானை	0 0 0.40
K 238	தியாகைவனவு	பனந்தோட்டம்	சுப்பர் கைம்பெண சினனாச்சி	0 0 3
L 238	குருமன்குடல	தென்னந்தோட்டம்	கே. சின்னவண	0 0 26
M 238	உவாதிபுலம்	பனந்தோட்டம்	சி. நவசி	0 0 12
N 238	சிமாயனதான்வு	தென்னந்தோட்டம்	அருணாசலம் பெண சினனப்பின் னையும் மறு	0 0 11.25
O 238	ஹி.	ஹி.	கே. வேலுப்பிள்ளையும் மறு	0 0 5.50
P 238	ஹி.	ஹி.	வீ. கணபதியும் மறுபேரும்	0 0 8.75
Q 238	ஹி.	ஹி.	சினனத்தம்பி கைம்பெண கதி ராசியும் மறுபேரும்	0 0 0.50
				0 2 38.16

பிரதமபடத்து இலக்கம் 2,487. குறிச்சி—கொடிகாமம்.

X 238	கட்டைபறித்தான	தென்னந்தோட்டம்	கே. என். அம்பலவாணர்	0 0 6.75
Y 238	ஹி.	ஹி.	ஹி.	0 0 5.50
Z 238	ஹி.	ஹி.	எஸ். சினனயாவும் மறுபேரும்	0 0 4
A 239	ஹி.	ஹி.	கே. கணபதி	0 0 3.50
B 239	ஹி.	ஹி.	வேலுப்பிள்ளைபெண் கதிராசியும் மறுபேரும்	0 0 11
C 239	ஹி.	ஹி.	எம். பொன்னையாவும் மறுபேரும்	0 0 7.50
D 239	கொல்லன்கிராய்வனவு	ஹி.	எம். கதிரகாமா	0 0 2.50
E 239	கட்டைபறித்தான	ஹி.	கந்தையாமகன் செலலாச்சியும் மறுபேரும்	0 0 0.38
8906	சினகரியான்குளம்	குளம்	முடிக்குரியது	0 0 4.50
F 239	கட்டைபறித்தான	தென்னந்தோட்டம்	பி. கதிரகாமா	0 0 12
G 239	செட்டிவனவு	ஹி.	சினனத்தம்பி கைம்பெண் சிவகாமியும் மறுபேரும்	0 0 12.50
H 239	கரையாவனவு	ஹி.	எ. நல்லத்தம்பியும் மறுபேரும்	0 0 9.25
I 239	செட்டிவெளி	ஹி.	எம். பொன்னையா	0 0 16.50
J 239	சோளசெட்டிவனவு	ஹி.	எம். கதிரகாமா	0 0 8
K 239	செட்டிவெளி	ஹி.	எஸ். அருணாசலமும் மறுபேரும்	0 0 2
L 239	ஹி.	ஹி.	ஹி.	0 0 2.25
M 239	ஹி.	ஹி.	ஹி.	0 0 6.75
N 239	ஹி.	பனந்தோட்டம்	கணபதிக்கைம்பெண நாச்சி	0 0 8.50
O 239	கட்டைபறித்தான	ஹி.	எம். கந்தையாவும் மறுபேரும்	0 0 10.25
P 239	செட்டிவெளி	ஹி.	எஸ். அம்பலவாணரும் மறுபேரும்	0 0 17.50
Q 239	ஹி.	ஹி.	பெரியத்தம்பிபெண் சேதுப்பின் னையும் மறுபேரும்	0 0 31.50
R 239	ஹி.	தென்னந்தோட்டம்	எஸ். அம்பலவாணரும் மறுபேரும்	0 0 9.25
S 239	ஹி.	பனந்தோட்டம்	அம். கந்தையாவும் மறுபேரும்	0 0 19
T 239	நீலக்குட்டியாவனவு	தென்னந்தோட்டம்	கணகசையபெண பொன்னாச்சி	0 0 8.25
U 239	வண்ணாணப்பிண	பனந்தோட்டம்	பி. கந்தையா	0 0 17
V 239	ஹி.	தென்னந்தோட்டம்	கே. சினனப்பிள்ளையும் மறுபேரும்	0 0 7
W 239	ஹி.	பனந்தோட்டம்	முருகாமகன் வள்ளியும் மறுபேரும்	0 0 8.50
X 239	ஹி.	தென்னந்தோட்டம்	ஐயம்பிள்ளைமகன் பெரணனி	0 0 6

கிர.நா.	காணியின பெயர்.	விவரம்.	உரிதாளியின பெயர்.	விசாலம். ஏ. மு. டி.	
Y 239	நளனபனை	தென்னந்தோட்டம்	எஸ். கணபதிப்பிள்ளையும் மறுபேரும்	0 0 8.50	
Z 239	இராயனகேணி	ஓடி	எஸ். நாகனாசியும் மறுபேரும்	0 0 7	
A 240	ஓடி	ஓடி	ஓடி	0 0 8	
B 240	ஓடி	ஓடி	எ. சின்னத்தம்பியும் மறுபேரும்	0 0 12	
				1 3 13.13	
பிரதமபடத்து இலக்கம் 2,476. குறிச்சிகள்—எழுதுமட்டுவாள தெற்கும் மிருசிவீலும்.					
L 235	செம்பாடு	தென்னந்தோட்டம்	வீ. செல்லையாவும் மறுபேரும்	0 0 32	
M 235	ஓடி	ஓடி	ஓடி	0 1 11	
N 235	இலக்கடி	ஓடி	கே. வயிரவியும் மறுபேரும்	0 0 6	
O 235	மாவெட்டிப்பிணை	ஓடி	என். கந்தரும் மறுபேரும்	0 0 0.25	
P 235	வரணியன்தோட்டம்	ஓடி	கே. சின்னப்புவும் மறுபேரும்	0 0 9.50	
Q 235	சிறுத்தோட்டம்	ஓடி	கே. வயிரவி	0 0 9.50	
R 235	ஓடி	ஓடி	கே. சின்னத்தம்பி	0 0 5.50	
S 235	ஓடி	பனந்தோட்டம்	வீ. வேலுப்பிள்ளையும் மறுபேரும்	0 0 11	
T 235	மணல்தோட்டம்	புகையிலைதோட்டம்	கே. சின்னத்தம்பி	0 0 7.25	
U 235	ஓடி	ஓடி	ஞானமுத்துக்கம்பெண் நாச்சி	0 0 5	
V 235	மணல்காடு	ஓடி	எஸ். பொன்னர்	0 0 0.25	
W 235	கொலப்புடி	பனந்தோட்டம்	எம். வயிரவியும் மறுபேரும்	0 0 6.75	
X 235	பறையனபிணை	தென்னந்தோட்டம்	வீ. வேலுப்பிள்ளையும் மறுபேரும்	0 0 1.50	
Y 235	ஓடி	ஓடி	ஓடி	0 0 1.50	
Z 235	ஓடி	ஓடி	எம். முத்துக்குமாரு	0 0 6.50	
A 236	சாண்டாகடல	பனந்தோட்டம்	பொன்னார்பெண் சின்னப்பிள்ளை	0 0 14	
B 236	மாவெட்டிவயல	நெற்காணி	ஞானமுத்துக்கம்பெண் நாச்சி	0 0 17	
C 236	அத்தாய்ப்புடி	பனந்தோட்டம்	கே. சின்னத்தம்பி	0 0 6.50	
				1 0 31	
பிரதமபடத்து இலக்கம் 2,479. குறிச்சி—மிருசிவீல.					
A 237	பெரியதோட்டம்	பனந்தோட்டம்	சின்னையாபெண் தங்கமுத்துவம் மறுபேரும்	0 0 17.50	
B 237	செம்பாடு	தென்னந்தோட்டம்	வீ. சின்னையாவும் மறுபேரும்	0 0 15.50	
C 237	ஆலடிக்காடு	பனந்தோட்டம்	பின்னையாகோவில மதேசா வீ. சின்னையா	0 0 16.25	
D 237	செம்பாடு	தென்னந்தோட்டம்	ஞானசெபெண் அனந்தாசி	0 0 11.50	
E 237	ஓடி	ஓடி	ஜீலெயின் விஸம்பாரண்டவா	0 0 16.75	
F 237	ஓடி	ஓடி	பிவிப்புபெண் மதலைப்பிள்ளை	0 0 12.50	
				0 2 10	
பிரதமபடத்து இலக்கம் 2,480. குறிச்சி—எழுதுமட்டுவாள தெற்கும்.					
G 237	ஓட்டுவெளியவயல	நெற்காணி	வீ. காசியா	0 0 5	
H 237	ஓடி	ஓடி	முருகாபெண் கண்ணகத்தை	0 0 10	
I 237	ஓடி	ஓடி	வீ. கணபதியும் மறுபேரும்	0 0 6	
J 237	ஓடி	ஓடி	வீ. காசியரும் மறுபேரும்	0 0 15.75	
K 227	ஓட்டுவெளிதோப்பு	தென்னந்தோட்டம்	எஸ். சின்னப்புவும் மறுபேரும்	0 0 15	
L 237	ஓடி	பனந்தோட்டம்	கே. செல்லப்பா	0 0 11.50	
M 237	தெண்டலபிணை	ஓடி	கே. சின்னப்புவும் மறுபேரும்	0 0 6.50	
N 237	பெரியவளவு	ஓடி	வினாசித்தம்பியும் மறுபேரும்	0 0 6.50	
O 237	கொடிகாமத்தாணபிணை	ஓடி	எ. வீரகத்தியும் மறுபேரும்	0 0 16	
P 237	கொலப்புடி	ஓடி	எம். வேலாபுதரும் மறுபேரும்	0 0 2.50	
Q 237	ஓடி	பனந்தோட்டம்	காடும	எஸ். சின்னப்புவும் மறுபேரும்	0 0 8.75
R 237	ஓடி	ஓடி	வீ. வினாசித்தம்பியும் மறுபேரும்	0 0 11	
S 237	ஓடி	புகையிலைதோட்டம்	கே. கணபதிப்பிள்ளை	0 0 16.75	
T 237	சங்கத்தாக்காடு	தென்னந்தோட்டம்	வீ. வினாசித்தம்பியும் மறுபேரும்	0 1 3.75	
U 237	ஓடி	ஓடி	வயிரவீகைகம்பெண் நாச்சியும் மறுபேரும்	0 0 10.25	
V 237	ஓடி	பனந்தோட்டம்	எஸ். சின்னப்பி	0 0 3.25	
W 237	வடவிக்கடல	ஓடி	முருகாக்கம்பெண் சின்னாச்சி	0 0 36.50	
X 237	சுடலைக்காடு	தென்னந்தோட்டம்	கே. கணபதி	0 0 24.50	
Y 237	நளவனசுடுகாடு	ஓடி	வீ. வேதநாயகமும் மறுபேரும்	0 0 18.75	
Z 237	சங்கத்தாக்காடு	ஓடி	பி. முதலித்தம்பி	0 1 8	
				1 3 36.25	

பிரதமபட்டத்து இலக்கம் 2,188. குறிச்சி—மிருசீவீல.

கூண் (A).	காணியினது பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. ரூ. ப.
C 240	செம்பாடு	தென்னந்தோட்டம்	டி. நீக்கிலாசும மறுபேரும்	0 0 0.75
D 240	துணுவிவையல	தெற்காணி	ஹெடி	0 0 24
E 240	ஹெடி	ஹெடி	சே. பிவிபு	0 0 7
F 210	ஹெடி	ஹெடி	அந்தோணப்பினினை கைம்பெ ணர் மடத்தாள	0 0 1.50
8907	சூருக்கன் தூவு	சூளம்	முடிசூரியது	0 0 21
G 240	துணுவிவையல	தெற்காணி	சூசைப்பினினைபெண அந்தோ ணியாப்பினினை	0 0 7.75
H 240	ஹெடி	ஹெடி	டி. நீக்கிலாசும மறுபேரும்	0 0 7.50
I 240	ஹெடி	ஹெடி	சந்தியாசூப்பினினைபெண மரியா ப்பினினை	0 0 7.50
J 240	ஹெடி	ஹெடி	இராசபுபெண மதலைப்பினினை	0 0 6.75
K 240	ஹெடி	ஹெடி	நி. பேதுறுப்பினிளையும் மறுபே ரும்	0 0 9
L 240	ஹெடி	ஹெடி	எஸ். அந்தோணியும் மறுபேரும்	0 0 8
M 240	ஹெடி	ஹெடி	பி. ச. ஸ்ரீமுத்து	0 0 3.50
N 240	ஹெடி	ஹெடி	சே. இராசபுவும மறுபேரும்	0 0 2.25
O 210	செம்பாடு	தென்னந்தோட்டம்	மறுவல்வியத்தி	0 0 7.50
P 240	ஹெடி	ஹெடி	வி. நீக்கிலாசும மறுபேரும்	0 0 14.25
Q 240	ஹெடி	ஹெடி	நீக்கிலான்பெண மதலை	0 0 13.50
R 240	ஹெடி	ஹெடி	ஜே. பேத்து	0 0 7
S 240	ஹெடி	ஹெடி	அந்தோணப்பெண ஆனசி	0 0 2
T 240	ஹெடி	ஹெடி	எஸ். சலியும் மறுபேரும்	0 0 3.75
U 240	ஹெடி	ஹெடி	எஸ். சூசைப்பினினை	0 0 7.75
V 240	ஹெடி	ஹெடி	இனராசபு	0 0 7.50
W 240	ஹெடி	ஹெடி	வயித்திபெண மரியை	0 0 15.50
X 240	ஹெடி	ஹெடி	சூரிசுபெண அந்தோணியானும் மறுபேரும்	0 0 7
Y 240	ஹெடி	ஹெடி	எஸ். எ. செல்லையா	0 0 36
Z 240	ஹெடி	ஹெடி	சுவாமப்பினினைபெண ஆனசி	0 0 20
A 241	ஹெடி	ஹெடி	வி. செல்லையாவும மறுபேரும்	0 0 25
				1 2 33.25

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளினை பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிப்பியவர்கள் என்கூக கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்புப்புகொள்ள அரசாட்சியாள் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதைக்கொண்டு பிரச்சித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமதாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் ஆண்டு ஐப்பசிமாசம் 17 ந்தேதியிலன்று 11 மணிகளுக்கு சாவுக்கச்சேரி கவற்றனமேன்று வங்கனா கில் எண்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவவு டந்தைகளுக்காய்த தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

யாழ்ப்பாணம் கச்சேரி,
1901 ம் ஆண்டு புரட்டாசிமீ 10 ந் உ.

ஆர். டபிள்யூ. அயிவர்ஸ்,
அரசாட்சி ஏசுவர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a Post and Telegraph Office at Rakwana, to wit:—

Preliminary plan 972. Village—Rakwana in the Meda pattu of Atakalan korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
L 116	Part of Orange Field estate	Tea	Mr. John Martins, Clerk, Police Office, Colombo	0 0.80

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Ratnapura Kachcheri on October 14, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Ratnapura Kachcheri,
September, 14, 1901.

EVAN M. BYRDE,
Government Agent.

වෂ් 1876 ක්වු අවුරුද්දේ තොම්මර 3 වෙන ආඥාපත්‍රයේ තත්වෙහි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම් :—රක්වාතේ තැපැල් කන්තෝරුවට සහ වැලිගුප් කන්තෝරුවට මෙහි පහත සඳහන්වෙහ ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වෂ් 1876 වෙහ ඉඩම ලබාගැනීමේ ආඥාපත්‍රයේ” ගාවති කාණ්ඩයේ කරතිවෙන පංතාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ද්‍රව්‍යානන්වනග්වේ ගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම් :—

පිහියම 972. ගම—අවකල්‍යකෝපලේ මැදපත්තුවේ රක්වාත.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.
L 116	මරේන්ජපිලිහි තේවත්තේ කැල්ලක්	තේවත්ත	ජෝන් මාර්ටින්ස් කොළඹ පොලීසියේ ලියන මහත්මයා	0 0 30

එවැනිම ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනතාව දැනගැනීම සඳහා තත්වෙහි වගන්තියේ ඕනෑකර තිබෙන නැවත මෙහිත් දැනුම්දෙම.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුත්තේ නොහොත් තවුත්තේ වෙනුවට ක්‍රියාකරණ අග වෂ් 1901 ක්වු මන්තෝලේ මස දහනගරවෙහි දින පස්වරු එනේ කතිසමට රත්නපුරේ කවිවෙර්දේදී මා ඉදිරි පිටට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටිවට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තවුත්තේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිවට ඕනෑව මෙහිත් දැනගත යුතුයි.

වෂ් 1901 ක්වු සැප්තැම්බර් මස 14 වෙනි දින රත්නපුරේ කවිවෙර්දේදී.

ජවන් ඇම්. බර්ඩ්, ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් (ආබ)-තී 3 ම් මුහුණත සේරුපිටිය 7 ම් පිරිවිහ් ප්‍රකාරයට මුහුණතේ පළාල තනි කුඹ්දො ලුක්රා ගේ මුහුණත පිහිටි තේවත්තේ ඉඩම මෙහිත් දැනගැනීමට පිටවීමට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ද්‍රව්‍යානන්වනග්වේ ගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම් :—

ප්‍රාග්ධන මහත්මයාණිය 972. මුහුණත—මුහුණතේ අගනගරයේ තේවත්තේ ඉඩම.

නම.	කාණිවිහිත පේරා.	විවරය.	உரித்தாளியின் பெயர்.	විෂාලය.
L 116	මුහුණතේ පිල්ලොඩිය මුහුණතේ ඉඩම	තේවත්තේ ඉඩම	දොර. මාණිනු අනා කොලම පු පොලිසිය ආර්ථික කිරීමට	0 0 30

ඉහත කී මුහුණතේ ඉඩම මෙහිත් දැනගැනීමට පිටවීමට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ද්‍රව්‍යානන්වනග්වේ ගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම් :—

මෙහි මුහුණතේ ඉඩම මෙහිත් දැනගැනීමට පිටවීමට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ද්‍රව්‍යානන්වනග්වේ ගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම් :—

මුහුණතේ පුලිය පිල්ලොඩිය 1901 ම් (ආබ) මෙහිත් දැනගැනීමට පිටවීමට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ද්‍රව්‍යානන්වනග්වේ ගෙන් තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම් :—

ආබ. ආබ. ආබ. ආබ. ආබ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of “The Land Acquisition Ordinance of 1876,” section 6, to take order for the acquisition of the following allotments of land, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit :—

Preliminary plan 974. Village—Timbiriypola.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
M 116	Pitadeniyawanata	Cocoanut garden one year old	Don Paulus, Gan-arachchi	0 0 6.25
N 116	Pitadeniyakumbura	Paddy field and three houses	do.	0 1 32
O 116	Pitadeniyakumburawanata	Cocoanut garden four years old and two houses	K. G. Gunahami	0 0 20.75
P 116	Pitadeniyakumbura	Paddy field	N. Pelis Appu	0 0 23.75
Q 116	Do.	do.	K. G. Gunahami	0 0 9

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid allotments of land are hereby required to appear personally or by agent before me at Ruanwella on October 15, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kegalla Kachcheri, September 10, 1901.

E. T. Noyes, Assistant Government Agent.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
C 117	Lindamulaowitagodella	Garden—cocoanut 1 to 8 years old	V. Punchirala and others	0	0 24-25
D 117	Kumburapitanganahena	Chena jungle	W. R. Punchi Ridi and P. R. Kitanchi	0	0 18
E 117	Do.	do.	do.	0	0 33-50
F 117	Do.	do.	do.	0	0 0-50
G 117	Kumburagawawatta	Garden—cocoanut 6 years old	do.	0	0 20-75
H 117	Pitapurana	Chena—open high land	do.	0	0 14
I 117	Pillagawadeniya	Land suitable for paddy	V. Siddappu and others	0	0 14
J 117	Kumburapitanganahena	Chena jungle	Aron Fernando	0	1 38-25
K 117	Do.	do.	Aron Fernando and another	0	0 1
L 117	Do.	do.	do.	0	0 5-75
M 117	Do.	do.	do.	0	0 13
N 117	Kumburapitanganahena-watta	Cocoanut 6 years old and a house	do.	0	1 3-25
O. 117	Kalumberiyagahawatta	Garden—cocoanuts 5 years old	G. R. Kitanchi Henaya and others	0	0 12-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid allotments of land are hereby required to appear personally or by agent before me at Ruanwella on October 15, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kegalla Kachcheri,
September 10, 1901.

E. T. NOYES,
Assistant Government Agent.

මේ 1876 ක්ව අවුරුද්දේ නොමිලට 30ක් ආසන්නයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට, ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:— ක. ලණ්ඩාලු ප්‍රමුඛයාර සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස " මේ 1876 ක්ව ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ " කවෙහි කාණ්ඩයේ කර්තව්‍යයට පාලාපුලු ප්‍රකාරයට කාරකමත් ක්‍රියාකරණ මන්ත්‍රණය ඇතුළු ලකුණකින් වගන්තියෙන් නිසිආකාර මට අයුරු කිරීමේ, ඒ ඉඩමකම:—

නො.	ඉඩමේ නම.	සිතීම 975. ගම—මාගමමක.		අයිතියට කීයන්යා.	ඉ. රු. ප.
		අත්දැ.	අයිතියට කීයන්යා.		
R 116	ලක්කුරලයේ වත්ත	8 අවුරුදු වසස් පොල්වත්ත	එම	ඒ. කච්චාමිච්චුනේ සහ තවත්අය	0 1 1
S 116	ඉක්කාපිටියේ වෙදගො	10 අවුරුදු වසස් පොල්වත්ත	එම	ඇම්. ඒ. අප්පු සහ තවත්අය	0 0 31-50
T 116	පාලුවත්තගේන	එම	එම	ඒ. කිනන්දේනගො	0 0 28
U 116	ඉක්කාපිටියේගේන	එම	එම	ඒ. කච්චාමිච්චුනේ සහ තවත්අය	0 0 7
V 116	ඉක්කාපිටියේවත්ත	5 අවුරුදුවසස් පොල්වත්ත	එම	ඒ. කලුකාමි සහ තවත්අය	2 1 12-50
W 116	ඉක්කාපිටියගාමා ගේන	එම	එම	ඒ. අප්පුකාමි සහ තවත්අය	0 1 3-75
X 116	ඉක්කාපිටියේ ගේන	එම	එම	ඒ. සිඤ්ඤාප්පු සහ තවත්අය	0 3 6-50
Y 116	එම	එම	එම	ඒ. දැව්කිඤ්ඤා සහ තවත්අය	2 1 21-75
Z 116	වැදලුලගේන	එම	එම	ඒ. දැව්කිඤ්ඤා සහ තවත්අය	0 0 12-50
A 117	තැනේගේන	එම	එම	එම	0 0 27 25
B 117	තැනේවත්ත	8-30 අවුරුදු වසස් පොල් වත්ත	එම	එම	0 0 24-25
O 117	ලියුමලු මිහිවේ ගො	1-8 අවුරුදු වසස් පොල් වත්ත	එම	ඒ. පුත්තීරල සහ තවත්අය	0 0 18
D 117	කුඹුරපිටියගහ ගේන	ගේන	එම	ඩබ්ලිව්. ආර්. පුත්තීරදි සහ ඒ. ආර්. කිනන්චි	0 0 33-50
E 117	එම	එම	එම	එම	0 0 0-50
F 117	එම	එම	එම	එම	0 0 20-75
G 117	කුඹුරගාමාවත්ත	6 අවුරුදු වසස් පොල්වත්ත	එම	එම	0 0 14
H 117	පිටපුරක	එලිකරපු ගේන	එම	එම	0 0 14
I 117	පිල්ලගාමා දෙහිය	දෙහිය	එම	ඒ. පුද්දප්පු සහ තවත්අය	0 0 14
J 117	කුඹුරපිටියගහ ගේන	ගේන	එම	ආරෝන් ප්‍රනාන්දු	0 1 38-25
K 117	එම	එම	එම	ආරෝන්ප්‍රනාන්දු සහ තවත්කෙනෙක්	0 0 1
L 117	එම	එම	එම	එම	0 0 5-75
M 117	එම	එම	එම	එම	0 0 13
N 117	කුඹුරපිටියගහ ගේනේ වත්ත	6 අවුරුදු වසස් පොල් සහ ගොක්	එම	එම	0 1 3-25
O 117	කලුමිච්චියගහවත්ත	5 අවුරුදු වසස් පොල්වත්ත	එම	ඒ. ආර්. කිනන්දේනගො සහ තවත්අය	0 0 12-75

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනකාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ මනුකරනිබෙන කැපීමට මෙහිින් දැනුම්දෙ.

ඉහතත් ඉඩම්ලට අයිතිවැසිකම ඇත්නම් සැමදෙනම තමන්ටම නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අත වම් 1901 ක්ව මක්කෝලේ මස 15 වෙනි දින දවල් 12 ක් කාසිමට රුවන්වැල්ලේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසිඳන්දමේ අයිතිවැසිකම කියා කියා සිටිනට මනුකර පහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණකන් ඊට ඇත්නම් තමන්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටිනට මනුකර මෙහින් දැනගත යුතුයි.

මේ 1901 ක්ව සැප්තැම්බර් මස 10 වෙනි දින කැගල්ලේ කච්චාමිච්චුනේදී. ඊ. ඩී. නොසිස්, ආණ්ඩුවේ ලප්පිත්ත වම්ක.

1876 ම් මැට්-ප්‍ර 3 ම් මුලකස්පැට්-ප්‍ර 7 ම් පිරිවිණ් පිරකාරම් කෙලනිවෙහි පුකෙකුණ්දිල පා කෙප්පු ගණ්ණම් පසිරක්කෙදෙකෙප්පු වෙණ්පුප්‍රාන පිණ්ණර්ප් සොල්පට්පටිම් කාණිකින, අමරාචකු:—

නො.	පිරිපට්පැට් මුලකම් 975. ක්‍රමිපි—මාකම්මකි.		විසාලම්.
	කාණිපින පෙපර්.	විපරම්.	
R 116	උප්පුලුකෙකෙප්පු	දෙණ්නෙකු 8 වරුකුම්	ඒ. ආර්. ප.
S 116	මුකපිත්තියවෙතැනෙකෙප්පු	දෙණ්නෙකු 10 වරුකුම්	ඒ. ආර්. ප. පුත්තීරදි සහ තවත්අය

சுண்ணாம்பு பெயர்.	காணியினது பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	ஏ. அ. ப.	விசாலம்.
T 116	பருவத்தவளை	சேனைக்காடு	ஜி. கித்தஞ்சிவனையா	0 0	31-25
U 116	இக்கபிற்றியசேனை	ஹெ	வி. கருகாமிவிதானை	0 0	28
V 116	இக்கபிற்றியவத்தை	5 வயது தென்னவளவு	வி. கருகாமியும் மற்	0 0	7
W 116	இக்கபிற்றியகாவசேனை	சேனைக்காடு	வி. அப்புசாமியும்	2 1	12-50
X 116	இக்கபிற்றியசேனை	ஹெ	மற்றவரும்	0 1	3-75
Y 116	ஹெ	ஹெ	வி. சின்னப்புலும்	0 3	6-50
Z 116	வேரெல்லசேனை	ஹெ	மற்றவரும்	2 1	21-75
A 117	துளசேனை	ஹெ	வி. டாவித் சின்னோ	0 0	12-50
B 117	துளவத்தை	8, 10, 30 வயது தென்னவளவு	வும் கிரிசத்தனும்	0 0	27-25
O 117	விந்தமுலவித்தகொடலை	1 ம் 8 ம் வயது தென்னவளவு	வி. புஞ்சிமுனையும்	0 0	24-25
D 117	கும்புறுபிற்றங்கனசேனை	சேனைக்காடு	வி. ம. புஞ்சிமுகியும்,	0 0	18
E 117	ஹெ	ஹெ	ப. ம. கித்தஞ்சியும்	0 0	33-50
F 117	ஹெ	ஹெ	ஹெ	0 0	0-50
G 117	கும்புறுசுவவத்தை	6 வயது தென்னவளவு	ஹெ	0 0	20-75
H 117	பிற்றபுறுனை	வெட்டை மேட்டிச்சேனைப்	ஹெ	0 0	14
I 117	பிலகாவதெனிய	பூமி வெள்ளாண்மைப்பூமி	வி. கித்தப்புலும் மற்	0 0	14
J 117	கும்புறுப்பிற்றங்கனசேனை	சேனைக்காடு	மற்றவரும்	0 1	38-25
K 117	ஹெ	ஹெ	ஆரேன் பருனாந்த	0 0	1
L 117	ஹெ	ஹெ	ஆரேன் பருனாந்தம்	0 0	5-75
M 117	ஹெ	ஹெ	வேருளும்	0 0	13
N 117	கும்புறுபிற்றங்கனசேனை	6 வயது தென்னவளவும் வீடும்	ஹெ	0 1	3-25
O 117	வத்தை கருவெரியகாவத்தை	5 வயது தென்னவளவு	ஜி. ம. கித்தஞ்சிவனை	0 0	12-75
			யாவும் மற்றவரும்	0 0	

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹெ)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் (ஹெ) ஜப்பரிசு 15 ந் தேதியிலன்று 12 மணிக்கு ஹவான்வலையில் என்முன்பாக வெளிப்பட்ட இத் தத்தமக்கு அக்காணியிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்தகனின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கேகாலை கச்சேரி,
1901 ம் (ஹெ) புரட்டாசி 10 ந் உ.

இ. றீ. நொயிஸ்,
அரசாட்சி உதவி ஏசன்டு.


NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Galatibuhena, situate in the village of Denepitiya in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 6th day of April, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Galatibuhena, situate in the village of Denepitiya in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 57 acres and 6 perches, and shown as the eastern portion of lot 13,266 in preliminary plan No. 4,717, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 447):

And whereas Gallege Babundiris of Denepitiya made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the



Portion of lot P. P. ^{4,717} 13,266 called Galatibuhena, in extent 57A. Or. 6P., situated in Denepitiya village of Weligam korale.

Surveyor-General's Office,
Colombo, July 15, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

said Ordinance No. 1 of 1899, do hereby on this 22nd day of July, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, is the property of the Crown.

Deniyaya, July 22, 1901.

Description of the Land referred to.

W. E. DAVIDSON,
Special Officer.

The land commonly called or known as Galatibuhena, situate in the village of Denepitiya in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 57 acres and 6 perches, shown as eastern portion of lot 13,266 in preliminary plan 4,717, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Wekadawewa belonging to S. H. Abeyadiwakara, Wekadadeniya, Udadebigahadeniya (^{P. P. 4,717}/_{Q 496}) claimed by D. H. Abeywickrema, Wekadakele sold by Crown to D. T. S. Gunatileka (T. P. 155,547), the village path, and Ihaladeniya claimed by Kotawila Vihare; on the east by the village path, Panchikadeniya belonging to P. Don Gabriel, Paragahadeniya belonging to P. Don Gabriel; on the south by Radagekumbura belonging to Don Allis Wiraman, the village path from Denepitiya to Kotawila; on the west by Nikamandeniya belonging to A. Don Janis, Galatibuhena claimed by Hewawaduge Siyadoris, and Galesattambikumbura.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF AUGUST, 1901.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy : yala harvest was reaped. Preparations are being made for the maha sowing.
Miscellaneous : the food supply of the people has continued to be satisfactory.
Price of staple food : rice, Rs. 10 per bag ; paddy, Re. 1.50 per bushel ; fine grain, Rs 2.50 per bushel.
Health : satisfactory. There were a few cases of dysentery and chicken-pox in some parts of the district.
Cattle disease : cattle were free from disease.
Rainfall : 2.80 in.

EASTERN PROVINCE.

TRINGOMALIE DISTRICT.

Rainfall : 1.70 in.
Paddy : the pinmari paddy crops at Tanglegam and Kantalai are in ears and blossoms. The ripened portion is being reaped.
Fishery : good.
Health of people : measles and mumps prevailing in town.
Health of cattle : good.
Price of staple articles : paddy, Re. 1.68 per bushel ; rice, Rs. 4.48 per bushel.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall : there has been no rain at all during the month.
Paddy cultivation : the crops are all mature and are being reaped, save in Hurulu palata, where the crops are either blossoming or maturing.
Health of people : satisfactory, save in a few villages in the Nuwaragam palata, where measles is prevailing to some extent.
Health of cattle : satisfactory but hoof-and-mouth disease is yet prevailing in some villages in the Nuwaragam palata.
Tanks : some tanks are one-fourth full while others are totally dried-up. In fact, water even for drinking purposes is scarce in the villages.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Wednesday, September 25, 1901, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of August, 1901.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From October 1, 1901, to December 31, 1902.

Arrack Rents.—Siyane and Hewagam korales.

From October 1 to December 31, 1901.

Bridges.—Sitawaka, Mnnamalwatta, Baduraliya, and Morapitiya.

Canal.—Lock-gate.

Roads.—Colombo to Galle between 29th and 30th mileposts.

F. R. ELLIS, Government Agent.

The Kachcheri, Colombo, September 16, 1901.

මෙහි පහත සඳහන්වන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන කොසියම් අරක්කු රේන්දයන් සහ පාලම් රේන්දයන් හුමන් පලමු ගැනුම්කාර සිත් විසින් වම් 1901 ක්ව අගෝස්තු මාසේ මාස්විදල වම් 1901 ක්ව සැප්තැම්බ් මස 25 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් ඔහුන්ගේ අලාබේව වෙනුව එහි රේන්ද වම් 1901 ක්ව සැප්තැම්බ් මස 25 වෙනි බදාදා දවල් 2කේ කැනීමට කොළඹ කම්මේරියේදී නැවත විකුණන බව මෙසින් දන්වනුය.

නැවත විකිණීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිණීම දවසේදී මෙහි තබන්නට කීනුය.

වම් 1901 ක්ව ඔක්තෝබ්‍ර් මස 1 වෙනි දින පටන් වම් 1902 ක්ව දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

සියනූ සහ හේවාගම් කෝරල්වල අරක්කු රේන්ද.

වම් 1901 ක්ව ඔක්තෝබ්‍ර් මස 1 වෙනි දින පටන් වම් 1901 ක්ව දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

සීතාවකද, මුනමල්වත්තේද, බදුරලිය සහ මොරපිටියේ පාලම් රේන්ද.

සන්නබස්නියමේ ඇලරේන්දය.

කොළඹ සිට ගාල්ලට ගත පාරේ හැකුණම 29යේ සහ 30 කනු අතරේ රේන්දය.

ඇ. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශක.

වම් 1901 ක්ව සැප්තැම්බ් මස 16 වෙනි දින කොළඹ කම්මේරියේදී.

NOTICE is hereby given that on Friday, September 27, 1901, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchasers for the periods mentioned below, any of the under, mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack and Toddy Rents.

Jaffna, from October 1, 1901, to December 31, 1902. Mullaittivu, from October 1 to December 31, 1901. Vavuniya, from October 1 to December 31, 1901.

Bridge Tolls.

Uppar, from October 1 to December 31, 1901.

Road Tolls.

Mirusuvil, from October 1 to December 31, 1901. Tunnalai, from October 1 to December 31, 1901.

Ferry Tolls.

Pannaiturai, from October 1 to December 31, 1901.

R. G. SAUNDERS, for Government Agent.

Jaffna Kachcheri, September 5, 1901.

இந்த மாதம் 27 ந்திகதி வெள்ளிக்கிழமை திரும்பி 2 மணியளவில் யாழ்ப்பாணம் கச்சேரியில் அத்திகதி வரையும் பணம் கட்டப்படாத வடமரகாணத்தைச்சேர்ந்த இதன் பின்னூற் காணப்படும் குத்தகைகள் திரும்பி விற்கப்படும். திரும்பி விற்பனவில் கொள்விலைகாரர் விற்பனவிலன்று கொள்விலைத் தொகையின் பத்திலொன்று கட்டவேண்டும்.

சாராயக் குத்தகைகள்.

யாழ்ப்பாணம்.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் 1902 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

முல்லைத்தீவு.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

வவுனியா.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

பாலக்குத்தகை.

உப்பாறு.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

தெருக்குத்தகை.

மிருசுவில்.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

தன்னாலை.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

அறைக்குத்தகை.

பண்ணைத்தறைக்குத்தகை.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்திகதி வரைக்கும்.

ஆர். ஜி. சாண்டர்ஸ், கொவ்வணமேந்த ஓசண்டிக்கரக.

யாழ்ப்பாணம் கச்சேரி, 1901 ம் ஆகஸ்ட்மீ 5 ந்திகதி.

Sale of Opium at Ambalangoda.

IN terms of section 8 of Ordinance No. 5 of 1899, notice is hereby given that the right to sell opium by retail at Ambalangoda, at a place to be approved by me, will be put up for sale by public auction for a period of twelve months commencing from January 1, 1902, at the Galle Kachcheri, on September 30, 1901, at 1 P.M., and the license will be issued in accordance with the provisions of the said Ordinance.

The following are conditions of sale :—

1. That no opium shall be sold between 8 P.M. and 6 A.M.

2. That the place licensed shall be subject to inspection and that no disorderly conduct be permitted therein.

3. That the place licensed be always kept clean.

4. That opium shall not be possessed at one time in any quantity exceeding 50 lb.

5. That the quantity to be sold at any one time to any individual except to a licensed retail vendor shall not exceed 180 grains.

6. That opium shall not be sold to any person for consumption at the vendor's premises, but shall be taken by the buyers and receivers and consumed elsewhere.

7. That opium shall not be sold to any person apparently under the age of 15 years.

8. That opium offered for sale shall not be adulterated or deteriorated in any way.

9. That wearing apparel or other goods shall not be received in barter for opium.

10. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

11. That the licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."

12. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Galle Kachcheri.

G. M. FOWLER, Government Agent.

The Kachcheri, September 11, 1901.

பி 1899 ஆம் ஆண்டு 5 ஆம் ஒர்டினன்ஸின் 8 ஆம் விதியின்படி அங்கு கச்சேரிக்குள்ளே விற்கப்படும் மதுபானம் விற்கும் இடம் 1902 ஆம் ஆண்டு ஜனவரி 1 ஆம் திகதி முதல் 12 மாதங்களுக்கு வரையில் அங்கு விற்பனை செய்யப்படும். இவ்விற்பனைக்குரிய விதிகளை கீழ்க்கண்டவாறு.

- 1. தினம் 8 மணிக்குப் பிற்பாடு விற்பனை செய்யப்படாது.
2. விற்பனை செய்யும் இடம் எப்போதும் சுத்தமாகவும் இருக்க வேண்டும்.
3. விற்பனை செய்யும் இடத்தில் எந்தவிதமான குடிநீர் வாய்ப்பும் இருக்கக்கூடாது.
4. விற்பனை செய்யும் இடத்தில் 50 பவுண்டுகளுக்கு மேல் மதுபானம் விற்கப்படாது.
5. விற்பனை செய்யும் இடத்தில் 180 கிரான்களுக்கு மேல் மதுபானம் விற்கப்படாது.
6. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.
7. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.
8. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.
9. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.
10. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.
11. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.
12. விற்பனை செய்யும் இடத்தில் விற்பனை செய்யும் மதுபானம் விற்பனையாளரின் பெயர் குறிப்பிடப்பட வேண்டும்.

செர்ச்சு ஜி. எஃப். லூயிஸ், ஓசண்டிக்கரக.

பி 1901 ஆம் ஆண்டு செப்டம்பர் 11 ஆம் திகதி அங்கு விற்பனை செய்யப்படும்.

1899 ம் ஆண்டு 5 ம் இலக்கம் கட்டளைச்சட்டத்தின் 8 ம் பிரிவின் பிரகாரம் 1902 ம் வருஷம் தைமீ 1 ந்திகதி துவக்கம் பன்னிரண்டு மாதங்களுக்கு அப்பளாங்கொடையில் நான்கு நியமிக்கும் ஒரு விடத்தில் அபின் சில்லறையாய் விற்க உத்தரவு 1901 ம் (190) புரட்டாசி மாதம் 30 ந்திகதி பின்னரே 1 மணிக்கு காலி கச்சேரியில் பிரசித்த ஏலத்தில் கூறி விற்கப்படும் என்றும் சொல்லிய கட்டளைச்சட்டத்தின் பிரிவுகளின் பிரகாரம் தத்தவம் கொடுக்கப்படுமென்றும் இத்தால் அறிவிக்கப்படுகிறது.

பொருத்தங்களாவது.

1. இரா 8 மணிக்குப் பின்னும் காலமே 6 மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.
2. அபின் விற்கத் தத்தவம் கொடுத்த விடத்தில் யாதொரு குளப்புகள்பண்ணவும் கூடாது, அல்லாமலும் அவ்விடத்தை சோதனைபண்ணவும்படும்.
3. அபின் விற்கத் தத்தவம்கொடுத்த விடத்தை எந்த நேரமும் சுத்தியாய்வைக்கவும் வேண்டும்.
4. எந்த ஒரு நேரத்திலாவது 50 ரூபத்திற்கு மேல் அபின் வைத்திருக்கவும் கூடாது.
5. சில்லறை விற்பனவுக்கு தத்தவம்பெற்றவருக்கல்லாது மற்ற எவருக்கும் ஓர் சமயத்தில் 180 கிரே வினுக்கு அதிகப்பட விற்கக்கூடாது.
6. அபின் விற்குமிடத்தில் அபின் சாப்பிடும்படி விற்கக்கூடாது. வாங்குள்ளிதன் வேறேவிடங்களில் கொண்டுபோய் சாப்பிடும்படி விற்கவேண்டும்.
7. பார்வைக்கு 15 வயதுக்கு கீழ்ப்பட்டவர்களுக்கு அபின் விற்கக்கூடாது.
8. கூலைக்கு வைத்திருக்கும் அபினை கலப்புச்செய்வதினால் அல்லது வேறு எவ்விதமாகுதல் அசட்டைபண்ணக்கூடாது.
9. உடுத்திருக்கும் உடுப்புக்கு அல்லது வேறு ஏதும் சாமானுக்கு அபின் மாற்றக்கூடாது.
10. அரசாட்சி ஏஜன்ஸரினால் காட்டப்படும் பிரகாரம் நான்தோறும் அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும் எவ்வளவு விற்கப்பட்டதென்றும் ஒவ்வொரு நாள் முடிவில் எவ்வளவு கையிருப்பென்றும் கணக்கு வைக்கப்பட வேண்டும்.
11. தத்தவம் பெற்றவன் தனது சாய்ப்பில் வெளியறங்கமான இடத்தில் தனது பெயரையும் சாய்ப்பின் இலக்கத்தையும் அபின் சில்லறையாய் விற்பதற்கு உத்தரவுபெற்றது என்பதையும் எழுதி ஊக்கிவைக்க வேண்டும்.
12. தத்தவம்பெற்ற ஆள் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய காரியகாரனாயிருந்தாலும் சரி, அல்லது வேலைக்காரனாயிருந்தாலும் சரி, அப்படிப்பட்ட வேலைக்காரன் அல்லது காரியகாரன் காலி கச்சேரியில் ஏஜன்டரின் அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல் யாதொரு அபின் அவருடைய உத்தரவின்றி விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

ஜோர்ஜ் எம். பவுலர்,
அரசாட்சி ஏசண்டி.

காலி கச்சேரி,
1901 ம் (190) புரட்டாசிமீ 11 ந் உ.

Sale of Opium Licenses, Province of Uva.

IT is hereby notified that the number of licenses for the sale of opium for the year 1902 shall be—

Local Board limits of Badulla	...	1
Province of Uva	...	3

The said licenses will be put up for sale by public auction for ready money at the Badulla Kachcheri on Tuesday, October 29, 1901, at 1 P.M., under the provisions of Ordinance No. 5 of 1899.

The three licenses for the Province will be sold together, and separately from the license for the town of Badulla.

The purchaser of the latter will not be entitled to any preference in the sale of the former.

The places for sale in the Province will be such as may be arranged between the Government Agent and the purchaser.

The following shall be conditions attached to licenses:—

- (a) No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
- (b) The quantity to be sold at any one time to any person shall not exceed 180 grains.
- (c) Opium shall not be consumed on the premises where sold.
- (d) Opium offered for sale shall not be adulterated or deteriorated in any way. The Government Agent's decision shall be final on any question as to a breach of this condition.
- (e) Opium shall not be sold to any person under 15 years of age.
- (f) No goods shall be received in barter for opium.
- (g) The license-holder shall keep daily accounts of sale in a form to be prescribed by the Government Agent.
- (h) The licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the the words "Licensed to Sell Opium by Retail."
- (i) No person other than the licensee shall sell or expose for sale any opium under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board of Badulla with the sanction of the Chairman.
- (j) The shop licensed shall be subject to inspection, and no riotous or disorderly conduct shall be allowed to occur therein.
- (k) In the event of any re-sale realizing a smaller amount than that at which the highest bidder at the previous sale had been declared the purchaser, such highest bidder shall be liable for the difference, which shall be recoverable by action in a Court of Requests.
- (l) The licensee shall possess not exceeding 50 pounds of opium.

G. A. BAUMGARTNER,
Government Agent, Uva, and Chairman,
Local Board, Badulla.

Badulla Kachcheri,
September 16, 1901.

විෂි 1902කේ අවුරුද්දට අතින් විකිනීමට දෙන අවසරපත්‍ර මෙහි පහත සඳහන්කරනු ලැබේ:—

බදුල්ලේ කඩවත් හතර ඇතුලට	...	1
ඌව දිසාවට	...	3

මෙහි අවසරපත්‍ර අත්පිට මුදලට විෂි 1899 ක්වු නොමමර 5 හේ අනාඤ්චනගේ වගන්තිවලට සවි හත්ව මේ මක්කෝමිවු මස 29 වෙනි දින පස්වරු එකේ කතිසමට බදුල්ලේ කවිවේරියේදී විකු නනවා ඇත.

ඌව දිසාවට දෙන අවසරපත්‍ර තුන එකවත් බදුල්ලේ කඩවත් හතරතුල විකිනීමට දෙන අව සරපත්‍රය මිලේටගත් අස වෙනුවට අතින් අවසර පත්‍ර තුන විකිනීමේදී වෙනම ප්‍රයෝජනයක් පෙන්වන්නේ නැත.

ඌව දිසාවේ අතින් විකිනීමට නියමකරන සාහනය නම් එන්නකරන්නාන්සේ සහ අවසර පත්‍ර මිලේට ගත් අස අතරෙන් තින්නකරගන්නා සාහන වෙත්.

අවසර පත්‍රවලට මෙහි සඳහන් කොන්දේසි යාකරනවා ඇත.

(a) රුහියේ 8ටත් උදස 6ටත් අතර පැයවලදී අතින් විකිනීම තහනමය.

(b) එකවරකට එක අසකුට ග්‍රොන්ස් 180කට වඩා විකුනන්නට ඉඩනැත.

Ratnapura District.

1. Bridge toll at Kuruwita.
2. Bridge toll at Getahetta.
3. Bridge toll at Bilibul-oya.
4. Bridge toll at Kahawatta and road toll at Rakwana.
5. Road toll at Katandola.
6. Road toll at Patakada.
7. Road toll at Hunuwala.
8. Road toll at Balangoda.

W. A. WEERAKOON,
for Government Agent.

Government Agent's Office,
Ratnapura, September 16, 1901.

විෂි 1901 ක්වූ ඔක්තෝබර් මස පලමුවෙන දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැඹුම් කාරයින් විසින් ජූලි සහ අගෝස්තු මාසවල මාස මුදල ගෙවනට නොසෙසුනොත් ඔවුන්ගේ අලාඛ වෙනුවට එක් රේන්ද වෂි 1901 ක්වූ සැප්තැම්බර් මස 30 වෙනි දිනට සඳුදා දවල් එකේ කනිස මට සබරගමු පලාතේ ඒජන්තාධිපතිවරයා විසින් රත්නපුරේ කම්මරියේදී කැවන විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහසයන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබනනට ඕනෑය.

කැවල දිස්ත්‍රික්කය.

1. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
2. අඹන්පිටියේ පාරේ රේන්දයද.
3. මහඔයේ පාලම රේන්දයද.
4. රුවන්වැල්ලේ පාලම රේන්දයද.
5. මාවනැල්ලේ පාලම රේන්දයද.
6. නිහඹුණේ පාරේ රේන්දයද.
7. මයිනොඵවේ පාරේ රේන්දයද.
8. බිබිලිමියේ පාලම රේන්දයද.
9. කරවනැල්ලේ පාලම රේන්දයද.

රත්නපුරේ දිස්ත්‍රික්කය.

1. කුරුවිට පාලම රේන්දයද.
2. ගැටහැත්තේ පාලම රේන්දයද.
3. බිලිහුල්ලියේ පාලම රේන්දයද.
4. කහවත්තේ පාලම රේන්දය සහ රක්වාගේ පාරේ රේන්දයද.
5. කැටන්දෙල පාරේ රේන්දයද.
6. පාතකඩ පාරේ රේන්දයද.
7. හුඹවල පාරේ රේන්දයද.
8. බලංගොඩ පාරේ රේන්දයද.

ඩබ්ලිවු. ඒ. විරකොන්,
ඒජන්තාධිපතිවරයා විසින්

විෂි 1901 ක්වූ සැප්තැම්බර් මස 16 වෙනි දින රත්නපුරේ කම්මරියේදීය.

MISCELLANEOUS NOTICES.

WITH reference to the *Gazette* notice appearing in the issue of September 6, 1901, extending the period up to September 30, 1901, for the destruction of the troublesome and dangerous elephant which is roving in the Kende korale of Nuwaragam palata, in the North-Central Province, it is hereby notified that the period is further extended up to October 31, 1901.

L. W. BOOTH,
Government Agent.

Anuradhapura Kachcheri,
September 10, 1901.

Description.

Has white spots on head, chest, and forelegs ; tail, short; height, about 8 or 9 ft.

L. W. BOOTH,
Government Agent.

Anuradhapura Kachcheri,
September 10, 1901.

WITH reference to the *Gazette* notice appearing in the issue of August 30, 1901, it is hereby notified that the period allowed for the destruction of the troublesome and dangerous elephant at present roving about the villages Balaluwewa, Dambuwaitewewa, Karawilagala, Ulpattagama, Unduruwa, Denwewa, Alutwewa, Halmillewa, and Nelliagama, in the Kalagam palata of the North-Central Province, and in the paths leading to them is extended up to October 31, 1901.

Description.

Has white spots on the trunk and ears ; has tushes of about ½ ft. ; height, about 9 ft.

L. W. BOOTH,
Government Agent.

Anuradhapura Kachcheri,
September 10, 1901.

WITH reference to the *Gazette* notice appearing in the issue of August 30, 1901, extending the period up to September 10, 1901, for the destruction of the troublesome and dangerous elephant at present in the jungle at Pangurana, in the Meda pattu of Tamankaduwa District, frequenting the village paths and fields, it is hereby notified that the period is further extended up to October 31, 1901.

Forest Department, North-Eastern Circle.

TENDERS are invited for all timber trees 6 ft. and above in girth standing in compartments Nos. 1, 2, 3, and 9, situated in Kanthalai block, adjoining Kandy-Trincomalee road. The distance from the forest to Trincomalee is about 13 miles, and to Kappelturai in Tamblegam lake will be from 4 to 5 miles. The compartments have been each cut into about one square mile in extent, and the trees have been numbered and measured as per statement below:—

No. of Compartment.	Total No. of Species stamped.	Species.	Total Cubic Feet.	Average Length.	Average Girth.	Average Cubic Feet.	
				Ft. in.	Ft. in.		
No. 1 ...	5	Satin, sound	207-90	18 0	6 1	41-58	
	3	Satin, unsound	121-50	18 0	6 0	40-50	
	135	Palu, sound	6,615-00	16 0	7 0	49-00	
	44	Palu, unsound	2,310-00	16 0	7 3	52-50	
	1	Ranai, sound	42-75	18 0	6 2	42-75	
	69	Milla, sound	2,535-75	12 0	7 0	36-75	
	45	Milla, unsound	1,773-45	12 0	7 3	39-41	
	1	Kohomba, sound	48-75	20 0	6 3	48-75	
	17	Hulanhik, sound	850-00	18 0	6 8	50-00	
	1	Godakirilla or Ayil, sound	43-91	18 0	6 3	43-91	
	4	Satin, sound	185-00	20 0	6 1	46-25	
	1	Satin, unsound	61-25	20 0	7 0	61-25	
	203	Palu, sound	12,399-24	17 0	7 7	61-08	
	11	Palu, unsound	748-00	17 0	8 0	68-00	
	7	Ranai, sound	359-87	20 0	6 5	51-41	
	No. 2 ...	111	Milla, sound	6,113-88	15 0	7 8	55-08
		25	Milla, unsound	1,562-50	15 0	8 2	62-50
13		Hulanhik, sound	591-50	16 0	6 9	45-50	
2		Kumbuk, sound	435-00	16 0	14 9	217-50	
2		Dunumadalla, sound	125-32	20 0	7 1	62-66	
44		Damba, sound	3,850-00	14 0	10 0	87-50	
11		Damba, unsound	1,217-26	14 0	11 3	110-66	
22		Mi, sound	2,612-50	20 0	9 9	118-75	
1		Mi, unsound	219-41	20 0	13 3	219-41	
6		Helamba, sound	489-96	20 0	8 1	81-66	
1		Godakirilla or Ayil, sound	125-00	20 0	10 0	125-00	
36		Telembu, sound	2,939-76	20 0	8 1	81-66	
45		Kone, sound	4,023-45	18 0	8 11	89-41	
4		Kone, unsound	420-32	18 0	9 8	105-08	
1		Satin, sound	43-91	18 0	6 3	43-91	
1		Satin, unsound	47-50	18 0	6 6	47-50	
No. 3 ...		177	Palu, sound	10,177-50	16 0	7 7	57-50
	15	Palu, unsound	960-00	16 0	8 0	64-00	
	28	Ranai, sound	1,551-48	19 0	6 10	55-41	
	3	Ranai, unsound	162-24	19 0	6 9	54-08	
	235	Milla, sound	12,375-10	15 0	7 6	52-66	
	79	Milla, unsound	4,937-50	15 0	8 2	62-50	
	3	Hulanhik, sound	144-99	17 0	6 9	48-33	
	1	Kumbuk, sound	59-50	14 0	8 3	59-50	
	2	Kumbuk, unsound	114-32	14 0	8 1	57-16	
	30	Dunumadalla, sound	1,854-90	18 0	7 5	61-83	
	2	Dunumadalla, unsound	162-50	18 0	8 6	81-25	
	43	Damba, sound	2,672-88	13 0	8 9	62-16	
	19	Damba, unsound	1,543-75	13 0	10 0	81-25	
	10	Mi, sound	1,032-50	18 0	9 7	103-25	
	10	Helamba, sound	750-00	20 0	7 9	75-00	
	1	Godakirilla or Ayil, sound	405-00	20 0	18 0	405-00	
	No. 9 ...	27	Telembu, sound	2,150-82	18 0	8 5	79-66
18		Kone, sound	1,739-88	16 0	9 10	96-66	
6		Kone, unsound	640-50	16 0	10 4	106-75	
1		Etamba, sound	156-25	25 0	10 0	156-25	
2		Satin, sound	98-00	16 0	7 0	49-00	
7		Satin, unsound	343-00	16 0	7 0	49-00	
218		Palu, sound	13,605-38	17 0	7 8	62-41	
48		Palu, unsound	2,803-68	17 0	7 5	58-41	
1		Ranai, sound	61-25	20 0	7 0	61-25	
45		Milla, sound	2,954-70	14 0	8 8	65-66	
38		Milla, unsound	2,495-08	14 0	8 8	65-66	
9		Hulanhik, sound	624-69	17 0	8 1	69-41	
19		Kumbuk, sound	1,634-00	14 0	9 11	86-00	
9		Dunumadalla, sound	581-94	18 0	7 7	64-66	
1		Dunumadalla, unsound	67-50	18 0	7 9	67-50	
25		Damba, sound	1,770-75	14 0	9 0	70-83	
15		Damba, unsound	1,122-45	14 0	9 3	74-83	
5	Mi, sound	567-05	17 0	10 4	113-41		
1	Mi, unsound	63-75	17 0	7 9	63-75		

No. of Com- partment.	Total No. of Species stamped.	Species.	Total Cubic Feet.	Average Length. Ft. in.	Average Girth. Ft. in.	Average Cubic Feet.	
No. 9 ...	28	Helamba, sound ...	2,354.24	19 0	8 5	84.08	
	2	Helamba, unsound ...	241.32	19 0	10 1	120.66	
	2	Godakirilla or Ayil, sound ...	217.66	20 0	9 4	108.83	
	25	Telembu, sound ...	1,875.00	18 0	8 2	75.00	
	2	Telembu, unsound ...	272.16	18 0	11 0	136.08	
	50	Kone, sound ...	4,200.00	16 0	9 2	84.00	
	6	Kone, unsound ...	693.00	16 0	10 9	115.50	
	8	Velam, sound ...	382.64	16 0	6 11	47.83	
	1	Velam, unsound ...	52.50	16 0	7 3	52.50	
	12	Satin, sound ...	540.96	18 0	6 4	45.08	
	12	Satin, unsound ...	585.00	18 0	6 7	48.75	
	733	Palu, sound ...	41,531.78	16 6	7 5	56.66	
	118	Palu, unsound ...	7,148.44	16 6	7 8	60.58	
	37	Ranai, sound ...	1,926.96	19 3	6 7	52.08	
	3	Ranai, unsound ...	162.24	19 0	6 9	54.08	
	460	Milla, sound ...	23,648.60	14 0	7 8	51.41	
	187	Milla, unsound ...	10,472.00	14 0	8 0	56.00	
	Whole forest	1	Kohomba, sound ...	48.75	20 0	6 3	48.75
		42	Hulanhik, sound ...	2,184.00	17 0	7 0	52.00
22		Kumbuk, sound ...	2,374.02	14 6	10 11	107.91	
2		Kumbuk, unsound ...	114.32	14 0	8 1	57.16	
41		Dunumadalla, sound ...	2,548.56	18 6	7 4	62.16	
3		Dunumadalla, unsound ...	22.50	18 0	8 1	73.50	
112		Damba, sound ...	8,081.92	13 6	9 3	72.16	
45		Damba, unsound ...	3,917.70	13 6	10 2	87.06	
37		Mi, sound ...	4,079.25	18 3	9 10	110.25	
2		Mi, unsound ...	254.82	18 6	10 6	127.41	
44		Helamba, sound ...	3,501.52	19 6	8 1	79.58	
2		Helamba, unsound ...	241.32	19 0	10 1	120.66	
5		Godakirilla, sound ...	715.00	19 6	10 10	143.00	
88		Telembu, sound ...	6,783.04	18 6	8 2	77.08	
2		Telembu, unsound ...	272.16	18 0	11 0	136.08	
113		Kone, sound ...	9,962.08	16 6	9 3	88.16	
16		Kone, unsound ...	1,732.00	16 6	10 3	108.25	
1		Etamba, sound ...	156.25	25 0	10 0	156.25	
8		Velam, sound ...	382.64	16 0	6 11	47.83	
1	Velam, unsound ...	52.50	16 0	7 3	52.50		

The above are rough measurements.

Logs sold as sound but proving on felling to be hollow or rotten must nevertheless be brought out of the forest by the purchaser, when they will be sold by public auction and 60 per cent. of the proceeds paid over to the purchaser.

Logs will not be considered hollow or rotten if the unsoundness is slight and extends only a few feet, nor will cracks be considered unsoundness. The decision on these points to rest with the Assistant Conservator of Forests.

Tenders are invited for the purchase of the trees stamped as they stand in the forest.

Offers will be received for the purchase of—

- (a) All the trees in the whole forest.
- (b) All the trees of any particular species in the whole forest.
- (c) All the trees in any one or more of the compartments.
- (d) All the trees of any particular species in any one or more of the compartments.

Tenders will not be received for a limited number of trees to be selected out of the forest or any compartment.

Offers may be made by lump sum, or rates per tree or per cubic foot. It should be stated in the tender how payment of the purchase money will be made.

All the trees purchased will have to be felled and removed from the forest by December 31, 1902.

In the event of a rate per cubic foot being accepted, 10 per cent. will be allowed for bark, &c., off cubic contents calculated from actual measurements of felled logs.

No tender will be accepted unless a deposit is made at time of tendering of 50 cents for every tree proposed to be purchased.

The cost of felling, carting, and shipping timber from the forest to Colombo or India may be estimated at from 50 to 65 cents per cubic foot.

Tenders will be received by the Assistant Conservator of Forests, North-Eastern Circle, Trincomalee, up to noon on October 10, 1901, who does not bind himself to accept the highest or any tender.

For further particulars apply to the Assistant Conservator of Forests, North-Eastern Circle, Trincomalee.

NOTE.—Any tree that may be selected by the Public Works Department will be excluded from sale.

Trincomalee, September 7, 1901.

A. M. WAEKER,
Assistant Conservator of Forests,
North-Eastern Circle.

வடகிழக்குப்பகுதிக் காட்டுக்கந்தோர் அறிவித்தல்.

கந்தளாய்க் கண்டத்திலேயுள்ள கண்டியிலிருந்து திரிகோணமலைக்கு வரும் ரோட்டுக் கருகாண்மையாயிருக்கும் 1 மீ, 2 மீ, 3 மீ, 9 மீ கொம்பர் பிரிவுக் கண்டங்களில் நிற்கும் ஆறடிக்கும் அதற்கு மேற்பட்டதமான மாங்களை வேண்டுவதற்கான ஒப்பந்தக் கடுதாசிக் களேற்றக்கொள்ளப்படும். இந்தக் காடு திரிகோணமலையிலிருந்து ஏறக்குறைய 13 மயில் தூரமும் தம்பளகாமத்து ஆற்றிலேயுள்ள கப்பந்தறையிலிருந்து 4 மயில் துவரகம் 5 மயில் தூரமுள்ளது. அக்காடு ஏறக்குறைய ஒவ்வொரு பிரிவும் ஒரு சதுரமயில் விசாலமுள்ளதாக பிரிக்கப்பட்டிருக்கின்றது. மாங்களை இசை கீழ் காண்ப்பரிம விபரங்களின்படி அளந்த முத்திரைவைக்கப்பட்டிருக்கின்றது:—

பிரிவு கொம்பர்.	முத்திரைவைக்கப்பட்ட மாங்களின் கொக்க.	மாங்களின் சாதி.	மொத்தக் கன அடி.	மரத்தின் சராசரி நீளர்.	மரத்தின் சராசரி பருமை.	மரத்தின் சராசரி கன அடி.
				அடி. இஞ்.	அடி. இஞ்.	
1	5	முதிரை, நல்லது	207.90	18 0	6 1	41.58
	3	முதிரை, பழுதானது	121.50	18 0	6 0	40.50
	135	பாலை, நல்லது	6,615.00	16 0	7 0	49.00
	44	பாலை, பழுதானது	2,310.00	16 0	7 3	52.50
	1	யாவறணை, நல்லது	42.75	18 0	6 2	42.75
	69	காட்டாமணக்கு, நல்லது	2,535.75	12 0	7 0	36.75
	45	காட்டாமணக்கு, பழுதானது	1,773.45	12 0	7 3	39.41
	1	வேம்பு, நல்லது	48.75	20 0	6 3	48.75
	17	கல்லொதி, நல்லது	850.00	18 0	6 8	50.00
	1	ஆயிலி, நல்லது	43.91	18 0	6 3	43.91
2	4	முதிரை, நல்லது	185.00	20 0	6 1	46.25
	1	முதிரை, பழுதானது	61.25	20 0	7 0	61.25
	203	பாலை, நல்லது	12,399.24	17 0	7 7	61.08
	11	பாலை, பழுதானது	748.00	17 0	8 0	68.00
	7	யாவறணை, நல்லது	359.87	20 0	6 5	51.41
	111	காட்டாமணக்கு, நல்லது	6,113.88	15 0	7 8	55.08
	25	காட்டாமணக்கு, பழுதானது	1,562.50	15 0	8 2	62.50
	13	கல்லொதி, நல்லது	591.50	16 0	6 9	45.50
	2	மருது, நல்லது	435.00	16 0	14 9	217.00
	2	தனுமதல, நல்லது	125.32	20 0	7 1	62.66
	44	நாவல், நல்லது	3,850.00	14 0	10 0	87.50
	11	நாவல், பழுதானது	1,217.26	14 0	11 3	110.66
	22	இலுப்பை, நல்லது	2,612.50	20 0	9 9	118.75
	1	இலுப்பை, பழுதானது	219.41	20 0	13 3	219.41
	6	சாளம்பை, நல்லது	489.96	20 0	8 1	81.66
	1	ஆயிலி, நல்லது	125.00	20 0	10 0	125.00
	36	காட்டுத்தேற்காய், நல்லது	2,939.76	20 0	8 1	81.66
45	கூளா, நல்லது	4,023.45	18 0	8 11	89.41	
4	கூளா, பழுதானது	420.32	18 0	9 8	105.08	
3	1	முதிரை, நல்லது	43.91	18 0	6 3	43.91
	1	முதிரை, பழுதானது	47.50	18 0	6 6	47.50
	177	பாலை, நல்லது	10,177.50	16 0	7 7	57.50
	15	பாலை, பழுதானது	960.00	16 0	8 0	64.00
	28	யாவறணை, நல்லது	1,551.48	19 0	6 10	55.41
	3	யாவறணை, பழுதானது	162.24	19 0	6 9	54.08
	235	காட்டாமணக்கு, நல்லது	12,375.10	15 0	7 6	52.66
	79	காட்டாமணக்கு, பழுதானது	4,937.50	15 0	8 2	62.50
	3	கல்லொதி, நல்லது	144.99	17 0	6 9	48.33
	1	மருது, நல்லது	59.50	14 0	8 3	59.50
	2	மருது, பழுதானது	114.32	14 0	8 1	57.16
	30	தனுமதல, நல்லது	1,854.90	18 0	7 5	61.83
	2	தனுமதல, பழுதானது	162.50	18 0	8 6	81.25
	43	நாவல், நல்லது	2,672.83	13 0	8 9	62.16
	19	நாவல், பழுதானது	1,543.75	13 0	10 0	81.25
	10	இலுப்பை, நல்லது	1,032.50	18 0	9 7	103.25
	10	சாளம்பை, நல்லது	750.00	20 0	7 9	75.00
1	ஆயிலி, நல்லது	405.00	20 0	18 0	405.00	

பிரிவு சொம்பர்.	முத்திரைகை க்கப்பட்ட மரங்களின் தொகை.	மரங்களின் சரளி.	மொத்த கன அடி.	மரங்களின்	மரத்தின்	மரத்தின்
				சராசரி நீளம்.	சராசரி பருமை.	சராசரி கன அடி.
				அடி. இன்.	அடி. இன்.	
3	27	காட்டுத்தேக்காய், நல்லது	2,150.82	18 0	8 5	79.66
	18	கூளா, நல்லது	1,739.88	16 0	9 10	96.66
	6	கூளா, பழுதானது	640.50	16 0	10 4	106.75
	1	காட்டுமர, நல்லது	156.25	25 0	10 0	156.25
9	2	முதிரை, நல்லது	98.00	16 0	7 0	49.00
	7	முதிரை, பழுதானது	343.00	16 0	7 0	49.00
	218	பாலை, நல்லது	13,605.38	17 0	7 8	62.41
	48	பாலை, பழுதானது	2,803.68	17 0	7 5	58.41
	1	யாவறணை, நல்லது	61.25	20 0	7 0	61.25
	45	காட்டாமணக்கு, நல்லது	2,954.70	14 0	8 8	65.66
	38	காட்டாமணக்கு, பழுதானது	2,495.08	14 0	8 8	65.66
	9	கல்லொதி, நல்லது	624.69	17 0	8 1	69.41
	19	மருது, நல்லது	1,634.00	14 0	9 11	86.00
	9	தனுமதல, நல்லது	581.94	18 0	7 7	64.66
	1	தனுமதல, பழுதானது	67.50	18 0	7 9	67.50
	25	நாவல், நல்லது	1,770.75	14 0	9 0	70.83
	15	நாவல், பழுதானது	1,122.45	14 0	9 3	74.83
	5	இலுப்பை, நல்லது	567.05	17 0	10 4	113.41
	1	இலுப்பை, பழுதானது	63.75	17 0	7 9	63.75
	28	சாளம்பை, நல்லது	2,354.24	19 0	8 5	84.08
	2	சாளம்பை, பழுதானது	241.32	19 0	10 1	120.66
	2	ஆயில், நல்லது	217.66	20 0	9 4	108.83
	25	காட்டுத்தேக்காய், நல்லது	1,875.00	18 0	8 2	75.00
	2	காட்டுத்தேக்காய், பழுதானது	272.16	18 0	11 0	136.08
	50	கூளா, நல்லது	4,200.00	16 0	9 2	84.00
	6	கூளா, பழுதானது	693.00	16 0	10 9	115.50
	8	வேலம், நல்லது	382.64	16 0	6 11	47.83
	1	வேலம், பழுதானது	52.50	16 0	7 3	52.50
	முறுக்காடு.	12	முதிரை, நல்லது	540.96	18 0	6 4
2		முதிரை, பழுதானது	585.00	18 0	6 7	48.75
733		பாலை, நல்லது	41,531.78	16 6	7 5	56.66
118		பாலை, பழுதானது	7,148.44	16 6	7 8	60.58
37		யாவறணை, நல்லது	1,926.96	19 3	6 7	52.08
3		யாவறணை, பழுதானது	162.24	19 0	6 9	54.08
460		காட்டாமணக்கு, நல்லது	23,648.60	14 0	7 8	51.41
187		காட்டாமணக்கு, பழுதானது	10,472.00	14 0	8 0	56.00
1		வேம்பு, நல்லது	48.75	20 0	6 3	48.75
42		கல்லொதி, நல்லது	2,184.00	17 0	7 0	52.00
22		மருது, நல்லது	2,374.02	14 6	10 11	107.91
2		மருது, பழுதானது	114.32	14 0	8 1	57.16
41		தனுமதல, நல்லது	2,548.56	18 6	7 4	62.16
3		தனுமதல, பழுதானது	220.50	18 0	8 1	73.50
112		நாவல், நல்லது	8,081.92	13 6	9 3	72.16
45		நாவல், பழுதானது	3,917.70	13 6	10 2	87.06
37		இலுப்பை, நல்லது	4,079.25	18 3	9 10	110.25
2		இலுப்பை, பழுதானது	254.82	18 6	10 6	127.41
44		சாளம்பை, நல்லது	3,501.52	19 6	8 1	79.58
2		சாளம்பை, பழுதானது	241.32	19 0	10 1	120.66
5		ஆயில், நல்லது	715.00	19 6	10 10	143.00
88		காட்டுத்தேக்காய், நல்லது	6,783.04	18 6	8 2	77.08
2		காட்டுத்தேக்காய், பழுதானது	272.16	18 0	11 0	136.08
113		கூளா, நல்லது	9,962.08	16 6	9 3	88.16
16		கூளா, பழுதானது	1,732.00	16 6	10 3	108.25
1	காட்டுமர, நல்லது	156.25	25 0	10 0	156.25	
8	வேலம், நல்லது	382.64	16 0	6 11	47.83	
1	வேலம், பழுதானது	52.50	16 0	7 3	52.50	

மேலே சொல்லிய மரங்களின் அளவு பருமப்படியாய் எடுக்கப்பட்டது.

நல்லமரமென்று விற்கப்படும் மரங்கள் நிலையில் நின்று வெட்டப்பட்டதின மேல் போர் உள்ளதாய் அல்லது உட்கலானதாயிருந்தால் அப்படியான எல்லா மரங்களும் கொள்வனவுகாரானால் காட்டிலிருந்து வெளியே கொண்டுவரப்பட வேண்டியது. அதின்மேல் அம்மரங்கள் பிரசித்த ஏலத்திற்கறி விற்கப்பட்டு விற்பனையுட்பணத்தில் நூற்றுக்கு 60 வீதம் காட்டில் மரம் வாங்கிய உருக்குக் கொடுக்கப்படும்.

பழுது சொற்பமானதாயும் கொஞ்ச அடிக்கு மாத்திரம் விசாலத்திருந்ததாயிருந்தால் அதிகள் பழுதெனக் கவனிக்கப்படமாட்டாது, அன்றியும் வெடிப்புகள் பழுதெனவும் கவனிக்கப்படமாட்டாது. இக்காரியங்களைக் குறித்து தீர்மானம்செய்வது உதவிக்காட்டுத்தியோகஸ்தரவர்களின் கடமையாகும்.

முத்திரைவைக்கப்பட்ட மரங்களைக் காட்டிலே நிலையில் வாங்குவதற்கான ஒப்பந்தக் கடுதாசிகளேற்றுக் கொள்ளப்படும்.

இதன்பின் சொல்லியபடி மரங்களை வாங்குவதற்கான ஒப்பந்தக் கடுதாசிகள் கொடுக்கலாம் :—

- (a) முளுக்காட்டிலுமுள்ள எல்லா மரங்களையும் ;
- (b) முளுக்காட்டிலுமுள்ள ஏதாவதொரு சாதி மரத்தை ;
- (c) ஒரு பிரிவு அல்லது அதற்கு மேற்பட்ட பிரிவுகளிலுள்ள எல்லா மரங்களையும் ;
- (d) ஒரு பிரிவு அல்லது அதற்கு மேற்பட்ட பிரிவுள்ள ஏதாவதொரு சாதி மரத்தை.

முளுக்காட்டிலும் அல்லது பிரிவுகளிலிருக்கும் மரங்களில் ஏதாவது குறிக்கப்பட்ட தொகை மரங்களை முளு மரங்களிலிருந்து தெரிந்துகொள்ளக் கேட்கும் கேள்வி ஏற்றுக்கொள்ளப்படமாட்டாது.

மொத்தமான ஒரு தொகை அல்லது மரம் ஒன்றுக்கு வீதமின்னதென்று அல்லது கனஅடி ஒன்றுக்கு வீதமின்னதென்று கேட்கலாம். கொள்வனவுப் பணம் எவ்விதம் கட்டுப்படும் என்று ஒப்பந்தக் கடுதாசியில் காட்டவேண்டியது.

வாங்கிய மரங்களெல்லாம் 1902 ம் ஆண்டு மார்ச்சுமீ 31 ன் திகதிக்கு முதல் காட்டிலிருந்து வெட்டி அப்புறப்படுத்தப்பட வேண்டியது.

கனஅடி ஒன்றுக்கு வீதமின்னதென்பதாக ஏற்றுக்கொள்ளப்பட்டால் வெட்டப்பட்ட மரங்களின் சரியான அளவிலிருந்து கணக்கிடப்பட்ட கனஅடித் தொகையிலிருந்து பட்டை முதலியனவுக்காக நூற்றுக்கு பத்து வீதம் கழிக்கப்படும்.

கேள்விப்பத்திரம் கொடுக்கும் நேரத்தில் கேட்கப்படும் மரமொன்றுக்கு ஐம்பது சத வீதம் பணம் கட்டிக் கேட்காவிட்டால் கேள்விப்பத்திரம் ஏற்றுக்கொள்ளப்பட மாட்டாது.

சொல்லிய காட்டிலிருந்து மரங்களை வெட்டி வண்டிலால் அப்புறப்படுத்தி கொழும்புக்கு அல்லது இந்தியாவுக்கு ஏற்றுமதிபண்ண கனஅடி ஒன்றுக்கு 50 சதம் துவற்கம் 65 சதம் வரையில் சிலவு பிடிக்கும்.

கேள்விக்கடுதாசிகள் 1901 ம் ஆண்டு ஜூன்மீ 10 ன் திகதி பகல் மதியம் மட்டும் திரிகோணமலை வடகிழக்குப் பகுதி உதவிக் காட்டுத்தியோகஸ்தரவர்களால் ஏற்றுக்கொள்ளப்படும். ஆக உயர்ந்த கேள்வியை அல்லது ஏதமொரு கேள்வியை யேற்றுக்கொள்வதற்கு அவர் கடமைப்பட்டவரல்லர்.

மேலதனமான விளம்பரங்களை திரிகோணமலை வடகிழக்குப்பகுதி உதவிக் காட்டுத்தியோகஸ்தரவர்களிடம் கேட்டறிந்துகொள்ளலாம்.

கவனிப்பு.—இஞ்சனீர் கந்தோரால் தெரிந்தெடுக்கப்படும் மரம் விற்பனவில் சேர்க்கப்படமாட்டாது.

எ. எம். உவாக்கர்,

வடகிழக்குப்பகுதி உதவிக் காட்டுத்தியோகஸ்தர்.

திரிகோணமலை,
1901 ம் (வ) புரட்டாசிமீ 7 ன் உ.